

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (ලසස් පෙළ)

කම්මි විද්‍යාව

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය

භාෂ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව

විද්‍යා හා භාෂ්‍ය පිළිය

ජාලික අධ්‍යාපන ආයතනය

ශ්‍රී ලංකාව

www.nie.lk



අධ්‍යාපන පොදු සහතික පත්‍ර (ලස්ස් පෙළ)

12-13 වන ගේණී
කළම් විද්‍යාව

ජායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පීධිය
ප්‍රතික අධ්‍යාපන ආයතනය
මහරගම
www.nie.lk

12-13 වන ගේෂී
කෘෂි විද්‍යාව
ප්‍රාගෝධික ශ්‍රී යාකාරකම් සංග්‍රහය

ජාතික අධ්‍යාපන ආයතනය
ප්‍රථම මුද්‍රණය - 2017

ISBN

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පියාය
ජාතික අධ්‍යාපන ආයතනය.
ශ්‍රී ලංකාව

මුද්‍රණය :

අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ පණිවිධිය

ද්විතීයික පාසල්වල 12-13 වන ශේෂි සඳහා කාෂි විද්‍යාව ඉගැන්වීමෙහි නිරත වී සිටින ගුරු හවතුන් සඳහා මෙන්ම විෂයය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා පරිභිලනය කිරීමට නිසි අපුරින් පෙළගැස්වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම ගොනුවක් තිබීම එලදයක වේ. මෙහි මූලික පියවරක් ලෙස කාෂි විද්‍යාවට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම සංග්‍රහයක් එම් දැක්වීමට ලැබීම සතුවට කරුණෙක් වෙයි.

21 වන සියවසේ කාෂි පාරිභෝගික අභියෝගයන්ට මූහුණදීමට අවශ්‍ය වනුයේ විද්‍යාත්මක දැනුම හා තාක්ෂණ කුසලතා වර්ධනය කරගත්, ප්‍රාදේශීය සම්පත් නිසි පරිභරණයට හා කළමනාකරණයට යොමු කරගත හැකි දෙනාත්මක ආකල්පයන්ගෙන් යුත්ත වූ අනාගත පරපුරකි.මේ නිසා දේශීය සමාජ ආර්ථික හා ගුම අවශ්‍යතාවලට මෙන් ම ධර්ණය කාෂිකරම සංවර්ධනයට ඔරෝත්තු දෙන ලෙස මූලික දැනුම හා කුසලතා ප්‍රගුණ කරගැනීමට අවස්ථා සලසා දීම මෙම විෂයය තුළින් අභේක්ෂිතය. එබැවින් විෂයය හා සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යයන විධිමත් ලෙස පවත්වා ගැනීමට කටයුතු සලසා ඇත.

දැනුම කේත්තිය ආර්ථික සංවර්ධන මාවතක ගමන් කරන, ශිෂ්‍ය ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා නව තාක්ෂණ දැනුම සම්භාරයක් අවශ්‍ය වන අවධියක, මෙම අවශ්‍යතාව යම් ප්‍රමාණයකින් හෝ ඉටු කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙහි විද්‍යා හා තාක්ෂණ පියයේ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ලේඛන මණ්ඩලය මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම සංග්‍රහය රචනා කිරීම සඳහා ගෙන ඇති ප්‍රයත්නය මෙහිදී ඉතා අගය කොට සලකනු කැමැත්තෙමි.

ආචාර්ය ට.එ.ඇ.ආර.පේ. ගුණසේකර

අධ්‍යක්ෂ ජනරාල්

ජාතික අධ්‍යාපන ආයතනය

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිව්‍ය

අ.පො.ස (උසස් පෙළ) කෘෂි විද්‍යාව විෂය සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහයක් ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා හා තාක්ෂණ පියිය මගින් එම දැක්වීමට ලැබේ පිළිබඳ ව සතුව වෙමි. කෘෂි විද්‍යාව හදුන දූ දරුවන්ගේ අධ්‍යාපන අභේක්ෂාවන් සාක්ෂාත් වන පරිදි මෙම ග්‍රන්ථය තුළ විෂය කරුණු ඇතුළත් ව තිබේ. විශේෂයෙන් ම උසස් පෙළ විද්‍යා විෂය ධාරාවට අයත් විෂයයක් වශයෙන් තාක්ෂණ යුතුය සහ රේට අදාළ කුසලතා පුරුණ කරගැනීමට මෙමගින් අවස්ථාව සලසා දී ඇත.

කෘෂි විද්‍යාව හදුන සිසුන්ට ප්‍රායෝගික කටයුතුවලදී ඇති විය හැකි අපහසුතා මග හරවා ගැනීම සඳහා මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනයේ, තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත. ප්‍රායෝගික අධ්‍යයනයන් කෙරෙහි ශිෂ්‍ය යොමුවේ සිදු කරනුයේ නිවැරදි ලෙස කුසලතා ලබාගැනීමටත් එමගින් නිර්මාණයීලිත්වය වර්ධනය කරගැනීමටත් ය. මේ නිසා මෙහි ඇති වැදගත්කම අවබෝධ කරගත යුතුව ඇත.

දරුවන් සඳවාරාත්මක යහ ගුණයෙන් සපිරි අනිමානවත් පරපුරක් ලෙස සමාජයට යොමු කිරීම සඳහා මෙන්ම තුනන ලේකයේ රැකියා සඳහා සූදනම් දරු පිරිසක් සමාජයට දායාද කිරීමේ භාරදුර වගකීම අධ්‍යාපනය සතුව ඇත. මෙම ක්‍රියාවලියට සකිය දෙකත්වය ලබාදීම සඳහා අවැසි මග පෙන්වීම කෘෂි විද්‍යාව විෂය තුළින් ඉටු වේ යැයි අභේක්ෂා කරමි.

එම්.එල්.එස්.පී. ජයවර්ධන
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
(විද්‍යා හා තාක්ෂණ පියිය)
ජාතික අධ්‍යාපන ආයතනයි

අනුමැතිය:	ගාස්ත්‍රීය කටයුතු මණ්ඩලය ජාතික අධ්‍යාපන ආයතනය
ලපදේශකත්වය:	එම්.එම්.එස්.පී. ජයවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විද්‍යා හා තාක්ෂණ පීයිය, ජාතික අධ්‍යාපන ආයතනය
අධික්ෂණය:	එන්.ඩී.කේ. ලොකුලියන අධ්‍යක්ෂ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
විෂය නායකත්වය හා සම්බන්ධීකරණය :	
	ර්. එ. සී. එන්. පෙරේරා ජ්‍යෙෂ්ඨ කිමිකාවාරය තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය
විෂයමාලා කම්ටුව :	
ඊ.ඩී.සී.එන්. පෙරේරා	ජ්‍යෙෂ්ඨ කිමිකාවාරය තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය
එ.එල්.ඩී. බාලසුරිය	අධ්‍යක්ෂ (කෘෂිකර්ම හා පරිසර අධ්‍යාපන) අධ්‍යාපන අමාත්‍යාංශය
මහාචාර්ය එම්.එම්.එම්. නාජ්මි	ලපකුලපති අග්නිදිග විශ්වවිද්‍යාලය මූල්‍යිල්
ආචාර්ය ඩී.සී. අබේසිංහ	පීයාධිපති කෘෂි හා වැවිලි කළමනාකරණ පීයිය වයඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය එච්.එශ්.චෛ. ගුණතිලක	ඇංග්‍රීසි/ජ්‍යෙෂ්ඨ කිමිකාවාරය වැවිලි බෝග කළමනාකරණ දෙපාර්තමේන්තුව කෘෂි හා වැවිලි කළමනාකරණ පීයිය වයඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ඩිල්.වි.එස්.කේ. විරක්කෙකාබි	ජ්‍යෙෂ්ඨ කිමිකාවාරය කෘෂි හා වැවිලි කළමනාකරණ පීයිය වයඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය කේ.ඩී.එම්.සී.පී.නී. ගේනායක	ජ්‍යෙෂ්ඨ කිමිකාවාරය කෘෂි හා වැවිලි කළමනාකරණ පීයිය වයඹ විශ්වවිද්‍යාලය
ගිතානි වන්දුස	ගුරු උපදේශක (කෘෂිකර්ම) කළාප අධ්‍යාපන කාර්යාලය හෙළුමාගම
කේ. විද්‍යාත්මකගේ	ගුරු උපදේශක (කෘෂිකර්ම) කළාප අධ්‍යාපන කාර්යාලය කළුතර

සුදර්මා රත්නතිලක

ගුරු සේවය
සිරි පියරතන ම.ම.ච
පාදක්ක

එම් එච්.එම්. යාකුද්

ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී (විශ්‍රාමික)
ජාතික අධ්‍යාපන ආයතනය
ඒන්.ඒ. ගුණවර්ධන

සිංහල භාෂා සංස්කරණය

මහාචාර්ය රත්න විශේෂඝාල (විශ්‍රාමික)
219/4, රත්මල්ලදෙණිය
පන්තිපිටිය

පරිගණක පිටු සැකසුම

කාන්ති ඒකනායක
තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය

පිටකවරය

අනුල රුවන් දේව
විශාලා බාලිකා විද්‍යාලය
සපුරාස්කන්ද

හඳුන්වම

අ.පො.ස උසස් පෙළ කාෂි විද්‍යාව විෂයයට අදාළ ව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදීමේ දී ශිෂ්‍යයන්ට තම කුසලතා වර්ධනය කරගත හැකි වේ. එමගින් සිසුන්ගේ නිරමාණයිල්ත්වය දියුණු කර ගැනීමට පූජ්‍ය ලේස අවස්ථාව සැලසේ. ඒ අතර කාෂි විද්‍යාව ගුරු මාර්ගෝපදේශයේ දැක්වෙන ක්‍රියාකාරකම් නිසි පිළිවෙළට පෙළ ගස්වා ලබා දීමෙන් නිවැරදි ව හා නිරවුල් ව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියැලීමට අවස්ථාව සලස්වා දීම අත්‍යවශ්‍ය වේ. මෙම අරමුණ සපුරාලීම සඳහා කාෂිකර්මය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය අත්වැළක් වනු ඇත.

උසස් පෙළ කාෂි විද්‍යාව විෂය නිරදේශයට අනුකූල වන පරිදි මෙහි අන්තර්ගතය පෙළ ගස්වා ඇත.

මෙහි දැක්වෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමේ දී එකම ප්‍රායෝගික ක්‍රියාකාරකමක වුව ද ප්‍රාදේශීය වශයෙන් විවිධත්වයක් තිබිය හැකි ය. ඒ නිසා ක්‍රියාකාරකමක යෙදීමට පෙර එහි ඉගෙනුම් එලවෙළට ගැළපෙන අපුරීන් ප්‍රායෝගික කටයුතු සංවිධානය කිරීම සඳහා ගුරුවරයාගේ මග පෙන්වීම අනිවාර්යයෙන් ලබාගත යුතු වේ. මෙහි එන ක්‍රියාකාරම කිරීමට අවශ්‍ය තත්ත්ව විශේෂ කරුණු යටතේ ද සඳහන් වී ඇත. එබැවින් සැම ක්‍රියාකාරකමක් ම කිරීමට පෙර එ යටතේ ඇති විශේෂ කරුණු කියවා තෙරුම් ගත යුතු ය.

මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කාෂිකර්ම විද්‍යා ගුරුවරුන්ගෙන් හා සිසුන්ගෙන් ලැබෙන සංවර්ධනාත්මක යෝජනා ප්‍රගත කරමු.

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ පීඩිය
ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව

ප්‍රායෝගික ක්‍රියාකාරකම	පිටු අංකය
01. වර්ජාපතනය මැන වාර්ෂික වර්ජාපතනය ගණනය කිරීම	01
02. වායුගේලීය උෂ්ණත්වය මැනීම	04
03. වායුගේලීය සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම	06
04. පාංශු පැතිකඩ අධ්‍යනය කිරීම	09
05. පසේ ජල ප්‍රතිගතය, ක්ෂේත්‍ර ධාරිතාව හා මැල්වීමේ අංකය නිර්ණය කිරීම	10
06. පාංශු වයනය නිර්ණය කිරීම	14
07. පාංශු ව්‍යුහය හා පාංශු වර්ණය නිර්ණය කිරීම	21
08. පාංශු සහනත්වය හා ස්විචරතාව නිර්ණය කිරීම	23
09. පසෙහි pH අගය නිර්ණය කිරීම	26
10. පාංශු ලවණ්‍යතාව නිර්ණය කිරීම	29
11. පාංශු බාධන ප්‍රමාණය නිර්ණය කිරීම	31
12. රාමුවක් සකසා තුමියේ සමෝච්ච රේඛා ලකුණු කිරීම	33
13. පාංශු සෞඛ්‍යය නිර්ණය කිරීම	36
14. ගාකවල පෝෂක උග්‍රතා හඳුනා ගැනීම	38
15. රසායනික පොහොරවල ගොනික ලක්ෂණ හඳුනා ගැනීම	39
16. කාබනික දියර පොහොර පිළියෙළ කිරීම	40
17. ගොඩ කුමෙයට කොම්පෝස්ස්ට් පොහොර නිපදවීම	41
18. ජේජ්ව පොහොර නිෂ්පාදනය කිරීම	43
19. පත්‍ර වර්ණ සහන හා වාචිතයෙන් පත්‍රයක වර්ණය නිර්ණය කිරීම	45
20. බ්‍රිමි සැකසීමේ සහ බෝග සංස්ථාපනය කිරීමේ උපකරණ හඳුනා ගැනීම	47
21. විවිධ ත්‍රාත් වර්ග සැකසීම	49
22. කේන්ද්‍රාපසාරී පොම්පයේ ව්‍යුහය හා ක්‍රියාකාරකත්වය අධ්‍යනය කිරීම	59
23. ජල සම්පාදන පද්ධතිවල විවිධ කොටස් හඳුනා ගැනීම හා ස්ථාපනය කිරීම	61
24. උත්ස්වේදනය නිර්ණිතය කිරීම	66
25. පානමානය හා වාචිතයෙන් උත්ස්වේදන දිසුනාව මැනීම	68
26. මූල පිඩිනය මගින් ජලය ඉහළට තල්පු වන බව නිර්ණය කිරීම	71
27. ගාකවල වර්ධන වතු නිර්මාණය කිරීම	73
28. ග්‍රිඩ් කුමෙයෙන් පත්‍ර ක්ෂේත්‍රවල මැනීම	76
29. පුෂ්පයක කොටස් හඳුනා ගැනීම	79
30. බිජයක ව්‍යුහය හා බිජ ප්‍රරෝහණ විධී අධ්‍යනය කිරීම	80
31. බිජ නියයියක පාරිඹුද්ධතාව නිර්ණය කිරීම	81
32. බිජවල ප්‍රරෝහණ ප්‍රතිගතය නිර්ණය කිරීම	83
33. බිජවල තෙතමන ප්‍රතිගතය නිර්ණය කිරීම	86
34. බිජ සුජ්තතාව ඉවත් කිරීම	87
35. බිජ ප්‍රතිකාර කුම අත්හඳා බැලීම	90
36. Blotter කුමය හා වාචිතයෙන් ආසාදිත වී බිජ හඳුනා ගැනීම	93
37. ගාක කැබලි හා ව්‍යුහ හා වාචිත කර ගාක ප්‍රවාරණයේ නියැලීම	95
38. අතු බැඳීම හා බද්ධ කිරීම මගින් නව ගාක ප්‍රවාරණය කිරීම	98
39. සුරුය ප්‍රවාරක ව්‍යුහයක් නිර්මාණය කිරීම	101
40. සංසරණය නොවන ද්‍රව්‍ය මාධ්‍ය තුළ නිර්පාංශු වගාව	104
41. සිරස් වගා මෑෂ සැකසීම හා උවිත බෝග වගා කිරීම	107
42. කෘමි සතුන් එකතු කිරීම සහ සංරක්ෂණය කිරීම	108
43. බෝග වගාවට හානි කරන කෘමි ගෝතු සහ කෘමි නොවන වෙනත් සත්ත්ව පළිබෝධ වර්ගිකරණය සහ බාහිර ලක්ෂණ හඳුනා ගැනීම	114
44. කෘමි හා කෘමි නොවන පළිබෝධ හානි කරන ලද නිදර්ශක හඳුනා ගැනීම	115
45. වල් පැලැටි පොතක් සඳීම	116

46.	ගාක රෝග හඳුනා ගැනීම	118
47	ගාක පරපෝෂී නොමෙට්ඩ්වන් හඳුනා ගැනීම	120
48	ක්ෂේත්‍රයේ සිටින කාමි හා කාමි නොවන සත්ත්ව පළිබෝධ ගහන සනත්වය නිර්ණය කිරීම	122
49.	නැජ්සැක් ඉසින යන්ත්‍රයක කොටස් හඳුනා හා ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම	124
50.	ඒලවලු වර්ග සුඩීකරණය සහ වියලීම	125
51.	පැස්වරීකරණය මගින් පලතුරු යුතු පරිරක්ෂණය කිරීම	127
52.	ඒලවලු අවම සැකසීම	129
53.	බෝගවල පරිණත දරුණකය නිර්ණය කිරීම	130
54.	පලතුරු ඉදිවීමේ විවිධ ක්‍රම අත්හදා බැලීම	134
55.	සත්ත්ව ආහාර හඳුනා ගැනීම, වර්ගීකරණය, වියලී තාණ (හේ) සහ සයිලේර් නිපදවීම	136
56.	ගවයාගේ හා කුකුලාගේ ආහාර මාර්ග පද්ධති අධ්‍යයනය හා සංසත්ශනය කිරීම	138
57.	ගුණාත්මක කිරී හඳුනා ගැනීම I	140
58.	ගුණාත්මක කිරී හඳුනා ගැනීම II	143
59.	විත්තරවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම	146
60.	පාසල් ගෙවතු ආදරුණයක් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම	150


පටුන

පිටු අංකය

- අධ්‍යක්ෂ ජනරාල්තුමීයගේ පණිව්‍යය III
- නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පණිව්‍යය IV
- විෂයමාලා කමිටුව V
- හැඳින්වීම IX
- ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව X
- ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා උපදෙස් 1 - 1 5 2

ප්‍රායෝගික ක්‍රියාකාරකම - 01 : වර්ජාපතනය මැන වාර්ෂික වර්ජාපතනය ගණනය කිරීම

නිපුණතා මට්ටම	:	2.3
යෝජිත කාලවේදී ගණන	:	02
අප්‍රේක්ෂික කුසලතා	:	<ul style="list-style-type: none"> • වර්ජාපතනය මැනීම සඳහා භාවිත කරන උපකරණ ලැයිස්තුගත කරයි. • වර්ජාමානයේ කොටස් හඳුනා ගෙන නම් කරයි. • වර්ජාමානය නිවැරදි ව ස්ථාන ගත කර පාඨාක ලබා ගනී. • ලබා ගත් දත්ත උපයෝගි කර ගෙන මාසික වර්ජාපතනය හා වාර්ෂික වර්ජාපතනය ප්‍රස්ථාරගත කරයි. • වර්ජාපතන දත්ත උසක් ලෙස මෙන් ම පරිමාවක් ලෙස ද ප්‍රකාශ කරයි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> • සටහන් නොවන වර්ජාමානයක් • මිනුම් සරාවක් • ප්‍රස්ථාර කඩාසි
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • සටහන් නොවන වර්ජාමානය නිරීක්ෂණය කර කොටස් හඳුනා ගන්න. • එම උපකරණය නිවැරදි ව ස්ථාන ගත කරන්න.



- දිනපතා පෙ.ව. 8.30ට විශේෂිත මිනුම් සිලින්චරය ආධාරයෙන් වර්ජාපතනය මැන ගන්න.
- වර්ජාපතනය මැනීම සඳහා විශේෂයෙන් ක්‍රමාංකණය කරන ලද මිනුම් සිලින්චරය නොමැති විට වර්ජාමානය ක්‍රුළ එකතු වන ජල ප්‍රමාණය පරිමාවක් ලෙස මැන ගන්න. ඉන් පසු එය උසක් ලෙස ගණනය කර ගන්න. ඒ සඳහා පහත දැක්වෙන සමීකරණය යොදා ගන්න.

$$h = \frac{V}{\pi r^2}$$


h = වර්ෂාපතනන අගය උසක් ලෙස
 r = වර්ෂාමානයේ ප්‍රතිල කටෙහි අරය (cm)
 V = වර්ෂාමානය තුළ එකතු වූ ජල පරිමාව (cm³)

- එම දත්ත වගුවක සටහන් කරන්න.
- මාසික වර්ෂාපතනය ගණනය කරන්න.
- ලබා ගත් මාසික වර්ෂාපතන දත්ත ප්‍රස්ථාර ගත කරන්න.
- වාර්ෂික වර්ෂාපතනය ගණනය කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : • ලබා ගත් පාඨාලක පහත දැක්වෙන වගුවේ සටහන් කරන්න.

දිනය	දෙදිනික වර්ෂාපතනය (mm)
1	
2	
3	
-	
-	
-	
-	
30	
31	
මුළු වර්ෂාපතනය =	

- මෙසේ මුළු මාසික වර්ෂාපතන ප්‍රමාණය ගණනය කර වර්ෂයක් තුළ ලැබුණු මාසික වර්ෂාපතන ප්‍රමාණ පහත සඳහන් ආකාරයට ප්‍රස්ථාර ගත කරන්න.



ජ. පෙ. මා. අ. මැ. ජ්‍රී. ජ්‍රී. අ. සැ. මි. නො. දේ.
මාසය

මාසික වර්ෂාපතන අගයන් සඳහා ස්කෑමහ ප්‍රස්ථාරය

- නිගමනය**
- : ප්‍රස්ථාරය ආධාරයෙන් පුදේශයේ වර්ෂාපතන රටාව, වග කන්න, වග කළ හැකි බෝග පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.
- විශේෂ කරුණු**
- :
 - වර්ෂාමානයේ කුණු රොඩු දූවිලි අදිය ඇත්තම් ඉවත් කරන්න.
 - කාන්දු වීම් ඇත් දැයි පරික්ෂා කර බලන්න.
 - වර්ෂාමානය සවි කිරීම සඳහා එළිමහන් ස්ථානයක් තෝරා ගන්න.
 - ගොඩනැගිලි හෝ වෙනත් බාධක තිබේ නම් ඒවායේ උස මෙන් දෙගුණයක දුරින් පොලොව මට්ටමේ සිට 30cm උසින් වර්ෂාමානයේ පුනිල කට පිහිටන පරිදි සවි කළ යුතු වේ.
නමුත් කාලගුණීක මධ්‍යස්ථානය තුළට සතුන්ට ඇතුළු වීමේ හැකියාවක් ඇති විටක දී පොලොව මට්ටමේ සිට 40cmක් පමණ උසින් සවි කිරීම යෝග්‍ය ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම - 02: වායුගෝලීය උෂ්ණත්වය මැනීම

නිපුණතා මට්ටම	:	2.3
යෝජිත කාලවිශේද ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● දෙනික උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරන උපකරණ ලැයිස්තුගත කරයි. ● එම උපකරණ භාවිතයෙන් දෙනික උෂ්ණත්ව දත්ත වාර්තා කරයි. ● සාමාන්‍ය මාසික උෂ්ණත්වය ගණනය කරයි. ● වාර්ෂික උෂ්ණත්වය ප්‍රස්ථාරගත කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● උපරිම හා අවම උෂ්ණත්වමානය හෝ උපරිම උෂ්ණත්වමානය හා අවම උෂ්ණත්වමානය ● ප්‍රස්ථාර කඩ්දාසි
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● සපයා ඇති උෂ්ණත්වමාන නිරික්ෂණය කර කොටස් හඳුනා ගන්න. ● මෙම උපකරණ නිවැරදි ව ස්ථේවන්සන් ආවරණය කුළ ස්ථාන ගත කරන්න.




- දිනපතා පෙ.ව. 8.30 ට උෂ්ණත්වමාන පාඨාංක ලබා ගන්න.
- දිනයේ උපරිම හා අවම උෂ්ණත්ව අගයයන්ගේ එකතුව දෙකෙන් බෙදා ද්‍රව්‍ය සාමාන්‍ය උෂ්ණත්ව අගය සොයන්න.
- සාමාන්‍ය මාසික උෂ්ණත්වය ගණනය කරන්න.
- සාමාන්‍ය මාසික උෂ්ණත්ව අගයයන් ප්‍රස්ථාර ගත කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : • ලබා ගත් පාඨාංක පහත වගුවේ සටහන් කරන්න.

දිනය	දිවසේ සාමාන්‍ය උෂ්ණත්වය
1	
2	
3	
-	
-	
-	
-	
30	
31	
මාසික උෂ්ණත්වය	

$$\text{සාමාන්‍ය මාසික උෂ්ණත්වය} = \frac{\text{මාසයේ දින ගණනේ උෂ්ණත්ව අගයයන්වල එකතුව}}{\text{මාසයේ දින ගණන}}$$

- වර්ෂය තුළ සාමාන්‍ය මාසික උෂ්ණත්ව අගයයන් පහත සඳහන් ආකාරයට ප්‍රස්ථාර ගත කරන්න.



ජ. පෙ. මා. අ. මැ. ජ්‍ර. ජ්‍ර. අ. සැ. ම. නො. දද.
මාසය

සාමාන්‍ය මාසික උෂ්ණත්ව අගයයන් සඳහා ස්තම්ඛ ප්‍රස්ථාරය

නිගමනය : ඉහත ප්‍රස්ථාරය ආගුණයන් ඔබේ ප්‍රමේණයේ උෂ්ණත්වය පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 03 : වායුගේලීය සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම

නිපුණතා මට්ටම	:	2.3
යෝජිත කාලවිශේද ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● වායු ගේලීය සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීමට භාවිත කරන උපකරණ ලැයිස්තුගත කරයි. ● තෙත් භා වියලි බල්බ උෂ්ණත්වමානයේ කොටස් නම් කරයි. ● එම උපකරණය ආධාරයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීම සඳහා පාඨාංක ලබා ගනියි. ● ලබා ගත් පාඨාංක ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කරයි.
අවශ්‍ය උපකරණ භා ඉවත්	:	<ul style="list-style-type: none"> ● තෙත් භා වියලි බල්බ උෂ්ණත්වමානය ● සාපේක්ෂ ආර්ද්‍රතා වගුව
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● සපයා ඇති තෙත් භා වියලි බල්බ උෂ්ණත්වමානය නිරීක්ෂණය කර කොටස් හඳුනා ගන්න. ● මෙම උපකරණ නිවැරදි ව ස්ථීරවත්සන් ආවරණය කුළ ස්ථාන ගත කරන්න.

තෙත් භා වියලි බල්බ
උෂ්ණත්වමානය



- දින පතා පෙ.ව. 8.30 ට ප.ව. 15.30 ට ලෙස දිනකට දෙවරක් පාඨාංක ලබා ගන්න.
- පාඨාංක ලබා ගත් දිනට ඉදිරියෙන් පාඨාංක සටහන් කරන්න.

- ලබා ගත් පායාංක හා ආර්ද්‍රතා වගුව ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කරන්න. (මෙම වගුව තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමානය සමග සපයන අතර එසේ නොවේ නම් 3.1 වගුව හාවිත කරන්න.)
- ප්‍රායෝගික වැඩි පොතේ පහත දැක්වෙන දත්ත සටහන් කර, දී ඇති උදාහරණය අනුව සාපේක්ෂ ආර්ද්‍රතාව සොයන්න.

නිරික්ෂණයට මග පෙන්වීම :	වියලි බල්බ උෂ්ණත්වමාන පායාංකය - t_d තෙත් බල්බ උෂ්ණත්වමාන පායාංකය - t_w පායාංක දෙකකි වෙනස - $t_d - t_w$
	සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කිරීමට උදාහරණ වියලි බල්බ උෂ්ණත්වමාන පායාංකය = 30°C
	තෙත් බල්බ උෂ්ණත්වමාන පායාංකය = 28°C
	පායාංක දෙකකි වෙනස = $30-28^{\circ}\text{C}$
	= 2°C
	උෂ්ණත්ව වෙනසට අදාළ ව සාපේක්ෂ ආර්ද්‍රතාව = 85%
නිගමනය	: ලබා ගත් පායාංක ආගුයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න.
විශේෂ කරුණු	: <ul style="list-style-type: none"> ● සාපේක්ෂ ආර්ද්‍රතාව මැතිම සඳහා හාවිත කරන උපකරණ කාලගුණ ඒකකයක ස්ථානගත කරනුයේ ස්ථේවන්සන් ආවරණය තුළ වේ. එම ව්‍යුහය පාසලේ නොමැති නම් විද්‍යාගාරය තුළ ආධාරක ප්‍රවරුවක මෙම උපකරණ සඩා කර පායාංක ලබා ගන්න.

3.1 වගුව: නෙත් හා වියලි බල්ල උෂ්ණත්වමානය මගින් සාපේක්ෂ ආර්ද්‍රතාව ගණනය කිරීමට
යොදා ගන්නා වගුව

වියලි බල්ලයේ උෂ්ණත්වය	උෂ්ණත්ව වෙනස	0.5	1.0	1.5	2.0	2.5	3.0	3.5	4.0	4.5	5.0	5.5	6.0	6.5	7.0	7.5	8.0
50		97	94	92	89	87	84	83	79	77	74	72	70	68	56	63	61
49		97	94	92	89	86	84	81	79	77	74	72	70	67	65	63	61
48		97	94	92	89	86	84	81	79	76	74	71	69	67	63	62	60
47		97	94	92	89	86	83	81	78	76	73	71	69	66	64	62	60
46		97	94	91	89	83	83	81	78	76	73	71	68	66	64	62	59
45		97	94	91	88	86	83	80	78	75	73	70	68	66	63	61	59
44		97	94	91	88	86	83	80	78	75	72	70	68	65	63	61	58
43		97	94	91	88	85	83	80	77	75	72	70	67	65	62	60	58
42		97	94	91	88	85	82	80	77	74	72	69	67	64	62	59	57
41		97	94	91	88	85	82	79	77	74	71	69	66	61	59	56	
40		97	94	91	88	85	82	79	76	73	71	68	66	63	61	58	56
39		97	94	91	87	84	82	79	76	73	70	68	65	63	60	58	55
38		97	94	90	87	84	81	78	76	73	70	67	65	62	59	57	54
37		97	93	90	87	84	81	78	75	72	69	67	64	61	59	55	54
36		97	93	90	87	84	81	78	75	72	69	66	63	61	58	55	53
35		97	93	90	87	83	80	77	74	71	68	65	63	60	57	55	52
34		96	93	90	86	83	80	77	74	71	68	65	62	59	56	54	51
33		96	93	89	86	83	80	76	73	70	67	64	61	58	56	53	50
32		96	93	89	86	83	79	76	73	70	67	64	61	58	55	52	49
31		96	93	89	86	82	79	75	72	69	66	63	60	57	54	51	48
30		96	93	89	85	82	78	75	72	68	65	62	59	56	53	50	47
29		96	92	89	85	81	78	74	71	68	65	61	58	55	52	49	48
28		96	92	88	85	81	77	74	70	67	64	60	57	54	51	48	45
27		96	92	88	84	81	77	73	70	66	63	60	56	53	50	47	44
26		96	92	88	84	80	76	73	69	66	62	59	55	52	49	45	42
25		96	92	88	84	80	76	72	68	65	61	58	54	51	47	44	41
24		96	91	87	83	79	75	71	68	64	60	57	53	50	46	43	39
23		96	91	87	83	79	75	71	67	63	59	56	52	48	45	41	38
22		95	91	87	82	78	74	70	66	62	58	54	51	47	43	40	36
21		95	91	86	82	78	73	69	65	61	57	53	49	45	42	38	35
20		95	91	86	81	77	73	68	64	60	56	52	48	44	40	36	33
19		95	90	86	81	76	72	67	63	59	55	50	46	42	38	34	31
18		95	90	85	80	76	71	66	62	58	53	49	45	41	36	32	29
17		95	90	85	80	75	70	65	61	56	52	47	43	39	34	30	26
16		95	89	84	79	74	69	64	60	55	50	46	41	37	32	28	24
15		94	89	84	78	73	68	63	58	53	49	44	39	35	30	26	21
14		94	89	83	78	72	67	62	57	52	47	42	37	32	28	23	18
13		94	88	83	77	71	66	61	55	50	45	40	35	30	25	20	16
12		94	88	82	76	70	65	59	54	48	43	38	32	27	22	17	12
11		94	87	81	75	69	63	58	52	46	41	35	30	25	19	14	9
10		93	87	81	74	68	62	56	50	44	38	33	27	22	16	11	5
9		93	86	80	73	67	61	54	48	42	36	30	24	18	13	7	2
8		93	86	79	72	66	59	52	46	40	33	27	21	15	9	3	
7		93	85	78	71	64	57	50	44	37	31	24	18	11	5		
6		92	85	77	70	63	55	48	41	34	28	21	14				
5		92	84	76	69	61	53	46	39	31	24						
4		92	83	75	67	59	51	44	36								
3		91	83	74	66	57	49										
2		91	82	73	64												
1		90	81														

ප්‍රායෝගික ක්‍රියාකාරකම 14 : පාංශ පැතිකඩ් අධ්‍යයනය කිරීම

නිපුණතා මට්ටම	:	3.1
යෝජිත කාලවිෂේෂ ගණන	:	01
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පාංශ පැතිකඩ් ඇති විවිධ ස්තර හඳුනා ගනියි. ● පාංශ පැතිකඩ් විවිධ කළාපවල වෙනස්කම් දක්වයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● යකඩ ඉන්නක් ● වානේ මිහුම් පටියක්
ක්‍රමවේදය	:	<p>පාංශ පැතිකඩ් නිරික්ෂණය සඳහා පළමු ව ස්ථානයක් තොරා ගන්න. මේ සඳහා කන්දක් කපා ඇති ස්ථානයක පැති මුහුණතක් හෝ 150 x 150cm ප්‍රමාණයේ කපන ලද වළක් හෝ තොරා ගත හැකි ය.</p> <p>කන්දහි කැපුම් මුහුණත පැරණි එකක් නම් යකඩ ඉන්නක පැතිලි මුහුණතක් ආධාරයෙන් ඇති මුහුණත අලුත් කර ගන්න.</p> <p>මෙට අධ්‍යයනයට ලැබේ ඇති පස් පැතිකඩ්හි පහත කරුණු නිරික්ෂණය කරන්න.</p> <ol style="list-style-type: none"> 1. එක් එක් ස්තරයේ වර්ණය (පියවි ඇසුට පෙනෙන ආකාරය) 2. එක් එක් ස්තරයේ ගැහුරු 3. විශේෂ කරුණු - උදා : නිරිවානා සහ බොරලු පිහිටීම ක්‍රෙඛාකාරී පිහිටීම 4. වාර්ෂික හා බහුවාර්ෂික ගාකවල මුල් බැස ඇති ගැහුරු 5. මාතා පාෂාණයේ ස්වභාවය 6. ජලවහන තත්ත්වය 7. වයනය හා ව්‍යුහය පිළිබඳ දළ අදහස් <p>මෙට ඇති පහසුකම් අනුව ඉහත තොරතුරු එක් රස් කර ගන්න. ඔබ අධ්‍යයනය කළ පාංශ පැතිකඩ් දර්ඹිය පාංශ පැතිකඩ් හා සංසන්දනය කර එහි වෙනස්කම් හා සමානකම් ලියන්න.</p>
නිරික්ෂණයට මග පෙන්වීම	:	<p>මෙට ලබා ගත් තොරතුරු නිවැරදි ව සටහන් කර ගන්න. (පාංශ පැතිකඩ්හි දළ උපයේ රුපසටහනක් ඉදිරිපත් කරන්න.)</p>
නිගමනය	:	<p>මෙට ලබා ගත් නිරික්ෂණයන්ට අනුව පාංශ පැතිකඩ්හි ස්වභාවය පිළිබඳ ව අදහස් දක්වන්න.</p>
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● විවිධ ස්ථානවල පැතිකඩ්හි ස්තරවල සනකම, අනුව පැතිකඩ්හි ගැහුරු වෙනස් විය හැකි ය. ජල වහනය සහ අඩංගු බනිජ අනුව වර්ණය වෙනස් විය හැකි ය.

ප්‍රායෝගික ත්‍රියාකාරකම - 05: පසේ ජල ප්‍රතිඵලය, ක්ෂේත්‍ර බාරනාව හා මැලුවීමේ අංකය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.2
යෝජිත කාලවිශේද ගණන	:	02
ඉගෙනුම් එල	:	<ul style="list-style-type: none"> ● පසේ තෙතමන ප්‍රතිඵලය නිර්ණය කරයි. ● පසේ ක්ෂේත්‍ර බාරනාව නිර්ණය කරයි. ● පසේ ස්ථීර මැලුවීමේ අංකය ගණනය කරයි.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය

පසේ තෙතමන ප්‍රතිඵලය නිර්ණය කිරීම සඳහා :

- පාංතු අවගාර
- වාෂ්පීකරණ දිසිය

පසේ ක්ෂේත්‍ර බාරනාව නිර්ණය කිරීම සඳහා :

- පාංතු අවගාර හෝ පතුල ඉවත් කළ වින් එකක්
- පෙළුම් දිසියක්
- පොලිතින් කොළයක්
- රබර පරියක්
- පෙරහන් කඩුසියක්
- කුඩා ලී කුට්ටියක්
- මුවහන් පිහියක්

පසේ ස්ථීර මැලුවීමේ අංකය නිර්ණය කිරීම සඳහා :

- බේකරයක්
- සැණුවා සරාව
- කජ කඩුසි
- සූර්යකාන්ත බිජ/දාස්පෙන්තියා/අවපෙන්තියා බිජ
- බිජ පැල කිරීම සඳහා අවශ්‍ය බලුන්

පොදු යොදුවුම් :

- පස් නියදී
- උදුන්
- දැකම දෙකට නිවැරදි ව බර කිරීමට හැකි තුලා
- බෙසික්ටරය

ක්‍රමවේදය :

1. පසේ තෙතමන ප්‍රතිඵලය සෙවීම

- වල් පැලැටි රෝඩු ආදිය ඉවත් කර පාංතු අවගාරය හාවිත කර පස් නියදීයක් ලබා ගන්න. (අවගාරයක් තැකීනම්, ඒ වෙනුවට පියන ඉවත් කළ නිස් වින් එකක් ද යොදා ගන්න.)
- සිලින්චිරය පස මතුපිට තබා ඒ මත ලී කැබැල්ලක් තබා මිටියකින් කිහිප වරක් තව්ව කරමින් පස තුළ ගිළ්වන්න. ඉන් පසු වෙටි ඇති පස් ඉවත් කර සිලින්චිරය ඉවතට ගන්න.

- ක්ෂේත්‍රයේ සිට විද්‍යාගාරය දක්වා පස් නියැදිය ගෙන එන විට පාංශු ජලය වාෂ්ප වී යාම හා වායුගෝලීය ජල වාෂ්ප උරා ගැනීම වැළැක්වීමට පොලිතින් කැබැල්ලකින් හෝ පියනකින් ආවරණය කරන්න.
- පස් නියැදිය උදුනේ වියලීම සඳහා ගන්නා හිස් වාෂ්පිකරණ දිසියේ ස්කන්ධය කිරා ගන්න. ($m_1 g$)
- එයට පස් 50g ක් පමණ දමා නැවත කිරා ගන්න. ($m_2 g$)
- එම පස් සහිත වාෂ්පිකරණ දිසිය උදුනෙහි 105°C ක උෂ්ණත්වයට නියත ස්කන්ධය ලැබෙන කුරු රත් කර නැවත ස්කන්ධය කිරා ගන්න. ($m_3 g$)
- පහත සඳහන් ආකාරයට දත්ත ලබා ගෙන ගණනය කරන්න.


$$\begin{aligned} \text{වාෂ්පිකරණ දිසියේ ස්කන්ධය} &= m_1 g \\ \text{වාෂ්පිකරණ දිසියේ ස්කන්ධය} + \text{තෙත පස්වල ස්කන්ධය} &= m_2 g \\ \text{වාෂ්පිකරණ දිසියේ ස්කන්ධය} + \text{වියලී පස්වල ස්කන්ධය} &= m_3 g \\ \text{ජලයේ ස්කන්ධය} &= (m_2 - m_3)g \end{aligned}$$

$$\text{තෙතමන ප්‍රතිශතය (වියලී බරට අනුව)} = \frac{\text{ජල ස්කන්ධය}}{\text{වියලී පස් නියැදියේ ස්කන්ධය}} \times 100$$

$$= \frac{(m_2 - m_3)g}{(m_3 - m_1)g} \times 100\%$$

2. පස් ක්ෂේත්‍ර ධාරිතාව සෙවීම

- 10cm උස ගැල්වනයිස් සිලින්චිරයක් ගෙන සිලින්චිරයේ ස්කන්ධය මැන ගන්න. ($m_1 g$)
- සිලින්චිරය පස මතුවීට තබා ඒ මත ලි කැබැල්ලක් තබා මිටියකින් කිහිප වරක් තවුව කරන්නා පස තුළ තිල්වන්න.
- පස් සහිත සිලින්චිරයේ අවට පස් ඉවත් කිරීමට මුවහන් පිහියක් හාවිත කරන්න. උඩ යට පැන්ත සමතලා වන ලෙස පිහියෙන් සූරන්න.
- ක්ෂේත්‍රයේ සිට විද්‍යාගාරය දක්වා පස් නියැදිය ගෙන එන විට පාංශු ජලය වාෂ්ප වී යාම හා වායුගෝලීය ජල වාෂ්ප උරා ගැනීම වැළැක්වීමට පොලිතින් කැබැල්ලකින් හෝ පියනකින් ආවරණය කරන්න.
- රුපසටහනේ දැක්වෙන ආකාරයට පෙරහන් කඩාසියක් දවනා ලද ලි කැබැල්ලක් මත තබා එය ජල බුදුනක තබන්න. (සැයු. පෙළිදිසියේ ඇති ජලය ලි කැබැල්ලේ උසට අඩු විය යුතුයි.)
- උඩින් පොලිතින් කැබැල්ලකින් ආවරණය කරන්න.



- මතුවීට පස සම්පූර්ණයෙන් ම තෙත් වූ අවස්ථාවේ දී පස ක්ෂේත්‍ර ධාරිතාවට පත් ව ඇතැයි සැලකේ. (මේ සඳහා දින ලක් පමණ කාලයක් ගත විය හැකි ය.)
- ජල බුදුනේ කිහිප වරක් තබා නියත ස්කන්ධයක් ලැබෙන කුරු ස්කන්ධය කිරා ගන්න. ($m_2 g$)
- වාෂ්පිකරණ දිසියේ ස්කන්ධය කිරන්න. ($w_2 g$)
- වාෂ්පිකරණ දිසිය 105°C ට උෂ්ණත්වයක ඇති පෝරණුවක නියත ස්කන්ධයක් ලැබෙන කුරු රත් කර ස්කන්ධය මැන ගන්න. ($w_3 g$)

පහත සඳහන් ආකාරයට දත්ත ලබා ගෙන ගණනය කරන්න.

$$\text{සිලින්ඩිරයේ බර} = m_1 g$$

$$\text{කේගාකර්ණ ජලයෙන් සංත්ත්ව වූ අවස්ථාවේ දී} = m_2 g$$

$$(\text{ක්ෂේත්‍ර ධාරිතාවට පත් වූ}) \text{ ස්කන්ධය} = w_1 g$$

$$\text{වාශ්පිකරණ දිසියේ ස්කන්ධය} = w_2 g$$

$$\text{වාශ්පිකරණ දිසිය + වියලි පස්වල ස්කන්ධය} = w_2 g$$

$$\frac{\text{කේගාකර්ණ ජලයෙන් පස සංත්ත්ව අවස්ථාවේ දී පසෙහි අඩංගු ජලයේ ස්කන්ධය}}{\text{වියලි පසෙහි ස්කන්ධය}} \times 100$$

$$\text{ක්ෂේත්‍ර ධාරිතාව} = \frac{(m_2 - m_1)g}{(w_2 - w_1)g}$$

$$\boxed{\text{ක්ෂේත්‍ර ධාරිතාව} = \frac{(m_2 - m_1) - (w_2 - w_1)g}{(w_2 - w_1)g} \times 100}$$

3. ස්ථීර මැළවීමේ අංකය ගණනය කිරීම

- පස 500g ක් පමණ ගෙන තවිටු කරමින් බදුන පස්වලින් පුරවන්න.
- ඉන් පසු සංත්ත්ව අවස්ථාවට පත් වන තෙක් එයට ජලය දමා වැඩිපුර ජලය ඉවත් වීමට ඉඩ හරින්න.
- බදුන සුරුයකාන්ත ඇට 4 ක් පමණ දමා මැළවීමට ඉඩ හරින්න.
- අංකුර පැන නැගුණු පසු බදුනේ පැළ 2ක් පමණක් ඉතිරි කරන්න.
- පියනේ සිදුරු 2 ක් පමණ විද එය තුළින් පැළ ඉවතට ඒමට ඉඩ හරින්න.
- ගාකයේ පතු යුගල 3 ක් ඇති වන තෙක් ගාකය වැඩිමට ඉඩ හරින්න. අවශ්‍ය අවස්ථාවේ දී ජලය යොදන්න.
- පතු යුගල 3 ක් ඇති වූ පසුව ජලය යොදා පියනේ සිදුරු පුළුන්වලින් වසා ඉට්ටවලින් දු වසන්න.
- රට පසුව ගාකය මැළවීමට ඉඩ හරින්න.
- මැළවීමේ ලක්ෂණ පෙන්වන අවස්ථාවේ දී ගාක සහිත බදුන ස්කන්ධා සරාව තුළ තබන්න.
- සරාව තුළ වැඩි ආර්යතාව පවත්වා ගැනීමට ජල බදුනක් තබන්න.
- ඉන් පසු මූළ සරාවම කඟ පොලිතීන් කවරයකින් වසන්න.
- පසු දිනයේදී ගාකය නැවත ප්‍රකාශිත තත්ත්වයට පත් වී ඇත් නම් වැස්ම ඉවත් කර පැය 2 ක් පමණ වායු ගෝලයේ නිරාවරණය කර තබන්න.
- ගාකය මැළවුණු පසු නැවතන් සරාව තුළ තබන්න. ගාකයෙහි මැළවීම ස්ථීර වන තුරු මෙම ක්‍රියාවලිය දිගට ම කරන්න.
- මැළවීම ස්ථීර වූ පසු වැස්ම ඉවත් කර 100g බැහින් යුත් පස් නියැදි දෙකක් ගෙන එම නියැදිවල අඩංගු ජල ප්‍රතිශතය හාරම්තික කුමයට සොයන්න.

පහත සඳහන් ආකාරයට දත්ත ලබා ගෙන ගණනය කරන්න.

$$\text{ස්ථීර මැළවීම සිදු වූ පසු පස් නියැදියේ ස්කන්ධය} = m_1$$

$$105^{\circ}\text{C උෂ්ණත්වයේ නියත ස්කන්ධයක් ලැබෙන තුරු}$$

$$\text{රත් කිරීමෙන් පසු ස්කන්ධය} = m_2$$

$$\text{ස්ථීර මැලුවේමේ අංකය අවස්ථාවේ ජල ප්‍රතිශතය} = \frac{m_1 - m_2}{m_2} \times 100$$

අවසාන වගයෙන් නියැදිවල සාමාන්‍ය අගය ලබා ගන්න.

- | | |
|------------------------------|---|
| නිරික්ෂණයට මග පෙන්වීම | : ඉහත පරික්ෂණ තුන සඳහා ලබා ගත් දත්ත ඇසුරින් ගණනය කිරීම් සිදු කරන්න. |
| නිගමනය | : ගණනය කිරීමෙන් පහත නිගමන ලබා ගන්න. <ul style="list-style-type: none"> ● දී ඇති පස් නියැදියේ තෙකමන ප්‍රතිශතය ● ක්ෂේත්‍ර බාරිතාවේ ඇති ජල ප්‍රතිශතය ● ස්ථීර මැලුවේමේ අංකයේ දී ජල ප්‍රතිශතය |
| විශේෂ කරුණු | : <ul style="list-style-type: none"> ● නිරික්ෂණ සඳහා යොදා ගන්නා පස් නියැදිය අදාළ ක්ෂේත්‍රයට නියෝජනය කරන අභ්‍යු නියැදියක් විය යුතු වේ. ● පාංශු පරික්ෂණවල දී පස් නියැදි කිහිපයක් යොදා ගෙන ඒවායේ ප්‍රතිඵලවල සාමාන්‍ය අගය (Average value) අවසාන නිගමනය සඳහා යොදා ගැනීමෙන් පරික්ෂණය වඩාත් නිරවද්‍ය වේ. ● රත් වූ පස් නියැදි සහිත බදුන් කෙළින් ම මිනුම් කුලා මත තැබීම නොකළ යුතු අතර ඒවා සිසිල් වන තුරු බෙසික්ටරය තුළ තැබිය යුතු ය. එවිට පස් නියැදිය වාසුගෝලයේ ජල වාෂ්ප අවශ්‍යතාවය සිදු නොකරන නිසා පාඨාංකවල වෙනසක් සිදු නොවේ. ● ස්ථීර මැලුවේමේ අංකයේ දී ජල ප්‍රතිශතය සෙවීම සඳහා කළින් පැළ සිටුවා බදුන් සූදානම් කර ගන්න. |

ප්‍රායෝගික ක්‍රියාකාරකම 06 : පාංශු වයනය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.4
යෝජිත කාලවිශේද ගණන	:	04
කාලවිශේද සංඛ්‍යාව	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • පස් නියැදියක් නිවැරදි ව මැන ගැනීම සිදු කරයි. • දුවමානය භාවිතයෙන් පාඨාංක නිවැරදි ව ලබා ගනියි. • ලබා ගත් පාඨාංක ඇසුරෙන් වැළි, රෝන්මඩ් භා මැටි ප්‍රතිශත ගණනය කරයි. • පිපෙට්ටු කුමය භාවිතයෙන් වැළි, රෝන්මඩ් භා මැටි ප්‍රතිශත ගණනය කරයි. • වයන ත්‍රිකෝණය ආගුරෙන් පාංශු වයන පංතිය තීරණය කරයි.

(1) දුවමාන කුමය භාවිතයෙන් පාංශු වයනය සෙවීම

- අවශ්‍ය උපකරණ භා දුව්ස:
- පස් නියැදි
 - 2 mm විෂ්කම්හය ඇති පෙනේරයක්
 - දුවමානයක්
 - කේට්ටක්
 - විදුලි උදුනක්
 - 10% සේංචියම් හයිබුක්සයිඩ් / ඇමෝෂියම් හයිබුක්සයිඩ් / 5% සේංචියම් හෙක්සමොටා පොස්පේට් (කැලගන් දාවණය)
 - හයිඩුරුන් පෙරොක්සයිඩ්
 - විදුලි/යාන්ත්‍රික කළතනයක් / බේකරයක් සහ විදුරු කුරක්
 - එමධිල් මද්‍යසාර
 - දෙවුම් බෝතලයක්
 - ආසුත ජලය
 - විරාම සයිකාවක්
 - පොලිතින් කැබැලේලක් භා රබර පටියක්
 - ඉලෙක්ට්‍රොනික තර්ඳියක්
 - බෙසිකේටරයක්
 - 1 l (1 000 ml) ක් පරිමාවක් ඇති මිනුම් සරාවක්
 - පාංශු වයන ත්‍රිකෝණයක රුපසටහනක්

1 කුමය :

- පස් නියැදියක් ලබා ගෙන 2 mm පෙනේරයෙන් හළා ගන්න.
- එහි උප නියැදි දෙකක් ලබා ගන්න. (තෙතමන සාධකය සෙවීමට භා වයනය සෙවීමට)
- එක් නියැදියක් යොදා ගෙන පසේ තෙතමන සාධකය සොයන්න.
- හිස් කේට්ටකි ස්කන්දය මනින්න. (a g)
- කේට්ට පස් 50 g ක් යොදා ස්කන්දය මනින්න. (b g)
- උදුනක 105°C හි තබා තබා නියත ස්කන්දයක් ලැබුණු පසු ස්කන්දය මනින්න. (c g) (මේ සඳහා පැය 24 ක් පමණ ගත වේ)

- පස් තෙතමන ප්‍රමාණය ගණනය කරන්න.

$$\text{තෙතමන ප්‍රමාණය } (\theta) = \frac{(b-c)}{(c-a)}$$

- තෙතමන සාධකය ගණනය කරන්න.

$$\text{තෙතමන සාධකය} = 1+\theta$$

- අනෙක් නියැදියෙන් පස් වර්ගය අනුව නියමිත ප්‍රමාණයට පස් නියැදියක් ලබා ගන්න.
සැ.පු. - මෙහි දී වැලි පසකට 100 g ක් ද වෙනත් පසකට 50 g ක් ද මැන බේකරයකට දමන්න.
- ලබා ගන් පස් නියැදියට හයිවුජන් පෙරෝක්සයිඩ් එකතු කර විනාඩි 10 ක් ජල තාපකයක රත් කරන්න.
- 10% සේවීයම් හයිබුඩාක්සයිඩ් / ඇමෝනියම් හයිබුඩාක්සයිඩ් හෝ 5% කැල්ගන් දාවණය 50ml එකතු කර පැය 12 ක් පමණ තබන්න.
- පස් නියැදිය ලේඛනකට දමා යාන්ත්‍රික කළතනයක් මගින් විනාඩියකට වට 16 000 ක දිසුතාවයෙන් විනාඩි 2 ක් කැලුතීම සිදු කරන්න.
සැ.පු. - යාන්ත්‍රික කළතනයක් නොමැති අවස්ථාවල විදුරු කුරකින් විනාඩි 10 ක් කැලුතීම ප්‍රිදුසු වේ.
- දාවණය මිනුම් සරාවට දමා බේකරයේ ඇති සියලු ම ගේප ද්‍රව්‍ය දෙවුම් බෝතලයේ ඇති ආසුත ජලය ආධාරයෙන් මිනුම් සරාවට එකතු කරන්න.
- මිනුම් සරාවේ 1 l සලකුණ තෙක් ආසුත ජලය එකතු කරන්න.
- මිනුම් සරාවේ කට පොලිතින් කැබැල්ලක් සහ රබර පරි ආධාරයෙන් තදින් වසා කිහිප වරක් උඩු යටිකුරු කර සොලවා සමතල මතුපිටක් මත (මේසය මත) තබන්න.
- මේ සමග ම විරාම සටිකාව ක්‍රියාත්මක කරන්න.
- පෙන බැඳී යාම සඳහා ඒමයිල් මද්‍යසාර බිංදු තුනක් පමණ දාවණය මතුපිටට එකතු කර ද්‍රව්‍යානය එය තුළට දමන්න. අවශ්‍ය පරිදි විනාඩි 2 දී හා පැය 2 දී ද්‍රව්‍යානයේ පාඨාංක ලබා ගන්න.
- ඒ ඒ අවස්ථාවල දී දාවණයේ උෂ්ණත්වය උෂ්ණත්වමානය ආධාරයෙන් මැන ගන්න.
- මිනුම් සරාව නිශ්චිත ව තබා විනාඩි 2 ක දී හා පැය 2 කදී පහත සඳහන් පරිදි පාඨාංක ලබා ගන්න.

$$\begin{aligned} \text{විනාඩි } 2 \text{ කදී ද්‍රව්‍යානය ගිලෙන උස} &= H_1 \\ \text{පැය } 2 \text{ කදී ද්‍රව්‍යානය ගිලෙන උස} &= H_2 \\ \text{විනාඩි } 2 \text{ කදී පාංශු දාවණයේ උෂ්ණත්වය} &= T_1 {}^{\circ}\text{C} \\ \text{පැය } 2 \text{ කදී පාංශු දාවණයේ උෂ්ණත්වය} &= T_2 {}^{\circ}\text{C} \end{aligned}$$

- ලිටර 1 ක මිනුම් සරාවකට 5% කැල්ගන් දාවණය මිලි ලිටර 50 හෝ 10% ඇමෝනියම් හයිබුඩාක්සයිඩ්/සේවීයම් හයිබුඩාක්සයිඩ් මිලි ලිටර 50 ක් දමා ලිටර 1 දක්වා ආසුත ජලය එක්කර පාලකය සාදා ගන්න.
- මෙම සරාවේ ද කට වසා කිහිපවරක් උඩු යටිකුරු කර සොලවන්න.
- මෙම පාලක පරික්ෂණයේ සරාවක් තුළටද ද්‍රව්‍යානය ඇතුළු කර මිනිත්තු 2 ක දී හා පැය 2 ක දී පහත සඳහන් පරිදි පාඨාංක ලබා ගන්න.

$$\begin{aligned} \text{විනාඩි } 2 \text{ කදී ද්‍රව්‍යානය ගිලෙන උස} &= h_1 \\ \text{පැය } 2 \text{ කදී ද්‍රව්‍යානය ගිලෙන උස} &= h_2 \\ \text{විනාඩි } 2 \text{ කදී පාලකයේ උෂ්ණත්වය} &= T_3 {}^{\circ}\text{C} \\ \text{පැය } 2 \text{ කදී පාලකයේ උෂ්ණත්වය} &= T_4 {}^{\circ}\text{C} \end{aligned}$$

- පස් නියැදියේ වියලි බර ගණනය කරන්න. (Ms)

$$\text{පස් නියැදියේ වියලි බර} = \frac{\text{පස් නියැදියේ තෙත් ස්කන්ඩය}}{\text{තෙතමන සාධකය}}$$

(දුවමාන පායාංකය සඳහා ගෝධනයක් කරනු ලබන්නේ, දුවමානය ක්‍රමාංකනය කර ඇත්තේ 68°F (20°C) බැවිනි.)

- දුවණයේ උෂ්ණත්වය 68°F ට වඩා අඩු වන අවස්ථාවන්හි දී එම අඩු වන සැම අංගකයකට ම 0.2 බැහින් දුවමාන පායාංකයෙන් අඩු කරන්න.
- දුවණයේ උෂ්ණත්වය 68°F ට වඩා වැඩි වන අවස්ථාවන්හි දී එම වැඩි වන සැම අංගකයකට ම 0.2 බැහින් දුවමාන පායාංකයට එකතු කරන්න.
- දුවමානය සඳහා ගෝධන සාධකය ගණනය කර සංශෝධිත පායාංක ලබා ගන්න.

$$\text{ගෝධන සාධකය (උෂ්ණත්වය } 20^{\circ}\text{C} \text{ ට වඩා වැඩි විට) = \left\{ \left[T_x \frac{9}{5} + 32 \right] - 68 \right\} 0.2$$

$$\text{ගෝධන සාධකය (උෂ්ණත්වය } 20^{\circ}\text{C} \text{ ට වඩා අඩු විට) = \left\{ 68 - \left[T_x \frac{9}{5} + 32 \right] \right\} 0.2$$

විනාඩි 2 ක දී පාංශු දුවණයේ සංශෝධිත පායාංකය	= H_1^1
පැය 2 ක දී පාංශු දුවණයේ සංශෝධිත පායාංකය	= H_2^1
විනාඩි 2 ක දී පාලක පරික්ෂණයේ සංශෝධිත පායාංකය	= h_1^1
පැය 2 ක දී පාලක පරික්ෂණයේ සංශෝධිත පායාංකය	= h_2^1

කාලය	පාංශු දුවණය			පාලක පරික්ෂණය (ආසුත ජලය කැඳුගෙන්/ NaOH එමදිල් මද්‍යසාර)		
	දුවමාන පායාංකය	උෂ්ණත්වය ($^{\circ}\text{C}$)	සංශෝධිත දුවමාන පායාංකය	දුවමාන පායාංකය	උෂ්ණත්වය ($^{\circ}\text{C}$)	සංශෝධිත දුවමාන පායාංකය
වි. 2	H_1	T_1	$H_1^1 = H_1 \pm \text{ගෝධන සාධකය}$	h_1	T_3	$h_1^1 = h_1 + \text{ගෝධන සාධකය}$
පැය 2	H_2	T_2	$H_2^1 = H_2 \pm \text{ගෝධන සාධකය}$	h_2	T_4	$h_2^1 = h_2 + \text{ගෝධන සාධකය}$

- පාංශු වයනය සෙවීමට අදාළ ගණනය කිරීම සිදු කරන්න.

ISSS ක්‍රමයට අනුව


$$\text{මැටි හා රෝන්මඩ ප්‍රතිශතය} = \left[\frac{H_1^1 - h_1^1}{\text{Ms}} \right] \times 100$$

$$\text{වැලි ප්‍රතිශතය} = 100 - (\text{මැටි හා රෝන්මඩ ප්‍රතිශතය})$$

$$\text{මැටි ප්‍රතිශතය} = \left[\frac{H_2^1 - h_2^1}{\text{Ms}} \right] \times 100$$

$$\text{රෝන්මඩ ප්‍රතිශතය} = (\text{මැටි} + \text{රෝන්මඩ ප්‍රතිශතය}) - \text{මැටි ප්‍රතිශතය}$$

- වයන ත්‍රිකෝණය ආධාරයෙන් වයන පන්තිය සොයන්න.



- ලබා ගත් වැළි ප්‍රතිශතය වැළි පාදයෙහි සලකුණු කරන්න.
- එම පාදයේ සිට රෝන්මඩ් පාදයට සමාන්තර රේබාවක් අදින්න.
- ලබා ගත් රෝන්මඩ් ප්‍රතිශත අගය රෝන්මඩ් පාදයෙහි ලකුණු කරන්න.
- එම ස්ථානයේ සිට මැට් පාදයට සමාන්තර රේබාවක් අදින්න.
- ලබා ගත් මැට් ප්‍රතිශත අගය මැට් පාදයෙහි ලකුණු කරන්න.
- එම ස්ථානයේ සිට වැළි පාදයට සමාන්තර රේබාවක් අදින්න.
- ත්‍රිකෝණ රේබා තුන හමුවන ස්ථානයේ ඇති පන්තිය එම පසට අයත් වයන පන්තිය වේ.

(2) පිපෙටුව ක්‍රමය භාවිතයෙන් පාංශ වයනය සෙවීම

අවශ්‍ය උපකරණ භා ද්‍රව්‍ය

- පාසල් වගා බිමෙන් භා කුණුරකින් ගත් පස් නියැදි දෙකක්
- පෙනේර කට්ටල
- සේංචියම් හයිඛ්‍රීක්සයිඛ්‍රී හෝ 10% ඇමෙල්නියම් හයිඛ්‍රීක්සයිඛ්‍රී හෝ සේංචියම් හෙක්සා මෙටාපොස්ගේට් (කැලැගන් දාවණය)
- හයිඛ්‍රීජන් පෙරෝක්සයිඛ්‍රී
- විදුලි කළතනයක් හෝ බිකරයක් සහ විදුරු කුරක්
- දෙවුම් බෝතලය (wash bottle)
- ආසුන ජලය
- විරාම සරිකාවක්
- 25ml පිපෙටුවක්
- පොලිතින් කැබැල්ලක් භා රබර පටියක්
- කේට්ව
- තරුණියක්
- පෝරණුවක් (Oven)
- බෙසිකේටරයක්

ක්‍රමවේදය

- :
- පස් නියදී දෙක වාතයේ වියලා අතින් කුඩා කර 2mm පෙන්වයකින් හාලා ගන්න. එයින් පස් 40g ක් කිරා බේකරයකට දමා හයිබුජන් පෙරෝක්සයිඩ් එකතු කර විනාඩි 10 ක් ජල තාපකයක රත් කර වියලා ගන්න.
 - එයට 10ml සෝචියම් හයිබුජක්සයිඩ් හෝ 10% ඇමෝෂ්නියම් හයිබුජක්සයිඩ් හා ජලය ස්වල්පයක් එක් කරන්න.
 - ඉහත මිශ්‍රණය විදුරු කුරක් ආධාරයෙන් මිනිත්තු 10 ක් කළතන්න. (විදුරු කළතනයක් යොදා ගනී නම් 16 000 rpm)
 - ඉහත දාවණය 0.02mm පෙන්වයක් හරහා පෙරීමෙන් වැළි සහ රෝන් මඩ, මැටි සහිත දාවණය වෙන් කර ගන්න. මේ සඳහා දෙවුම් බෝතලය ආධාර කර ගන්න. (මෙහි දී ඉතා පැහැදිලි ජලය පෙරී ඉවත් වන තුරු පෙන්වය තුළ ඇති ද්‍රව්‍ය සෝද්මින් මිනුම් සරාවට එකතු කර ගන්න.)
 - මැටි, රෝන්මඩ අඩංගු දාවණය 1 000ml මිනුම් සරාවකට දමා 1 000ml සලකුණ තෙක් ආසුත ජලය පුරවන්න.
 - මිනුම් සරාවේ කට රබර පටියක් ආධාර කර ගෙන පොලිතිනයකින් වසා මිනුම් සරාව උඩු යටිකුරු කර කළතන්න.
 - පිපෙටිටුවක් ගෙන එහි තුබේහි සිට 10cm ඉහළින් සලකුණක් යොදා ගන්න. (රබර පටියක් දුම්මෙන් එම සලකුණ පැහැදිලි ව ලකුණු කර ගත හැකි ය.)
 - කැලතු දාවණය නිශ්චල ව තබා පැය 6 මිනිත්තු 10 කට පසුව පිපෙටිටුව 10cm සලකුණ දක්වා ගිල්වා දාවණයෙන් 25ml ප්‍රමාණයක් ගෙන බර කිරා ගන්නා ලද කේටුවකට (P) දමන්න.
 - නැවතත් 1 000ml සලකුණ තෙක් ජලය පුරවා කළතා නිශ්චල ව තබා මිනිත්තු 3 තත් 42 කට පසුව දාවණයෙන් 25ml ගෙන බර කිරන ලද කේටුවකට (Q) දමන්න.
 - පෙන්වයන් පෙරා ගත් වැළි කොටස ද බර කිරන ලද කේටුවකට (R) දමන්න.
 - ඉහත P, Q, R නියදී තුන ම 105°C උෂ්ණත්වයේ ඇති උදුනක නියත බරක් ලැබෙන තුරු වියලා ගන්න.
 - උදුනේ වියලා ගත් නියදී බෙසිකේටරයක් තුළ තබා වික වේලාවකට පසුව එම නියදීවල බර කිරා ගන්න.
 - වැළි, මැටි හා රෝන්මඩ පුත්තෙන වෙන වෙන ම ගණනය කරන්න.

ගණනය කිරීම

අන්තර් ජාතික පාංශු බණිජ වර්ගීකරණය (ISSS) අනුව බණිජ වර්ගීකරණය පහත ආකාර වේ.

බණිජ අංශුව අංශුන්ගේ විෂ්කම්භය (mm)

වැළි 2.00 - 0.02

රෝන් මඩ 0.02 - 0.002

මැටි < 0.002

මැටි සහ රෝන්මඩ් අංගු ප්‍රතිශතය සෙවීම

$$\begin{aligned} \text{හිස් කේවෙහි ස්කන්ධය} &= w_1 g \\ \text{කොට්ට + උදුනේ වියලන නියැදියේ (Q) ස්කන්ධය} &= w_2 g \\ 25\text{ml} \text{ හි ඇති මැටි සහ රෝන්මඩ් අංගුන්ගේ ස්කන්ධය} &= (w_2 - w_1)g \\ \therefore 1000\text{ml} \text{ දාවණයක ඇති මැටි සහ රෝන්මඩ් අංගුවල ස්කන්ධය} & \end{aligned}$$

$$= \frac{(w_2 - w_1)g}{25\text{ml}} \times 1000\text{ml}$$

එම් අනුව පස් ගැමී 40 ක ඇති මැටි සහ රෝන්මඩ් අංගුවල ස්කන්ධය

$$= \frac{(w_2 - w_1)g}{25 \text{ ml}} \times 1000\text{ml} = Ag$$

$$\text{මැටි සහ රෝන් මඩ අංගු ප්‍රතිශතය (x)} = \frac{A}{40} \times 100$$

x

මැටි අංගු ප්‍රතිශතය සෙවීම

$$\begin{aligned} \text{හිස් කේවෙහි ස්කන්ධය} &= w_3 g \\ \text{කොට්ට + උදුනේ වියලන ලද නියැදියේ (P) ස්කන්ධය} &= w_4 g \\ 25\text{ml} \text{ දාවණයක ඇති මැටි අංගුවල ස්කන්ධය} &= (w_4 - w_3)g \end{aligned}$$

$$\therefore 1000\text{ml} \text{ දාවණයක ඇති මැටි අංගුවල ස්කන්ධය} = \frac{(w_4 - w_3)g}{25\text{ml}} \times 1000\text{ml} = Bg$$

එම් අනුව පස් ගැමී 40 ක ඇති

$$\text{මැටි අංගුවල ස්කන්ධය} = Bg$$

$$\text{මැටි අංගුවල ප්‍රතිශතය (y)} = \frac{B}{40} \times 100$$

y

$$\text{රෝන්මඩ් අංගු ප්‍රතිශතය} = x - y$$

පස් නියැදියේ තිබූ වැලි අංගු ප්‍රතිශතය සෙවීම

$$\begin{aligned} \text{වැලි ප්‍රතිශතය} + \text{මැටි ප්‍රතිශතය} + \text{රෝන්මඩ් ප්‍රතිශතය} &= 100 \\ \text{වැලි අංගු ප්‍රතිශතය} &= 100 - x \\ \text{මෙයින් ලද අගය උදුනේ වියලන ලද වැලිවල ස්කන්ධය සමඟ සසඳා බැලිය හැකි ය. මෙම අගයන් දෙක සමාන විය යුතු ය. (ඉතා ආසන්න වගයෙන්)} & \end{aligned}$$

- වයන ත්‍රිකෝණය භාවිතයෙන් වයන ප්‍රතිශතය නිර්ණය කරන්න.

නිරික්ෂණයට මග පෙන්වීම : ස්ථාන දෙකෙන් ලබා ගත් පස් නියැදිවල වැලි, මැටි හා රෝන්මඩ් අංගු ප්‍රමාණයන් වෙන වෙන ම ගණනය කර ගන්න.

නිගමනය : පසෙහි අඩංගු වැලි, මැටි, රෝන් මඩ ප්‍රතිශත සඳහන් කර වයනය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු

- :
- විවිධ ස්ථානවල පාංශු වයනය එකිනෙකට වෙනස් බව අවධාරණය කර ගන්න.
 - පසට ප්‍රතිකාර කිරීමේදී හයිඩුජන් පෙරෝක්සයිඩ් සමග රත් කිරීම මගින් කාබනික ද්‍රව්‍ය මක්සිකරණය වේ. බන්ධනකාරක බිඳීම නිසා පස් අංශු විසින්. NaOH මගින් ද පස් අංශු විසිරවීම සිදු කරයි.
 - බර අනුව යම් දාවනායක් තුළ අංශු හාජනයේ පතුලට වැරීමේ වේගය ස්ටොක්සේ නියමයට අනුව සිදු වන බව සලකමින් එම අංශු වැරීමේ වේගය උෂ්ණත්වය අනුව වෙනස් වන බව සලකා වැරීමේ වේගය අනුව මැටි රෝන්මඩ වශයෙන් වෙන් කර ගණනය කරයි.
 - ද්‍රව්‍යාන කුමය සහ පිපෙවිලු කුමය විද්‍යාගාරය තුළ දී සිදු කිරීමේදී මෙහි මූල් පියවර කළින් සිදු කර තිබීමෙන් කාලය ඉතිරි කරගත හැකි ය.
දදා: ප්‍රායෝගික ක්‍රියාකාරකම 5 දී පස් නියැදි ලබා ගන්නා විට මෙම ක්‍රියාකාරකම සඳහා ද ඇති වන පරිදි ලබාගෙන ඒවා වාතයේ වියලා 2mm පෙන්වයින් හාලා සිසුන්ට ලබා දෙන්න.

ප්‍රායෝගික ත්‍රියාකාරකම 07 : පාංශු ව්‍යුහය හා පාංශු වර්ණය නිර්ණය කිරීම

තිපුණුතා මට්ටම	:	3.4
යෝජිත කාලවේදී ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පාංශු ව්‍යුහ ආකාර නිර්ණය කරයි. ● පස් නියැදියක වර්ණය නිර්ණය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● මධ්‍ය පවතෙන් වියලන ලද පස් කුවිටියක් (1kg ක් පමණ ස්කන්ධය ඇති) ● විවිධ ස්ථානවලින් ලබා ගත් විවිධ වර්ණ පස් නියැදි කිහිපයක් ● ජලය ස්වල්පයක් ● මන්සල් වර්ණ සටහන ● පොලිතින් කැබලි කිහිපයක් ● අත් කාවයක්
I පාංශු ව්‍යුහ ආකාර නිර්ණය කිරීම		
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● වාතයේ වියලන ලද 1kg ක් පමණ ස්කන්ධය ඇති පස් කුවිටිය 150cm ක් පමණ ඉහළට ඔස්ව සිමෙන්ති පොළවක් මතට අත හරින්න. පස් සමුහනවල ස්වභාවය අත් කාවය ආධාරයෙන් නිරික්ෂණය කරන්න. ලැබෙන කැබලිවල හැඩය අනුව එම පස් නියැදිය ලබා ගත් ස්ථානයේ පාංශු ව්‍යුහය නිගමනය කරන්න.
නිරික්ෂණයට මග පෙන්වීම	:	<ul style="list-style-type: none"> ● පස් සාම්පලයේ කැඩි යන කැබලි නිරික්ෂණය කර ඒවායේ දීම සටහනක් ඇදින්න.
නිගමනය	:	<ul style="list-style-type: none"> ● නිරික්ෂණයන්ට අනුව පාංශු ව්‍යුහ ආකාර නිර්ණය කරන්න.
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● එකිනෙකට වෙනස් ස්ථාන කිහිපයකින් පස් නියැදි ලබා ගෙන එක් එක් කණ්ඩායම් වෙන වෙන ම පාංශු ව්‍යුහය තීරණය කරන්න.

II. පාංශු වර්ණය නිර්ණය කිරීම

- ක්‍රමවේදය :
- විවිධ ස්ථානවලින් ලබා ගත් පස් නියැදි මේ සඳහා යොදා ගන්න. එම නියැදිවලින් කොටසක් ගෙන ඔරලෝසු විදුරු කදාවකට (watch glass) දමන්න. පස් නියැදිය වියලි අවස්ථාවේ දී මන්සල් වර්ණ සටහන ඇසුරෙන් වර්ණය ලබා ගන්න. ඉන් පසු පස් නියැදිවලට ජලය ස්වල්පයක් දමා පොලිතින් කැබල්ලෙහි දමා තෙත පස මන්සල් වර්ණ සටහන සමග ගළපන්න. ඒ අනුව ඔබේ පස් නියැදිය ප්‍රධාන වර්ණ අතරෙන් කුමන කාණ්ඩයට අයත් දැයි පෙළ ගස්වන්න.
 - පස් නියැදිය සඳහා වර්ණ කේතය (colour code) ඉදිරිපත් කරන්න.

- ඒ අනුව පස් නියැදියේ වර්ණය පිළිබඳ නිගමනවලට එළඹීන්න.
- නිරික්ෂණයට මග පෙන්වීම :** මත්සල් වර්ණ සටහන සමග පස් නියැදියේ වර්ණය ගළපා නිරික්ෂණය කරන්න.
- නිගමනය** : නිරික්ෂණයන්ට අදාළ ව පාංශු වර්ණය නිගමනය කරන්න.
- විශේෂ කරුණු** :
- විවිධ ස්ථානවල පසේහි වර්ණය එකිනෙකට වෙනස් වේ.
 - පසේ වර්ණය සඳහන් කිරීමේදී එය තෙත් පස සඳහා ද, වියලි පස සඳහා ද යන්න සඳහන් කරන්න.
- ලදා - වර්ණ කේතය - (තෙත් පස සඳහා) 7.5YR 5/4

ප්‍රායෝගික ක්‍රියාකාරකම 18 : පාංශ සනත්වය සහ සවිවරතාව නිර්ණය කිරීම

නිපුණතා මට්ටම : 3.4

යෝජිත කාලවේදේ ගණන : කාලවේදේ 04

අපේක්ෂිත කුසලතා : • පසෙහි දාගාළ සනත්වය නිර්ණය කරයි.
• පසෙහි සත්‍ය සනත්වය නිර්ණය කරයි.
• පසෙහි සවිවරතාව ගණනය කරයි.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : :

I. දාගාළ සනත්වය සෙවීම සඳහා

- 10cm සිලින්ඩරාකාර ගැල්වනයිස් බටයක්
(මෙහි එක් කෙළවරක දාරය මූවහන් ව තිබිය යුතු ය.)
- ලි කැබැල්ලක්
- මිටියක්
- මූවහන් පිහියක්
- තරුදියක්
- උදුනක්

II. සත්‍ය සනත්වය සෙවීම සඳහා

- විශිෂ්ට ගුරුත්ව කුප්පීයක්
- වංගේචියක් සහ මෝලක්
- 0.2mm පෙනේරයක්
- තරුදියක්

I. දාගාළ සනත්වය සෙවීම

ගැල්වනයිස් බට කැබැල්ලේ මූවහන් දාරය දාගාළ සනත්වය සෙවිය යුතු පස් නියැදිය ලබා ගන්න. ගැල්වනයිස් බටය අදාළ ස්ථානයේ පස මතුපිට තබන්න. රුපයේ දැක්වෙන පරිදි ගැල්වනයිස් බටය මත ලි කැබැල්ලක් තබා මිටියකින් කිහිප වරක් තව්ව කිරීමෙන් සිලින්ඩරය පස කුළ ගිල්වන්න.



ඉන් පසු මූවහන් පිහියකින් අවට ඇති පස් ඉවත් කර සිලින්ඩරය සමග පස් නියැදිය පරිස්සමෙන් ඉවත් කර ගන්න. රුට පසු උඩ යට දෙපැත්ත සමතලා වන ලෙස පහත දැක්වෙන රුපයේ පරිදි පිහියෙන් සූරන්න.



ඉන් පසු මෙම පස් නියැදිය වාෂ්පිකරණ තැවියක දමා 105°C උණ්ණත්වය ඇති උදුනක නියත බරක් ලැබෙන කුරු තබා වියලි පසේහි ස්කන්ධය සටහන් කර ගන්න. පසේහි පරිමාව ලෙස ගැලීවනයිස් බටයේ අභ්‍යන්තර පරිමාව ලබා ගන්න.

$$\begin{aligned} \text{වාෂ්පිකරණ තැවියේ ස්කන්ධය} &= w_1 \text{ g} \\ \text{වාෂ්පිකරණ තැවිය} + \text{වියලි පසේහි ස්කන්ධය} &= w_3 \text{ g} \\ \text{පසේහි පරිමාව} &= \pi r^2 h \text{ cm}^3 \end{aligned}$$

ගණනය කිරීම


$$\frac{\text{දායා සනත්වය}}{\text{පසේහි පරිමාව cm}^3} = \frac{\text{වියලි පසේහි ස්කන්ධය (g)}}{\text{පසේහි පරිමාව cm}^3}$$

$$\text{දායා සනත්වය} = \frac{w_3 - w_1}{\pi r^2 h} \text{ g/cm}^3$$

II. පසේ සත්‍ය සනත්වය සෙවීම

මෙහි දී සත්‍ය සනත්වය සෙවීය යුතු ස්ථානයෙන් පස් නියැදියක් ලබා ගන්න. එහි ඇති රඟ කොටස් ඉවත් කර පස් 100g ක් පමණ ගෙන එය පවතේ වියලිමට ඉඩ හරින්න. ඉන් පසු වංගේචිය කුළට දමා මෝල ආධාරයෙන් සියුම් කොටස්වලට වෙන් කර ගන්න. ඉන් පසු 0.2mm පෙන්වයින් හලා ගන්න. ඉන් පසු වියලි විශිෂ්ට ගුරුත්ව කුජ්පියක් ගෙන එහි ස්කන්ධය (m_1) කිරා ගන්න. විශිෂ්ට ගුරුත්ව කුජ්පියෙන් අඩක් පමණ පස් දමා එහි ස්කන්ධය (m_2) කිරා ගන්න. ඉන් පසු ව විශිෂ්ට ගුරුත්ව කුජ්පියට පස් වැසි යන ජේ ජලය වත් කර වායු බුබුල ඉවත් වන තෙක් (මූශිය ඉවත් කර) වැළි තාපකයක හෝ ජල තාපකයක සෙමින් රත් කර සිසිලනය කරන්න. විශිෂ්ට ගුරුත්ව කුජ්පිය සිසිල් වූ පසු එය පිරෙන තෙක් ආසුත ජලය එකතු කර නැවත ස්කන්ධය (m_3) කිරා ගන්න. ඉන් පසු ව විශිෂ්ට ගුරුත්ව කුජ්පියේ ඇති පස් ඉවත් කර පිරිසිදු කර එය සම්පූර්ණයෙන් ජලයෙන් පුරවා නැවත ස්කන්ධය (m_4) කිරා ගන්න.

$$\begin{aligned} \text{නිස් විශිෂ්ට ගුරුත්ව කුජ්පියේ ස්කන්ධය} &= m_1 \text{ g} \\ \text{විශිෂ්ට ගුරුත්ව කුජ්පිය} + \text{වියලි පසේ ස්කන්ධය} &= m_2 \text{ g} \\ \text{විශිෂ්ට ගුරුත්ව කුජ්පිය} + \text{පස්} + \text{ජලයේ ස්කන්ධය} &= m_3 \text{ g} \\ \text{විශිෂ්ට ගුරුත්ව කුජ්පිය} + \text{ජලයේ ස්කන්ධය} &= m_4 \text{ g} \end{aligned}$$



ගණනය කිරීම

$\frac{\text{සතුෂ සනත්වය}}{\text{(විශිෂ්ට ගුරුත්වය)} } = \frac{\text{පසේ වියලි ස්කන්ධය}}{\text{පසේ සන ද්‍රව්‍යයන්ගේ පරිමාවට සමාන}} \times 100\%$
--

$$\text{වියලි පසේ බර} = (m_2 - m_1)g$$

$$\text{සතුෂ සනත්වය} = \frac{m_2 - m_1}{(m_4 - m_1) - (m_3 - m_2)} \times 100\%$$

නිරීක්ෂණයට මග පෙන්වීම : ස්ථාන තුනකින් පමණ පස් නියැදි ගෙන ඒවායේ සතුෂ සනත්වය හා දායා සනත්ව ලබා ගෙන ඒවා වෙන වෙන ම සටහන් කරන්න.

මෙහිදී ලබා ගත් දායා සනත්වය හා සතුෂ සනත්වය ඇසුරෙන් පසේ සවිවරතාව ගණනය කරන්න.


$$\text{සවිවරතාව} = \left(1 - \frac{\text{දායා සනත්වය}}{\text{සතුෂ සනත්වය}} \right) \times 100\%$$

නිගමනය : ලබා ගත් නිරීක්ෂණයන්ට අදාළ ව නිගමනය සටහන් කරන්න.

විශේෂ කරුණු : සතුෂ සනත්වය යනු පාංශු අංගුවල පමණක් සනත්වයයි. පසක සතුෂ සනත්වය 2.3 g/cm^3 සිට 2.8 g/cm^3 දක්වා වෙනස් විය හැකි ය. පාංශු වයනය අනුව සතුෂ සනත්වය වෙනස් වේ. නියැදිය ලබා ගන්නා ආකාරය, පස් වර්ගය, පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පසේ තද බව වැනි කරුණු අනුව පසෙහි දායා සනත්වය වෙනස් වේ. එනිසා ප්‍රායෝගික පරීක්ෂණවලදී මෙම කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 09 : පසෙන් pH අගය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.5
යෝජිත කාලවේදී ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • දී ඇති පස් නියැදිවල pH අගය සොයයි. • විවිධ ස්ථානවල පස් pH අගය වෙනස් බව පැහැදිලි කරයි. • පාංශු pH අගය නිර්ණය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • විවිධ ස්ථානවලින් ලබා ගත් පස් නියැදි 4 ක් <ul style="list-style-type: none"> (i) pH කඩාසී හාවිතය <ul style="list-style-type: none"> • pH කඩාසී • 2mm පෙනේරයක් • පරීක්ෂණ නළයක් • ආසුත ජලය • තෙදෙසු තුලාවක් (Triple beam balance) (ii) වර්ණම්තික ක්‍රමය (B.D.H. ක්‍රමය) <ul style="list-style-type: none"> • B.D.H දරුකකය (සර්වතු දරුකකය - Universal Indicator) • B.D.H වර්ණ සටහන • BaSO₄ ස්වල්පයක් • B.D.H නළය හෝ පරීක්ෂණ නළයක් • ආසුත ජලය (iii) pH මිටරය හාවිතය <ul style="list-style-type: none"> • pH මිටරය • ආසුත ජලය • බිකරය හා pH 7, 4, 11 ස්වාරක්ෂක දාවන
ක්‍රමවේදය	:	<p>(i) pH කඩාසී හාවිතය</p> <p>පස් නියැදියක් ගෙන කුඩා කර 2mm පෙනේරයකින් හලා ගන්න. එයින් පස් 20g ක් කිරා ගෙන එයට ආසුත ජලය 100ml එකතු කරන්න. මෙය විනාඩි 1 ක් පමණ හොඳින් කළතා විනාඩි 5 ක් පමණ නිශ්චිත ව තබන්න. ඉන් පසු pH කඩාසීයක් ගෙන පාංශු දාවනයේ ඉහළ කොටසේ ඇති දියරයෙන් තෙමා ගත් විට එහි සිදු වන වර්ණ වෙනස් විම pH රෝලෙහි වර්ණ සටහන සමඟ සංසන්දනය කරන්න. එමගින් අදාළ pH අගය කියවා ගන්න. ස්ථාන කිහිපයකින් ලබා ගත් පස් නියැදිවල pH අගයන් නිර්ණය කරන්න.</p>




(ii) වර්ණම්තික ක්‍රමය (B.D.H. ක්‍රමය)

පස් නියැදියක් ගෙන අතට දැනෙන ආකාරයට පාංශ වයනය තිරුණය කරන්න. ඉන් පසු B.D.H. නළය ගෙන එහි පහත කෙකළවර ඇඟෙකින් විසා බේරියම් සල්ජේට් (BaSO₄) සහ පස් නියමිත අනුපාතයට එක් කරන්න.

පස් වර්ගය	BaSO ₄ ප්‍රමාණය	පස් ප්‍රමාණය
වැලි	2.5cm	7.5cm
ලෝම	5cm	5cm
මැටි	7.5cm	2.5cm

මෙලෙස පස් සහ BaSO₄ එකතු කර ගත් පසු පහළ අනුකූලීක සලකුණ තෙක් ආසුත ජලය එකතු කරන්න. ඉන් පසු ඉහළ අනුකූලීක සලකුණ තෙක් B.D.H. දර්ශකය දමා නළයේ ඉහළ කෙකළවර ඇඟය ආධාරයෙන් වසන්න. ඉන් පසු නළය සොලවා පැහැදිලි දාවණයක් ලැබෙන තෙක් නළය සිරස් ව තබන්න.



විනාඩි 30 කට පමණ පසු සම්මත B.D.H. වර්ණ සටහන සමග නළයේ ඉහළ ඇති පැහැදිලි දාවණයේ වර්ණය ගළපා නියමිත pH අගය කියවා ගන්න.



(B.D.H. නළයක් ලබා ගැනීමට අපහසු අවස්ථාවල දී පරික්ෂා නළයක් ආධාරයෙන් පරික්ෂණය සිදු කරන්න.)

(iii) pH මිටරය හා විතය

- pH අගය සෙවීමට අවශ්‍ය පස් තියැදියෙන් 100g ක් ගෙන බේකරයකට දමා එයට ආසුනු ජලය 250ml ක් දමා කළතා ස්වල්ප වේලාවක් නිශ්චල ව තබන්න. ඉන් පසු අංක ගෝධනය කර ගත් pH මිටරය දාවණය තුළට ඇතුළ කර පායාකය කියවා ගන්න. මෙහි දී ස්වාරක්ෂක දාවණ මගින් pH මිටරය අංක ගෝධනය කර ගත යුතු වේ.

- නිරීක්ෂණයට මග පෙන්වීම :** : විවිධ පස් ස්ථානවලින් ලබා ගත් පස් තියැදිවල pH අගය සොයා සටහන් කර ගන්න.
- නිගමනය :** : pH අගයට අනුව පස් ආම්ලිකතාව/ ක්ෂාරියතාව නිගමනය කර ගන්න.
- විශේෂ කරුණු :** :
- විවිධ ප්‍රදේශවල පසෙහි pH අගය වෙනස් වන අතර එය බෝග වගාවට බලපෑම් ඇති කරන බවත් අවධාරණය කරගන්න.
 - pH මිටරය අංක ගෝධනය සඳහා pH අගය දත්තා දාවණ යොදා ගනියි.
(pH = 7, pH = 4, pH = 11)
මෙම දාවණ තුළ pH මිටරයේ ඉලෙක්ට්‍රොඩ් තිල්වා මිටරයේ පායාකය කියවා එහි අදාළ අගයට එන තුරු pH මිටරයේ අංක ගෝධනය සඳහා ඇති ඇණය කරකළන්න. ඉලෙක්ට්‍රොඩ් එක දාවණයකින් වෙනත් දාවණයකට මාරු කරන විට ආසුනු ජලයෙන් සෝදා ගන්න.
 - මෙම ක්‍රම තුනෙහි වාසි සහ අවාසි සාකච්ඡා කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 10 : පාංශ ලවණ්‍යතාව නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.5
යෝජිත කාලවේදී ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පසේ විළුත් සන්නායකතාව (EC) මතියි. ● EC අගය ඇසුරෙන් ලවණ මට්ටම නිර්ණය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● විළුත් සන්නායකතා මිටරයක් ● ඉලෙක්ට්‍රොනික තුලාවක් ● 100 ml බේකරයක් ● විදුරු දැඩි ● පස් නියැදියක් ● ආසුන් ජලය ● 2mm සිදුරු සහිත පෙන්රයක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● පස් නියැදිය 2mm සිදුරු සහිත පෙන්රයකින් හළා ගන්න. ● හළාගත් කොටසින් පස් 10 g කිරා 100 ml බේකරයකට දමන්න. ● ආසුන් ජලය 50 ml පස් අඩංගු බේකරයට දමන්න. ● වරින් වර කළතමින් මිනිත්තු 30 ක් තබන්න. ● පස් තැන්පත් වීම සඳහා පැය 2 ක් කාලයක් තබන්න. ● විළුත් සන්නායකතා මිටරයේ ස්ථිවය ක්‍රියාත්මක කර මිනිත්තු 15 ක් තබන්න. ● විළුත් සන්නායකතා මිටරයේ අංක ගෙයෙනය සිදු කරන්න. ● පායු දුවණයේ විළුත් සන්නායකතාව මැනීම සිදු කරන්න. ● විළුත් සන්නායකතා මිටරයේ පායාංක ගැනීමට අදාළ කොටස පාංශ දුවණය තුළ හිල්වන්න. ● මිටරයේ පායාංකය කියවා ගන්න. ● පහත වගුවට අදාළ ව එම පසෙහි ලවණතාව තීරණය කරන්න.


Salinity level ලවණ අඩංගු ප්‍රමාණය	EC අගය ds/m
ඉතා අඩු	< 0.15
අඩු	0.15 - 0.4
මධ්‍යස්ථා ප්‍රමාණය	0.4 - 0.8
වැඩි	0.8 - 2.0
ඉතා වැඩි	> 02

- EC අගය අනුව පසෙහි ලවණතාව නිර්ණය කරන්න.

- නිරීක්ෂණයට මග පෙන්වීම :** ස්ථාන කිහිපයකින් ලබාගත් පස් නියැදි සඳහා මෙම පරීක්ෂණය සිදු කරන්න.
- නිගමනය** :
- විශේෂ කරුණු** :
- EC අගයට අනුව විවිධ ස්ථානවල පසේ ලවණකාව නිගමනය කරන්න.
 - EC මේටරයේ බැටරි ගලවා කබන සැම අවස්ථාවක ම නැවත ක්‍රියාත්මක කිරීමේදී ආංක ගෝධනය කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම II : පාංශු බාධන ප්‍රමාණය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.7
යෝජිත කාලවේදී ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පාංශු බාධනය වන ප්‍රමාණය පිළිබඳ ව අධ්‍යයනය කරයි. ● පාංශු බාධන ප්‍රමාණය ගණනය කරයි. ● ස්ථාන දෙකක පාංශු බාධන වෙනස සංසන්දනය කරයි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> ● මිටර රැලක් ● 1m ක් පමණ දිග ඇද නැති රිප්ප පටි හයක් ● මාකර පැන්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● ලි පටිවල මැද සිට කෙළවර දක්වා සෙන්ටීමිටර්වලින් නොමැකෙන තීන්තවලින් පරිමාණය ලකුණු කර ගන්න. ● පාසල් වත්තේ බැඩුම වෙනස් ස්ථාන දෙකක් මේ සඳහා තෝරා ගන්න. තෝරා ගත් ස්ථානයේ එකිනෙකට 20cm ක් ඉඩ තිබෙන පරිදි පටි 3 බැඩින් සිටුවන්න. මෙහි දී සිටුවනු ලබන පටි තුනම එක ම රේඛාවේ පිහිටන පරිදි සකස් කර ගත යුතු ය. ● මෙහි දී ලි පටියේ '0' සලකුණ තෙක් ගිල්වීම කළ යුතුයි. එම සම්පූර්ණ උස ම ගිල්වීමට අපහසු නොගැනීම් පසක දී 30cm ක් පමණ ගැනීමට ගිල්වා එහි ගිල්වී ඇති පාඨාංකය කියවා ගන්න. සති 2ක පමණ කාලයක් එම ප්‍රදේශයට වැසි ලැබුණු පසු ලි පටි තුනෙහි පාදස්ථෙන් ඉවත් වී ඇති පස් තටුවලේ සනකම මැන ගන්න.



- ලි පටි තුනෙහිම පස් ඉවත් වී ඇති ප්‍රමාණයන් වෙන වෙන ම සෞයා එහි මධ්‍ය අගය ලබා ගන්න.
- එම ලබා ගත් අගය එම කාලය තුළ එම ස්ථානයෙන් පාංශු බාධනය වී ඇති ප්‍රමාණය ලෙස ලබා ගන්න.
- බැඩුම වෙනස් ස්ථාන දෙකෙන් ලබා ගත් ප්‍රතිඵල අනුව එක් එක් ස්ථානවල පාංශු බාධන ප්‍රමාණ සංසන්දනය කරන්න.

- නිරීක්ෂණයට මග පෙන්වීම :** වර්ජා කාලයෙන් පසු ලි පටිවල පාදස්ථා කොටස නිරීක්ෂණය කර පස ඉවත් වී ඇති ප්‍රමාණ සෞයා ගන්න.
- නිගමනය :** ලබා ගත් නිරීක්ෂණ අනුව එම ස්ථානවල පස බාධනය වීම සාපේශ්ඨ ව අඩු ද, වැඩි ද යන්න නිගමනය කරන්න.
- විශේෂ කරුණු :**
- මෙම ක්‍රියාකාරකම වැසි කාලය තුළ සිදු කරන්න.
 - ස්ථාන දෙකකන් ලබා ගත් ප්‍රතිඵල අනුව පාංශ බාධන ප්‍රමාණ සංසන්ධනය කරන්න.
 - පාංශ බාධනය අවම කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න.
 - පස ඉවත් වීම මෙන් ම පස් තැන්පත් වීම ද මෙහි දී සිදු විය හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 12 : A රාමුවක් සකසා භූමියේ සමෝච්ච රේඛා ලකුණු කිරීම

- නිපුණතා මට්ටම : 3.8
- යෝජිත කාලවිෂේෂ ගණන : 02
- අප්ප්ක්ෂිත කුසලතා : • A රාමුවක් සැකසීමේ කුසලතාව ලබා ගනියි.
• A රාමුව ආධාරයෙන් භූමියක සමෝච්ච රේඛා ලකුණු කරයි.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • මිටර රුළක්
• ඇද නැති රිප්ප පටි තුනක්
• කියතක් සහ බුරුමයක්
• 7.5cm බෝල්ට් ඇණ
• ලෑයක්
• විවිධ තුළ
• කුක්දුක් අවශ්‍ය තරම්
• මිටියක්
• පැන්සලක්
- ක්‍රමවේදය : A රාමුව සැකසීම
 - රිප්ප පටි දෙකක් ගෙන 2m ක් පමණ සමාන දිගකට කපා ගන්න. අනෙක් රිප්ප පටිය 1.2m ක් පමණ දිගකට කපා ගන්න.
 - දැන් මෙම රිප්ප පටි තුන A අකුරක හැඩිය ලැබෙන පරිදි බෝල්ට් ඇණ මගින් සම්බන්ධ කරන්න (රුපය 1).



රුපය 1

- A රාමුවේ ඉහළ කෙළවර විවයින් තුළහි එක් කෙළවරක් සවී කර, අනෙක් කෙළවර ලඩය සවී කරන්න. මෙහිදී විවයින් තුළ A රාමුවේ හරස් රීජ්ප පටිය පසු කළ යුතු ය (රුපය 2).




රුපය 2

- ලඩය A රාමුවේ හරස් රීජ්ප පටියේ මධ්‍ය ලක්ෂණය සමග සමඟාත විය යුතු ය.

A රාමුව ආධාරයෙන් භූමියක සමෝෂ්ව රේඛා ලක්ෂණ කිරීම

- උපකරණය බැවුමෙහි හරස් අතට (බැවුමට ලමිනක ව) තබන්න. පසුව වම් පාදය පිහිටි ස්ථානයේ කුක්ෂ්කුයක් සිටුවන්න.
- දක්ෂණ පාදය බැවුමෙහි ඉහළට හා පහළට සිරුමාරු කරමින් ලඹ තුළ ස්ථීර ලක්ෂණයට සමඟාත වන අවස්ථාව සොයා ගන්න.
- පෙර ලෙස ම වම් පාදය සිරුමාරු කර නැවත වතාවක් සම උස ලබා ගන්න.
- මෙලෙස පැති මාරු කිරීම නොක්වා කරගෙන යාමෙන් භූමිය මත සමෝෂ්ව රේඛා ලක්ෂණ කළ හැකි ය (රුපය 3).



රුපය 3

නිරීක්ෂණයට මග පෙන්වීම :


- මුල් සමෝච්ච රේඛාව ලකුණු කර ගත් පසු භූමියේ බැඳුම වැඩිනම් අගින් ද, බැඳුම අඩුනම් දුරින් ද ර් උග රේඛාව ලකුණු කරන්න.
- පළමු රේඛාව ලකුණු කර ගත් පසු ව කුක්දුක්ද අඩුනම් එම කුක්දුක්ද ගලවා ර් උග රේඛාව ලකුණු කරන්න.

නිගමනය

- : සමෝච්ච රේඛා අනුව භූමියට සුදුසු පාංශ සංරක්ෂණ කුමය නිගමනය කරන්න.

විශේෂ කරුණු

- : • ලකුණු කර ගත් සමෝච්ච රේඛාවල තැබය අකුමවත්නම්, කුමවත් ආකාරයට සකසා ගන්න(උදා : රුපය 4).



රුපය 4

- හරස් ලියේ දිග අඩු වන විට උපකරණයේ තිරවද්‍යතාව වැඩි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 13 : පාංශ සොබනය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	3.8
යෝජිත කාලවේදී ගණන	:	05
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පස් නියැදිවල pH අගය, පාංශ වයනය, පාංශ වූෂ්ඨය, පාංශ වර්ණය, දායා සනත්වය, සත්‍ය සනත්වය හා පාංශ ජීවීන් ප්‍රමාණය නිර්ණය කරයි. ● පසේ සවිවරතාව නිර්ණය කරයි. ● සෞඛ්‍යවත් පස් නියැදි තෙවරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● පසේ pH අගය, පාංශ වූෂ්ඨය, පාංශ වර්ණය, පාංශ වයනය, පාංශ සනත්වය, පාංශ ජීවීන් ප්‍රමාණය නිර්ණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
ක්‍රමවේදය	:	

පියවර 1 - මේ සඳහා පහත සඳහන් ක්‍රම දෙකක් එකක් යොදා ගත හැකි ය.

ක්‍රමය 1

- වනාන්තරයක/පසට හානි නොවූ (undisturbed) ස්ථානයකින් (ලදා: විශාල ගසක් යට) පස් නියැදි දෙකක් ලබා ගන්න.
- පසට හානි වූ (disturbed)/බාධනය වූ ස්ථානයක පස් නියැදි දෙකක් ලබා ගන්න.

ක්‍රමය 2

- 60 - 90cm ක් පමණ උස මැටි/ සිමෙන්ති බදුන් දෙකකට බදුන්ගත මාධ්‍ය ලෙස එකම ස්ථානයකින් ලබා ගත් මතුපිට පස් පුරවන්න.
- එක් බදුනකට පමණක් කාබනික ද්‍රව්‍ය එකතු කර දිරාපත් වීමට තබන්න.
- මාස තුනකට පමණ පසු එක් බදුනකින් පස් නියැදි දෙකක් බැඟින් පස් නියැදි හතරක් ලබා ගන්න.

පියවර 2 - ● හානි වූ ස්ථානයේ/කාබනික ද්‍රව්‍ය නොයෙදු බදුනෙන් ලබා ගත් පස් නියැදි A₁ හා A₂ ලෙස නම් කරන්න.

- හානි නොවූ ස්ථානයේ/කාබනික ද්‍රව්‍ය යෙදු බදුනෙන් ලබාගත් පස් නියැදි B₁ හා B₂ ලෙස නම් කරන්න.

පියවර 3 - ● ඉහත පස් නියැදි 4 සඳහා කළින් ප්‍රායෝගික ක්‍රියාකාරකම සිදු කළ ක්‍රමවේද හාවිතයෙන් පස් නියැදිවල

- pH අගය
- පාංශ වූෂ්ඨය
- දායා වයනය
- සත්‍ය සනත්වය
- සත්‍ය සනත්වය

 නිර්ණය කරන්න.

- පියවර 4 -**
- දායුත් සනත්වය හා සත්‍ය සනත්වය ඇසුරෙන් පසේ සවිච්‍රතාව නිර්ණය කරන්න.
 - නියැදිවල අඩිංගු මහා ජීවීන් සංඛ්‍යාව ගණනය කරන්න.
 - අන්වීක්ෂයක් ආධාරයෙන් ක්ෂේෂිතීන් (දිලිර ජාල අවශ්‍ය ආදිය) නිරීක්ෂණය කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : ලබා ගත් පායාංක පහත සඳහන් වගුවේ සටහන් කරන්න.

පාංශ සෞඛ්‍ය නිර්ණායක	නියැදි අංක			
	A ₁	A ₂	B ₁	B ₂
1. pH				
2. පාංශ වර්ණය				
3. පාංශ වයනය				
4. පාංශ ව්‍යුහය				
5. දායුත් සනත්වය				
6. සත්‍ය සනත්වය				
7. සවිච්‍රතාව				
8. පාංශ ජීවීන් සංඛ්‍යාව				

නිගමනය : වගුව ඇසුරෙන් ස්ථාන දෙකෙහි පාංශ සෞඛ්‍යය පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂ කරුණු :

- පියවර 1 සිදු කිරීමේ දී ක්‍රමය 2 අනුගමනය කරන්නේ නම් ඒ සඳහා මෙම පාඨම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමට මාස 3 කට පමණ පෙර බදුන් අදාළ පරිදි සකසා ජළය යොදා පවත්වාගෙන යන්න.
- මෙහිදී ලබා ගන්නා පස් නියැදි එකම ප්‍රමාණයේ විය යුතු යි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 14 : ගාකවල පෝෂක උග්‍රනතා හඳුනා ගැනීම

නිපුණතා මට්ටම	:	4.2																
යෝජිත කාලවේෂේද ගණන	:	02																
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● ගාකවල පෝෂක උග්‍රනතා ලක්ෂණ හඳුනා ගෙන විස්තර කරයි. ● පෝෂක උග්‍රනතා ලක්ෂණ පෙන්වන ගාක නිදර්ශක එක් රස් කරයි. ● පෝෂක උග්‍රනතා ලක්ෂණ සංසන්ධාය කරයි. ● පෝෂක උග්‍රනතාවලට ප්‍රතිකර්ම යොදයි. 																
අවශ්‍ය උපකරණ හා ඉවත්	:	<ul style="list-style-type: none"> ● ප්‍රධාන පෝෂක (N, P, K) උග්‍රනතා සහිත ව වගා කර ඇති පැලැටි සහිත බදුන් කිහිපයක් ● පෝෂක උග්‍රනතා ලක්ෂණ පෙන්වන සත්‍ය ගාක නිදර්ශක ● ප්‍රධාන පෝෂක (N, P, K) අඩංගු රසායනික පොහොර 																
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● වැලි බදුන්වල වගා කරන ලද පැල අංකණය කර අනුමිලිවෙළින් තබන්න. ● ජල සම්පාදනය, වල් තෙලීම හා පළිබේද පාලනය සිදු කරන්න. ● අංක 1 බදුනට නයිට්‍රෝජන් තොලැබෙන සේ සෙසු මූලද්‍රව්‍ය ලැබෙන සේ පොහොර යොදන්න. ● අංක 2 බදුනට පොටැසියම් තොලැබෙන පරිදි සෙසු මූලද්‍රව්‍ය යොදන්න. ● අංක 3 බදුනට පොස්පරස් තොලැබෙන පරිදි සෙසු මූලද්‍රව්‍ය යොදන්න. ● පෝෂක උග්‍රනතා ලක්ෂණ පෙන්වන ගාක නිදර්ශක නිරික්ෂණය කරන්න. ● පෝෂක උග්‍රනතා සහිත ව වගා කර ඇති පැලැටිවල ලක්ෂණ අධ්‍යයනය කරන්න. ● එම ලක්ෂණවලට අදාළ ව උග්‍රන වී ඇති පෝෂක මූලද්‍රව්‍ය කුමක්දැයි හඳුනා ගන්න. ● එම අදාළ පෝෂකය ලැබෙන පරිදි සපයාගෙන ඇති පොහොර වර්ග යොදන්න. 																
නිරික්ෂණයට මග පෙන්වීම	:	<ul style="list-style-type: none"> ● පෝෂක උග්‍රනතා ලක්ෂණ වගු ගත කරන්න. 																
<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th style="text-align: center;">පැලයේ ආංකය</th> <th style="text-align: center;">දැකිය හැකි උග්‍රනතා ලක්ෂණ</th> <th style="text-align: center;">යෙදු පොහොර වර්ගය</th> <th style="text-align: center;">නිරික්ෂණ</th> </tr> </thead> <tbody> <tr> <td style="text-align: center;">1</td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td style="text-align: center;">2</td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td style="text-align: center;">3</td> <td></td> <td></td> <td></td> </tr> </tbody> </table>	පැලයේ ආංකය	දැකිය හැකි උග්‍රනතා ලක්ෂණ	යෙදු පොහොර වර්ගය	නිරික්ෂණ	1				2				3					
පැලයේ ආංකය	දැකිය හැකි උග්‍රනතා ලක්ෂණ	යෙදු පොහොර වර්ගය	නිරික්ෂණ															
1																		
2																		
3																		
නිගමනය	:	<ul style="list-style-type: none"> ● ගාකය පෙන්වන උග්‍රනතා ලක්ෂණයන්ට අනුව එම ගාකවලට ලබා දිය යුතු පෝෂකයන් නිගමනය කරන්න. 																
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● 4 නිපුණතාව ආරම්භයේදී ම බදුන්වල බෝග පැල වගාව ආරම්භ කරන්න. 																

ප්‍රායෝගික ක්‍රියාකාරකම 15 : රසායනික පොහොරවල හොඳින් ලක්ෂණ හඳුනා ගැනීම

- නිපුණතා මට්ටම : 4.4
- යෝජිත කාලවේදේ ගණන : 02
- අපේක්ෂිත කුසලතා : • විවිධ පෙශක ලබා දෙන රසායනික පොහොර වර්ග නම් කරයි.
• ඒවායේ හොඳින් ලක්ෂණ හඳුනා ගෙන විස්තර කරයි.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • ප්‍රධාන පෙශක ලබා දෙන රසායනික පොහොර නියැදි යුරියා, ඇමෝනියම් සල්ගේට්, මූයුරියේට් මග් පොටැඡ්, බොලමයිට්, සාන්ද සුපර පොස්පේට්, එප්පාවල ඇපටයිට්, කීසරයිට්
- ක්‍රමවේදය : • ලබා දී ඇති පොහොර නියැදි නිරික්ෂණය කරන්න.
• ඒවායේ පහත දැක්වෙන හොඳික ගුණාංග පරීක්ෂා කර වාර්තා කරන්න.
• වර්ණය
• හොඳික ස්වභාවය
• ජලාකර්ෂණ බව
• ජලයේ ද්‍රාව්‍යතාව

නිරික්ෂණයට මග පෙන්වීම :

පොහොර වර්ගය	වර්ණය	හොඳික ස්වභාවය	ජලාකර්ෂණ බව	ජලයේ ද්‍රාව්‍යතාව
යුරියා ඇමෝනියම් සල්පේට් සාන්ද සුපර පොස්පේට් බොලමයිට් මූයුරියේට් මග් පොටැඡ් එප්පාවල ඇපටයිට් කීසරයිට්				

නිගමනය : හොඳික ලක්ෂණ අනුව රසායනික පොහොර හඳුනා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 16 : කාබනික දියර පොහොර පිළියෙල කිරීම

නිපුණතා මට්ටම	:	4.5
යෝජිත කාලවේදී ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● කාබනික දියර පොහොර සැදීමට අවශ්‍ය අමුදුව්‍ය හඳුනා ගනියි. ● කාබනික දියර පොහොර පිළියෙල කරයි. ● දියර පොහොර සූදුසු පරිදි තත්ත්ව කර වගාවට යොදයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● 25l පමණ ධාරිතාව සහිත බැරලයක් ● පොහොර බැගයක් හෝ රේඛී මල්ලක් ● තෙත් සත්ත්ව පොහොර (ගොම්) ● අමු රතිල ගාක පත්‍ර (ග්ලිරිසිචියා) ● කොම්පෝස්ට්‍රි පොහොර ස්වල්පයක්
කුම්බේදය	:	<ul style="list-style-type: none"> ● පොහොර බැගයට තෙත් ගොම පොහොර, ග්ලිරිසිචියා පත්‍ර සහ කොම්පෝස්ට්‍රි පොහොර යන ද්‍රව්‍ය 3/4 ක් පමණ පුරවන්න. ● බැගයේ කට වසා 25l ක පමණ ධාරිතාවෙන් යුත් බැරලයට බස්සවන්න. ● බැගය මත ගලක් තැබීමෙන් එය බැරලයේ පත්‍රලේ රඳවන්න. ● බැරලය ජලයන් පුරවා වසන්න. ● දෙදිනික ව මිශ්‍රණය සහිත බැගය සෙලවීමෙන් මිශ්‍ර කරන්න. ● සති 3 කට පසු බැගය බැරලයෙන් ඉවතට ගන්න. ● පොහොර දාවණය කොටස් 1 කට ජලය කොටස් 4-6 ක් පමණ මිශ්‍ර කර බෝගවලට යොදන්න. ● බැරලය තුළ දාවණය 1/3 ක් පමණ ඉතිරි කර නැවත බැගයට අපුතින් ද්‍රව්‍ය යොදා දියර පොහොර සාදා ගන්න.
නිරීක්ෂණයට මග පෙන්වීම	:	පොහොර සාදන විට බැරලය තුළ දැකිය හැකි වෙනස්කම් සටහන් කරගන්න.
නිගමනය	:	කාබනික දියර පොහොරවල ගුණාංග රසායනික පොහොර සමග සසඳන්න.
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● බැරලය තුළ කුඩා වායු පෙන සැදෙන විට මිශ්‍රණය සැදී ඇති බව තීරණය කළ හැකි ය. ● මෙම මිශ්‍රණය බැරලය තුළ මාසයකට වඩා තැබීමෙන් එහි ගුණාත්මකභාවය අඩු වේ. එනිසා සති 3 ක දී ප්‍රයෝගනයට ගත යුතු ය.

නිපුණතා මට්ටම	:	4.5
යෝජිත කාලවිශේද ගණන	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● කොමිපෝස්ට්‍රේ සඳහා සූදුසු අමුදව්‍ය තොරා ගනියි. ● කොමිපෝස්ට්‍රේ නිපදවීමට යෝග්‍ය තත්ත්ව ලබා දීමේ උපතුම හඳුනා ගනියි. ● කොමිපෝස්ට්‍රේ පොහොරවල තිබිය යුතු ලක්ෂණ හඳුනා ගනියි. ● ගොවිපොල අපද්‍රව්‍ය ප්‍රශ්නයේ ව ප්‍රයෝජනයට ගනියි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● මැනවින් දිරාපත් වන කාබනික ද්‍රව්‍ය, වල් පැල, සත්ත්ව මල ද්‍රව්‍ය, බේග අවශ්‍යක, රතිල ගාක කොටස්, ගොම, වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය, මතුපිට පස් ● උදුලු, තාචිචි, පිහියක්, ජලය, ලියක්, සවලක්
කුමවේදය	:	<ul style="list-style-type: none"> ● කාබනික ද්‍රව්‍ය කුඩා කොටස්වලට කපන්න. ● අමු ගොම, පරණ කොමිපෝස්ට්‍රේ ජලයේදීය කර ආරම්භක මිශ්‍රණය සාදා ගන්න. ● කොමිපෝස්ට්‍රේ ගොඩ ඇසිරීම <ul style="list-style-type: none"> ● තරමක් තද පොලොවක් ඇති ස්ථානයක් තොරා ගන්න. ● කපා ගත් කාබනික ද්‍රව්‍ය 15cm පමණ උසට තටුවෙක් සේ 1m ක් පමණ පළලට අවශ්‍ය පමණ දිගට අතුරා ගන්න. ● ඒ මත ආරම්භක ද්‍රාවණය ඉසින්න. ● නැවත කාබනික ද්‍රව්‍ය 15cm පමණ උසට අතුරන්න. ● ඒ මත ආරම්භක ද්‍රාවණය ඉසින්න. ● ඒ ආකාරයට 75cm - 100cm පමණ උසට කාබනික ද්‍රව්‍ය තටුව ලෙස අතුරන්න. ● මෙලෙස අතුරා ගත් කොමිපෝස්ට්‍රේ ගොඩ, කළ පොලිතින් කොළයක් හෝ මතුපිට පස් තටුවෙකින් වසා තබන්න. ● කොමිපෝස්ට්‍රේ ගොඩ පෙරලීම <ul style="list-style-type: none"> ● සකසා සති 3 කට පසු පළමු පෙරලීමත් ඉන් සති 3 කට පසු දෙවන පෙරලීමත් සිදු කරන්න. ● මෙම අවස්ථාවේ දී ජලය ඉසිම ද කරන්න. ● නැවත මාසයකට පමණ පසු පෙරලා ගොඩ ගසා තැබීමෙන් කොමිපෝස්ට්‍රේ මනාව සැකසී ඇත.
නිරික්ෂණයට මග පෙන්වීම	:	කොමිපෝස්ට්‍රේ ගොඩ පෙරලීමේ දී දැකිය හැකි වෙනස්කම් සටහන් කරන්න.
නිගමනය	:	සකසන ලද කොමිපෝස්ට්‍රේවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න.

විශේෂ කරුණු

- :
- කොමිපෝස්ට්‍රි ගොඩ නිසි ලෙස පෙරලීමත්, අවකාෂ පරිදි ජලය යෙදීමත් නිසා ඒරුණය වේ.
 - ගොවීපොලක ඉවත දමන අපද්‍රව්‍යවලින් ගුණාත්මක පොහොර නිපදවා ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගත හැකි ය.
 - කොමිපෝස්ට්‍රි ගොඩ ආවරණයේ දී එය තුළට වාතය ඇතුළේ නොවන පරිදි ආවරණය කළ යුතු ය.

ප්‍රායෝගික ත්‍රියාකාරකම 18 : පෙෂව පොහොර නිෂ්පාදනය කිරීම

නිපුණතා මට්ටම	:	4.6
යෝජිත කාල්වේෂේද ගණන	:	04
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● Azolla වග කිරීමට අවශ්‍ය ආකාරයට හුමිය පිළියෙල කරයි. ● Azolla වග කිරීම ප්‍රායෝගික ව අත්හදා බලයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● ගොම 5 kg ● සුපර් පොස්පේට් 100 g ● තැබුම් Azolla ආමුකුලක 8 kg ● ජලය ● ලේෂු ● කුක්කුදු ● උදුල්ලක් ● මුල්ලුවක් ● රේක්කයක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● 20m² ක හුමියක් තෝරා ගන්න. ● 10 x 2 m බිම කොටසක් සලකුණු කරන්න. ● එම බිම කොටසේ වැට් යොදා ලියැදි පාත්තියක් සකස් කරන්න. ● ලියැදි පාත්තිය තුළ ජල මට්ටම 10cm ක් උසට පවත්වා ගන්න.



- ගොම 5 kg ක් ජලය 10l ක දිය කර ලියැදි පාත්තියට යොදන්න.
- Azolla ආමුකුලකයෙන් 8 kg ක් පාත්තියට යොදන්න.
- Azolla පාත්තියට හදුන්වා දීමෙන් දින 4 හා දින 8 දී සුපර් පොස්පේට් 50 g බැහින් පාත්තියට යොදන්න.

නිරීක්ෂණය


- : ● මාසයක දී පමණ Azolla ජල ස්තරය මත පා වෙනු නිරීක්ෂණය කළ හැකි ය.



විශේෂ කරුණු

- : ● Azolla වගාව සඳහා ලියාදී පාත්ති සකස් කිරීමෙන් පසු ව (පැල සිටුවීමට පෙර) කුණුරට යොදන්න.
- : ● Azolla වර්ධනය වීමේ දී කාම් හානියක් සිදු වුවහොත් පුදුපු කාම් පළිබේද පාලන ක්‍රම අනුගමනය කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 19 : පත්‍ර සටහන භාවිතයෙන් පත්‍රයක වර්ණය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	4.7
යෝජිත කාලවේෂේද ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පත්‍ර වර්ණ සටහන ඇසුරෙන් පත්‍රයේ වර්ණය නිර්ණය කරයි. ● පත්‍රයේ වර්ණය අනුව ගාකයේ තයිලුත්තන් තත්ත්වය පිළිබඳ ව අදහස් දක්වයි. ● පත්‍ර වර්ණය නියමිත අගයට වඩා අඩු අගයක් ගත්තේ නම් මතුපිට පොහොර යෙදීම නිර්දේශ කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● පත්‍ර වර්ණ සටහන (Leaf colour chart - LCC)
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● රෝග රහිත ගොයම් පැල 10 ක් අභිජු ලෙස තොරා ගත්තා. ● ගාකයේ ඉහළ නොදින් දිග හැරුණු, නොමේරු පත්‍රයක් බැඟින් තොරා ගත්තා. ● පත්‍රයේ මැද කොටසට පත්‍ර වර්ණ සටහන තබා පත්‍රයේ වර්ණය සමග පත්‍ර වර්ණ සටහනේ ඇති වර්ණ ගලපන්න.
		
නිගමනය	:	<ul style="list-style-type: none"> ● පත්‍රයේ වර්ණයට අදාළ පත්‍ර වර්ණ සටහනේ අංකය කියවා ගත්තා. ● පත්‍ර දහයේ ම අගයන් කියවාගෙන සාමාන්‍ය අගය ලබා ගත්තා.
	:	<ul style="list-style-type: none"> ● සාමාන්‍ය අගය 3 ට වඩා අඩු නම් මතුපිට පොහොර ලෙස තයිලුත්තන් පොහොර යෙදීමට පියවර ගත්තා.

විශේෂ කරුණු

- :
- පත්‍රවල වර්ණය නිර්ණය කිරීම සඳහා ගොයම් පැල තේරීමේ දී මුළු කුමුද ම නියෝගනය වන පරිදි පැල තේරීම සිදු කරන්න.
 - පත්‍ර වර්ණ සටහන හාවිතයෙන් පත්‍රයේ වර්ණය නිර්ණය කරන අවස්ථාවේ දී පත්‍රයට හානියක් නොවීමට වග බලා ගන්න.
 - පත්‍රයේ වර්ණය, පත්‍ර වර්ණ සටහනේ තීරු දෙකක් අතර නම් යාබද වර්ණ තීරු දෙකට අයන් අංක දෙක එකතු කර සාමාන්‍ය අගය ලබා ගන්න.

$$\text{උදා: } 3 \text{ හා } 4 \text{ අතර නම් පාඨ්‍යාංකය = } \frac{3+4}{2} = 3.5$$

ප්‍රායෝගික ක්‍රියාකාරකම 20 : බිම් සැකසීමේ සහ බෝග සංස්ථාපනය කිරීමේ උපකරණ හඳුනා ගැනීම


නිපුණතා මට්ටම	:	5.3, 5.4
යෝජිත කාලවිශේද ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • බිම් සැකසීමේ සඳහා සහ බෝග සංස්ථාපනය සඳහා යොදා ගත හැකි විවිධ උපකරණ හඳුනා ගනියි. • බිම් සැකසීමේ උපකරණ හාවිත වන අවස්ථාව හා එම උපකරණවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරයි. • උපකරණ ක්‍රියාත්මක කරන බලය අනුව ඒවා වර්ග කරයි. • බෝග සංස්ථාපන උපකරණ හාවිත වන අවස්ථා හා එම උපකරණවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • බිම් සැකසීමේ දී හාවිත වන විවිධ උපකරණ <ul style="list-style-type: none"> • ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ උදැල්ල, උදුලු මූල්‍යුව, පාගන මූල්‍යුව, නගුල් වර්ග (ගැමී ලි නගුල, සැහැල්පු යකඩ නගුල, ජපන් පරිවර්තන නගුල, මෝල්චි බෝචි නගුල, තැටි නගුල) • ද්විතීයික බිම් සැකසීමේ උපකරණ උදැල්ල, කොකු නගුල, රිජරය, රොටවේටරය, තල පෝරුව, රේක්කය, අත් පෝරුව, තැටි පෝරුව • අතුරු යත් ගැමී උපකරණ උදැල්ල, වල් තෙළන යන්ත්‍රය (weeders) • බෝග සංස්ථාපන උපකරණ බිජ සිටුවීමේ යන්ත්‍ර, පැල සිටුවීමේ යන්ත්‍ර
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • ඉහත උපකරණ නිරීක්ෂණය කරන්න. • මෙම උපකරණවල කොටස් හඳුනා ගන්න. • උපකරණවල රුපසටහන් ඇද ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. • බිම් සකස් කරන අවස්ථාව හා උපකරණ ක්‍රියාත්මක කිරීමට යොදා ගන්නා බලය අනුව උපකරණ වර්ගීකරණය කරන්න.

	ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ	ද්විතීයික බිම් සැකසීමේ උපකරණ	අතුරු යත් ගැමී උපකරණ	බෝග සංස්ථාපන උපකරණ
සන්න්ව බලයෙන් ක්‍රියා කරන යාන්ත්‍රික බලයෙන් ක්‍රියා කරන මිනිස් බලය මගින් ක්‍රියා කරන				

- නිරීක්ෂණයට මග පෙන්වීම :**
- බිම් සැකසීමේ හා බෝග සංස්ථාපන උපකරණ ක්‍රියාත්මක කරන බලය අනුව වර්ග කර ඒවාහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් දක්වන්න.
- විශේෂ කරුණු**
- පාසලේදී සපයා ගත හැකි උපකරණ සීමිත නම් ගොවී ජන කේත්දය, දිස්ත්‍රික් කාමිකරුම පුහුණු මධ්‍යස්ථාන හෝ උපකරණ ඇති වෙනත් ස්ථානයකට ක්ෂේත්‍ර දාරිකාවක් සංවිධානය කර මෙම ක්‍රියාකාරකමෙහි නිරත වන්න.
 - එක් එක් උපකරණ මගින් බිම් සැකසීමේ ක්‍රියාවල වෙනස්කම් නිරීක්ෂණය කරන්න.
 - එක් එක් උපකරණවලින් සිදු වන ක්‍රියාවන්ට අනුව ඒම උපකරණවල උවිත බව, එහි පවතින වාසි, ගැටලු ආදිය සඳහන් කරන්න.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 21 : විවිධ තවාන් වර්ග සැකසීම

නිපුණතා මට්ටම	:	5.5
යෝජිත කාලවිෂේෂ ගණන	:	05
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● නියමිත ආකාරයට තවාන් පාත්ති හා තවාන් බදුන් සකසයි. ● සුදුසු පරිදි තවාන් මිශ්‍රණ සැකසීමේ කුසලතා ලබා ගනියි. ● තවාන් ජ්‍යෙෂ්ඨ හරණය කිරීමේ පූරුෂ ලබා ගනියි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> ● හලා ගත් මතුවිට පස් ● හලා ගත් කොමිපෝස්ටර් හෝ වියලි ගොම ● තවාන් දැමීමට සුදුසු බිජ ● තවාන් සඳහා සුදුසු බදුන් (කෙසෙල් පටිචා බදුන්, පොලිතින් බදුන්, පොල් කටු, පොල් ලෙලි, ප්ලාස්ටික් ඇසුරුම්, තවාන් තැටි/ස්ටයිරොගෝම් තැටි) ● දිලිර නාඟකයක් ● ගංගා වැලි ● ජලය ● පිළුරු ● දහයියා ● කොහු ලණු, කුක්ක්ස් ● උළු/ගබාල් කැබලි ● දිග, පළල, උස 25 x 25 x 5cm වූ ලී රාමුවක් ● උදැල්ලක්, අත් ස්කේප්පයක්, රේක්කයක්, බාල්දියක් ● ගෝනි කැබැල්ලක් හා පත්තර කඩාසි ● පොලිතින් ● ගබාල් කැට ● මල් බාල්දියක් ● තද කිරීම සඳහා ලැල්ලක් ● කනු කැපුණු වී බිජ ● 59 x 34 x 2cm ප්‍රමාණයේ පැරණුව් ක්‍රමයට යොදා ගන්නා ප්ලාස්ටික් තැටියක් ● වී බිජ ● යුරියා, මියුරියේට් ඔර් පොටැඡ්, සුපර් පොස්ගෝට් ● තෙල් ගාම් බිජ ● ප්ලාස්ටික් තැටියක් ● සලාද/ තක්කාලි/ ස්ටෝබෙරේ බිජ
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● උස් වූ තවාන් පිළියෙළ කිරීම ● සකස් කර ගත් බිමෙහි 90cm පළල 15cm උස අවශ්‍ය දිග ප්‍රමාණයකින් යුතු වන පරිදි තවාන් පාත්තිය සකස් කර ගන්න. (කොහු ලණු හා කුක්ක්ස් යොදා ගන්න.)



තවාන් බිමෙහි පසේන් (10cm)

- පාත්ති දෙපස 30cm පළල කාණු යොදන්න.



- තවාන් පාත්තියේ උස 12cm වන සේ සකසන්න.
(වැඩිපුර ඇති පස් කොටස් ඉවත් කර තබා ගන්න).
- හලා ගත් මතුපිට පස් හා කාබනික පොහොර 1:1 අනුපාතයට මිශ්‍ර කරන්න.
- තවාන මතුපිට 3 - 6cm පමණ උසට මෙම මිශ්‍රණය අතුරන්න.
- තවාන ජීවාණුහරණය කරන්න.
(විශේෂ කරුණු යටතේ සහභාගි කර ඇත.)
- පේෂි අතර පරතරය 10 - 12cm වන සේ ඇලි සලකුණු කරන්න.
- ඇලියක ගැහුර 0.5 - 1.0cm ක් සේ සකසන්න.
- ඇලිවලට ඒකාකාරී ව තුනීවට බිජ යොදන්න.
- ඇලි ජීවාණුහරිත පස්වලින් වසන්න.
- ඉන් පසු සෙමින් තද කරන්න.
- එමතට තෙත් කළ ගෝනි/පත්තර කඩාසි/පිදුරු වැනි වසුනක් යොදන්න.
- දැදැසන කාලයේදී ජල සම්පාදනය කරන්න.
(මල් බාලදී මගින් ජල සම්පාදනය කළ හැකි ය.)
- බිජ ප්‍රෝජිණය වන විට වසුන ඉවත් කරන්න.

ගිල් වූ තවාන් පිළියෙළ කිරීම

- පාත්තියේ පළල 90cm විය යුතු අතර දිග අවශ්‍ය ප්‍රමාණයට තීරණය කර ලකුණු කරන්න.
(කොහු ලණු හා කුස්සේකු ආධාර කර ගන්න.)
- 12-15cm පමණ ගැහුරට මැද ඇති පස් ඉවත් කර පාත්තිය වටා වැටියක් ආකාරයට යොදන්න.
- වැටියක පළල 45cm ක් පමණ විය යුතු ය.




පස් ඉවත් කර වැටියට
යොදන්න.

- සකසා ගත් පාත්තිය මත 3cm පමණ සහකමට තවාන් මිශ්‍රණය යොදන්න.
- තවාන් ජීවාණුහරණය කරන්න.
- පේලි අතර පරතරය 10-12cm වන සේ ඇලි සලකුණු කරන්න.
- ඇලියක ගැඹුර 0.5-1cm ක් සේ යොදා ගන්න.
- ඇලිවලට ජීකාකාරී ව තුනිවට බිජ යොදන්න.
- බිජ යොදා ජීවාණුහරිත පස්වලින් වසන්න.
- ඉන් පසු සෙමින් තද කරන්න.
- ජී මතට තෙත් කළ ගෝනියක් / පත්තර කඩාසි / පිදුරු වැනි ව්‍යුහක් යොදන්න.
- ජල සම්පාදනය කරන්න.
- බිජ ප්‍රෝටෝන් වන විට ව්‍යුහ ඉවත් කරන්න.

බදුන් තවාන් පිළියෙළ කිරීම

- සූජුසූ බදුනක් තෝරා ගන්න.
- ජල වහනය සඳහා සිදුරු කිපයක් තබන්න.
- රුපසටහනේ ආකාරයට බදුන පුරවන්න.



බදුන් සකස් කර ගැනීම

- බිජ සිටුවීමට දින 01-02 ට පෙර දිලිර නායක යොදා ජීවාණුහරණය කරන්න.
- 0.75cm ගැඹුරට, පේලි හෝ කවාකාර ව සිටින සේ බිජ දුමා ජීවාණුහරණය කළ පස්වලින් වසන්න.
- බදුන් මත බිජ විසුරුවා හැරීමේ ක්‍රමය ද අනුගමනය කළ හැකි ය.
- ජීවාණුහරිත ව්‍යුහක් යොදා දින පතා මල් බාල්දියකින් වතුර ඉසින්න.
- සෙවණ සහිත ස්ථානයක තබන්න.
- අනෙකුත් තවාන් බදුන් ආධාරයෙන් ද තවාන් සකසන්න. (පොලිතින් බදුන්, පොල් කටු, පොල් ලෙලි)

නොරිඩෝකේ තවාන් පිළියෙල කිරීම

- දිග පළල 1ස 25x25x5cm උස් වූ ලි රාමුවක් සකසා ගන්න.
- නලා ගත් මතුපිට පස් හා කුඩා කර ගත් වියලි ගොම හෝ කොම්පෝස්ට්ට පොහොර 1:1 අනුපාතයට මිශ්‍ර කර ජලය දුමා තලපයක් සේ මිශ්‍රණය සාදා ගන්න.
- (මෙම පස් මිශ්‍රණයෙන් සාදා ගත් පස් ගුලියක් උරහිස් මට්ටමේ සිට පොලොවට අත නැරිය විට ඉරි කැලී යන අවස්ථාව)
- සාදා ගත් මිශ්‍රණය රාමුව මත අතුරා සමතලා කර ගන්න.
- දිග 5cm හා පළල 5cm වූ කුටිර කැපෙන සේ මිශ්‍රණය මත රේඛා ලකුණු කොට ලි පතුරකින් හෝ පිහි තලයකින් කුටිර වෙන් වන සේ කපා ගන්න. (මෙසේ කපන අතරතුර ඇති වන හිඩිසට වියලි සියුම් පස් හෝ අල් වැනි ද්‍රව්‍යයක් යෙදීමෙන් කැබලි එකට සම්බන්ධ වීම වළක්වා ගත නැකි ය.)



- හතරස් කුටිරියක එක බිජය බැඟින් වන සේ 1/2cm පමණ ගැහුර වන සේ කුටිරියේ මැද බිජය සිටුවා පස් මිශ්‍රණයෙන් වසන්න.
- බිජ සිටුවා පසු තවාන තෙත ගේතියකින් හෝ සුදුසු වසුනකින් ආවරණය කරන්න.
- බිජ ප්‍රරෝධය වන විට වසුන ඉවත් කරන්න.
- කුටිරියේ දාරය වියලිගෙන යන විට ජලය ස්වල්පයක් යොදන්න.
- ක්මේලුයේ සිටුවිය යුතු අවස්ථාවට පත් වූ පසු පැලය සමග පස් කුටිරිය වෙන් කර ස්ථීර භුමියේ සිටුවා ගන්න.



කැපාග් තවාන

- ආලෝකය ලැබෙන ස්ථානයක් තොරා ගන්න. (වර්ග මිටරයක් පුමාණවත් ය.)
- තවාන් පාත්තිය පිටතට විසිරි යාම වැළැක්වීමට පාත්තියේ මායිම් වටා කෙසෙල් පිති හෝ ගෙඩාල් කැට තැන්පත් කරන්න.
- කෙසෙල් කොළය හෝ පොලිතින් මත තුනී දහයියා හෝ කොම්පෝස්ට් තව්වුවක් දමන්න.
- බිජ තව්වු 3 ක් 4 ක් පමණ සිටින සේ පුරෝහණය කර ගත් බිජ ස්තරය මෙම තව්වුව මත තැන්පත් කරන්න.



- උඩින් පිදුරු තව්වුවක් යොදන්න.
- අනතුරු ව මෙම බිජ ලැල්ලක් ආධාරයෙන් ප්‍රවේශමෙන් තද කළ යුතු වේ.
- දිනකට තුන් හතර වරක් මල් බාල්දියකින් ජලය සම්පාදනය කරන්න.
- දින 10-14 අතර පැළ සිටුවීමට ගන්න.



වැළි තවාන

- ගෙඩාල් කැට ව්‍යුරුසාකාර හැඩයට තබා අවශ්‍ය පරිදි ක්ෂේෂ්‍ය වෙන් කර ගන්න.
- වෙන් කරගත් තුළු ගැංගා වැළිවලින් පුරවන්න.
- අවශ්‍ය බිජ වර්ගය හෝ ගාක කැබලි වර්ගය වැළි තවානෙහි සිටුවන්න.
- අවශ්‍ය පුමාණයට ජලය දමන්න.
- පැළ හටගත් පසු බෝග වර්ගය අනුව වැළි තවානෙන් ගලවා රෝපණ මාධ්‍යය අඩංගු පොලිතින් බදුන්වල සිටුවන්න.
- පැළ හොඳින් සංස්ථාපනය වූ පසු ක්ෂේෂ්‍යයේ සිටුවන්න.

තැටි තවාන (පැරුණුව කුමය සඳහා)

- 59 x 34 x 2cm ප්‍රමාණයේ කුබා කුටී 434ක් සහිත ජ්ලාස්ටික් තැටි යොදා ගන්න.
- කුබා තැටි මධ්‍යවලින් පුරවන්න.
- කුටියක්ට වී බිජ 4ක් වන පරිදි තැටියට බිජ යොදන්න.
- වී බිජ ප්‍රමෝෂණයෙන් දින 12 - 15කදී (පැල 10cm ක් පමණ වැඩුණු පසු) මඩ සමගම කුටිවලින් ගලවා ක්ෂේත්‍රයට ඉසින්න.

තැටි තවාන (නිරපාංශු / ගොඩ බෝග වගාවන් සඳහා)

- මේ සඳහා ජ්ලාස්ටික් හෝ ස්ටැයිරලෝම් තැටි යොදා ගන්න.
- තවාන් මාධ්‍යය ලෙස කොහුබත් හෝ කොහුබත් : දහයි 1:1 මිශ්‍ර කර සකසා පිවාණුහරණය කර ගන්න.
- තැටි තවාන්වලට මාධ්‍යය පිරවීමට පෙර තැටි තවානෙහි කුටිවල පතුලට සිහින් පොලිතින් පැය බැඳින් යොදන්න.
- ඉන් පසු තවාන් මාධ්‍යයෙන් කුටිර පුරවා, එක් කුටිරයකට බිජය බැඳින් දමන්න.
- බිජ තවාන් කිරීමේ සිට ප්‍රමෝෂණය වී දින 5-6ක් යන තුරු ජලය පමණක් යොදීම ප්‍රමාණවත් ය. ඉන් පසු ඇල්බට් පොහොර මිශ්‍රණය යොදන්න (1g/ජලය 1l)



මඩ තවාන

- කුමුදේ පස පෙරලා හෝ සි සැමෙන් පසු මඩ කර ගන්න.
- පළල 1m ක් නා පොලොව මට්ටමේ සිට 5-7cm උස් පාත්ති සකස් කර ගන්න.
- පාත්ති අතර 30cm පමණ පළල කාණුවලින් වෙන් කර ගන්න.
- 0.4ha භූමි ප්‍රමාණයකට යුරියා 2kg, සාන්ද සුපර් පොස්ගේට් 10kg ක්, මිශ්‍රිතයේට ඔරු පොටැල් 3kg ක් මිශ්‍ර කර තවානට යොදා, තවාන මට්ටම් කර, ප්‍රමෝෂණය කර ගත් බිජ (කණු කපුණු බිජ) තවාන් පාත්ති මත එකාකාරී ව ඉසින්න.
- හතරවන දිනයේ දී තවානට ජලය සම්පාදනය කරන්න. බිජ පැල වර්ධනය වීමත් සමග ජල මට්ටම 5cm ක් පමණ උසට පවත්වා ගෙන යන්න.



ස්පොන්ස් තවාන

- 2.5cm ක් පමණ සනකම් වූ ස්පොන්ස් එකක් ගෙන දිග හා පලල 30 x 30cm පමණ වන සේ කොටුවක් කපා, ගන්න.
- එහි 2 x 2cm ප්‍රමාණයේ සමවතුරසාතාර කොටු ලැබෙන ලෙස 2cm පළල තීරු දික් හා පලල අතට තියුණු තලයක් ආධාරයෙන් තීරු සම්පූර්ණයෙන් වෙන් තොවන සේ කපා ගන්න.
- කොටුවල මැද ආනත ව කුඩා කැපුමක් යොදා බේජය බැහැන් තැන්පත් කරන්න.
- ඉන්පසු 5cm පමණ උස තැටියක ස්පොන්ස් තබා තෙන් කර ගන්න.
- පත්‍ර දෙකක් පමණ වැඩිණු පසු ජලය 1l කට ඇල්බට පොහොර දාවණයෙන් 1g ක් පමණ මිශ්‍ර කර ස්පොන්ස් සහිත තැටියට දමන්න.




- සතියක් පමණ වයස් වූ විට පැල ජල රෝපිත බදුන්වලට හඳුන්වා දෙන්න.




මටටම තවාන

- මෙය තෙල් ගාම (Oil palm) වැනි බෝගවල බේජ තවාන් කිරීම සඳහා යොදා ගත හැකි ය.
- තැනිතලා බීම් ප්‍රදේශයක් තෝරා ගෙන, හෝ උපකරණයකින් 40cm ක් ගැවුරට පස බුරුල් කර ගන්න.

- පසට සෙන්ලොසිමා, කොටලේරියා වැනි කොළ පොහොර යොදා පස් සමග මිශ්‍ර කරන්න.
- බිඩි කුල්සියම් පොස්ගේට්, 500kg/ha ක් වන ලෙස තවානට යොදන්න.
- තවාන් පාත්තියේ තීරුවක් බිජ සිටුවීම සඳහා වෙන් කර ගන්න.
- 3.5m ක් පළලට හා අවශ්‍ය දිගකට තවාන් පිළියෙළ කර ගන්න.
- 10:10:20 පොහොර මිශ්‍රණයකින් 500kg/ha වන ලෙස ක්ෂේත්‍රයට යොදන්න.
- බිජ සිටුවීම සඳහා නියමිත පරතරයකට සිදුරු සාදන්න (0.7 x 0.8m)



- සිදුරුවලට බිජ යොදා පස්වලින් වසන්න.
- පාත්තිය උඩින් වෘෂ්‍යන් යොදා ජලය ද යොදන්න.
- අවශ්‍ය පරිදි තවානට සෙවණ සපයන්න.



විශේෂ කරුණු

- : තවාන් පාත්ති ජීවාණුහරණය කිරීම
සුදුසු තමයක් අනුගමනය කරන්න.
 - පිළිස්සීම
 - සූර්යාලෝකය මගින්
 - රසායන ද්‍රව්‍ය යෙදීම (දිලිර නාභක)
- පිළිස්සීම
 - පිළියෙල කර ගත් තවාන් පාත්ති මත සාදා ගත් තවාන් මිශ්‍රණය අතුරා මල් බාලැයකින් ඒකාකාරී ව පැතිරෙන සේ ජලය යොදා තෙත් කරන්න.



- 5cm සනකමට තවාන මතුපිට දහයියා තවිටුවක් අතුරන්න.
- 7cm සනකමට පියුරු තවිටුවක් දහයියා තවිටුව මතින් අතුරන්න.
- නැවත දහයියා හා පියුරු තවිටුවක් අතුරන්න.



- සුළුගට ප්‍රතිවිරැද්‍ය දිගාවට ගිනි තබන්න.
- අල් ඉවත් කර දින 04කින් බිජ දමන්න.

සුරය තාපය මගින් ජ්වාණුහරණය

- වියලි කාලගුණයේ දී වඩා සුදුසු ය.
- තවාන තෙත් වන සේ ජලය යොදන්න.
- විනිවිද පෙනෙන ගේ 500 සනකම ඇති පොලිතිනයක් තවානේ මතුපිට සිට 3-4cm ක් ඉහළින් සිටින සේ එල තවාන සම්පූර්ණයෙන් සිල් කරන්න.



- දින 14 කට පසු පොලිතිනය ඉවත් කරන්න.
- පස තුළ උෂ්ණත්වය 55°C ට පමණ ආසන්න වේ.
(එය නිරික්ෂණය කරන්න.)

රසායනික ද්‍රව්‍ය යොදා ජ්වාණුහරණය

යොදා ගත හැකි දිලිර නාභක

කැපවාන් - 50% 6g ක් ජලය ලිටර 5 ක දිය කරන්න.

තිරාම - 80% 7g ක් ජලය ලිටර 5ක දිය කරන්න.


මෙම ප්‍රමාණ වර්ග මිටර එකක තවානකට සැහේ.

දිලිර නාභකය ජලයේ දිය කර මල් බාලදියකින් පාත්කියට යොදන්න.

- දිලිර නාභකය යොදා දින 1-2 ට පසු බිජ තවාන් දමන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 22 : කේන්ද්‍රාපසාර පොම්පයේ ව්‍යුහය හා ක්‍රියාකාරන්වය අධ්‍යයනය කිරීම

නිපුණතා මට්ටම	:	6.2
යෝජිත කාලවිෂේෂ ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● කේන්ද්‍රාපසාර පොම්පයේ ක්‍රියාකාරන්වය අධ්‍යයනය කරයි. ● එම උපකරණය ගැලවීම, සවි කිරීම සහ රුපසටහන් ඇඳුම යන නිපුණතා ලබා ගනියි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> ● කේන්ද්‍රාපසාර පොම්පයක් ● ගලවා සවි කිරීමට අවශ්‍ය උපකරණ
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● කේන්ද්‍රාපසාර පොම්පයක් සපයා ගන්න. ● එය නිරික්ෂණය කර සම්පූර්ණ උපකරණයේ රුපසටහනක් ඇදින්න. ● එය කොටස්වලට ගලවා පහත සඳහන් කොටස් හඳුනා ගන්න. <ul style="list-style-type: none"> ● ඇසුරුම (Packing) ● අක්ෂ දැන්චි (Shaft) ● අක්ෂ දැන්චි විල්ල (Shaft sleeve) ● පුලු පෙත්ත (Vane) ● කොපුව (Casing) ● පාජකයේ ඇස (Eye of impeller) ● පාජකය (Impeller)



- එක් එක් කොටසෙහි ජල පොම්පයේ නිසි ක්‍රියාකාරන්වය සඳහා වන දායකත්වය අධ්‍යයනය කරන්න.
- එය නැවත නිවැරදි ව සවි කරන්න.
- ජල පොම්පයක ක්‍රියාකාරන්වය අධ්‍යයනය කරන්න.

- නිරීක්ෂණයට මග පෙන්වීම :** රුපසටහන්/ ක්‍රියාකාරිත්වය සටහන් කරන්න.
- නිගමනය :** පොම්පයේ කොටස් හඳුනාගෙන එහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන්න.
- විශේෂ කරුණ :**
- පොම්පයෙහි කොටස්වලට හානි නොවන පරිදීදෙන් ගැලවීම සඳහා අවශ්‍ය වන නියමිත උපකරණ තෝරා ගන්න.
 - කේන්ද්‍රාපසාරී පොම්පයක් සපයා ගැනීමට නොහැකිනම් ආකෘතියක් යොදා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 23 : ජල සම්පාදන පද්ධතිවල විවිධ කොටස් හඳුනා ගැනීම හා ස්ථාපනය කිරීම

නිපුණතා මට්ටම	:	6.4
යෝජිත කාලවේෂේද ගණන	:	04
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● බිංදු සහ ස්ලින්ක්ලර් ජල සම්පාදන පද්ධතිවල කොටස් හඳුනා ගනියි. ● බිංදු සහ ස්ලින්ක්ලර් ජල සම්පාදන පද්ධති නිවැරදි ව ස්ථාපනය කරයි. ● බිංදු සහ ස්ලින්ක්ලර් ජල සම්පාදන පද්ධතිවල ක්‍රියාකාරීත්වය අත්හදා බලයි.
අවශ්‍ය උපකරණ හා ඉවත්ස:	:	<ul style="list-style-type: none"> ● ස්වයංක්‍රීය පාලකය (Computer control) ● කරාම (Tap or controling valve) ● එල්බෝ කනෙක්ටර් (elbow connectors) ● වී බාර් කනෙක්ටර් (T connectors) ● කෙළවර වැසුම් (End caps) ● මයිනො විශ්වාසී (Micro tube) ● විශ්වාසී ඇඩිජේට්ටර් (Tube adaptors) ● සිදුරු වැසීමේ රේනු (Blanking plug) ● විමෝචක (Drippers) ● සැපයුම් තළ (Supply pipe)
ක්‍රමවේදය	:	 <ul style="list-style-type: none"> ● ස්වයංක්‍රීය පාලකය ප්‍රථම ව කරාමයට සවි කර දෙවනුව සැපයුම් පයින්පය සවි කරන්න. ● ස්වයංක්‍රීය පාලකයක් නොමැති නම් පළමුව ව සැපයුම් තළ කරාමයට සවි කරන්න. ● සැපයුම් තළය හා ජල සම්පාදනය කෙරෙන තැනා අතර ස්ථානයක දී තළය නැවීමක් සිදු කළ යුතු නම් ඒ සඳහා පහත රුපවල දක්වා ඇති පරිදි තළය කපා එල්බෝ කනෙක්ටර් යොදා ගන්න. ● සැපයුම් තළයක් ප්‍රධාන සැපයුම් තළයකට 90° ආකාරයට සවි කිරීමට අවශ්‍ය විට රුපයේ පරිදි වී කනෙක්ටරයක් යොදා ගන්න.




- සැපයුම් නළය සවී කළ පසු, විවෘත කෙළවරින් ජලය වැස්සීම නැවැත්වීමට End caps යොදා ගන්න. End caps යොදා ගැනීමේ දී නළය ප්‍රමාණ ව එහි එක් සිදුරක් තුළට ඇතුළු කර නළයෙහි නැමීමක් සිටින පරිද්දෙන් නවා අනෙක් සිදුර වෙත ඇතුළු කරන්න.




- දැන් සැපයුම් නළයෙන් ජල සම්පාදනය කෙරෙන ගාකය කෙරෙහි ජලය රෝගන යන මයිනොා වියුත් නළයට සවී කරන්න. ඒ සඳහා පළමුවෙන් ඒ ඒ මයිනොා වියුත්, අදාළ නිවැරදි දිග මැන කපා ගන්න.



- දැන් සැපයුම් නළයේ නියමිත පරතරවලින් සිදුරු විදින්න. ඉන්පසු ව වියුත් ඇතුළුවරය ඒ සිදුරු තුළ බහාලන්න. ඒ සඳහා සිදුරු විදින උපාංගයේ පිටුපස ම යොදා ගන්න. කාන්දු වීම වළක්වා ගැනීමට මෙම ඇතුළුවරය සැපයුම් නළයට 90° ක් වන සේ බහාලන්න.




- සිදුරු විදිමේ දී යම් වරදක් ව්‍යවහාරාත් එම සිදුර Blanking Plug එකක් යොදා වසා දමන්න.



- ඉන්පසු එක් එක් ඇඩිජේටරයට මධිකොා වියුබ සවී කරන්න.




- දැන් මධිකොා වියුබයේ විවෘත කෙළවරට විමෝෂක සවී කරගන්න. මධිකොා වියුබ අවශ්‍ය නොවන විටෙක දී මෙම විමෝෂක, සැපයුම් වියුබයේ සාදාගත් සිදුරෙහිම සවී කරගන්න.



- ප්‍රධාන සැපයුම් නළය රඳවා තැබීම සඳහා අවශ්‍යතාව අනුව ස්ටේක්ස් හෝ වෝල්ක්ලිජ්ස් හාවිත කරන්න.



- මධිකොා වියුබය රඳවා තැබීමට කුඩා ස්ටේක්ස් හාවිත කරන්න.



- දැන් බිංදු ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරන්න. විමෝශකයේ ඇති නොසලය කැරකැවීමෙන් විමෝශක ධාරිතාව වෙනස් කර ගන්න.

නිගමනය :

- බිංදු ජල සම්පාදන පද්ධතිය ස්ථාපිත කර එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න.

විශේෂ කරුණු :

- බිංදු ජල සම්පාදන පද්ධතියක් පිහිටුවා ගැනීමේදී ජල සම්පාදනය කෙරෙන ස්ථානයේ සිට ජලය ලබා ගන්නා කරාමය අතර දුර, සැපයුම් නළයේ (Supply pipe) දිගට සරිලනවා දැයි බලන්න.
- කාර්යක්ෂම ජල සම්පාදනයක් සඳහා සැපයුම් නළයේ දිග 15 m ට අඩුවෙන් පවත්වා ගැනීම නිරදේශ කෙරේ.
- සැපයුම් නළය සවි කිරීමට ප්‍රථම නළය රත්කර මඟු කර ගැනීමෙන් කරාමයට එය සවි කර ගැනීම පහසු කරවයි.

b. ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන පද්ධතිය ස්ථාපනය කිරීම

අවශ්‍ය උපකරණ හා ඉටුව:

- PVC ගම්
- වී සම්බන්ධක (T-fittings)
- ස්ලිප් හෝස් කනෙක්ටර් (Slip hose connectors)
- ත්‍රේඛඩ් ඇඩැජ්ටර් (Threaded adapter)
- වෙළ්ලෝන් වේල්
- විසිර සම්පාදකය (Sprinkler)
- “හැක්සේර්” කියන් පටියක් (Hack saw blade)
- PVC පයිජ්පය
- කලම්ප (Clamps)
- ආධාරක GI පයිජ්පය (Supportive GI pipe)

ක්‍රමවේදය :

- නළය අවශ්‍ය දිගක් ලැබෙන සේ කපා ගන්න.



- වී සම්බන්ධකයට නළයේ එක් කෙළවරක් සවි කර ගන්න.



- දැන් threaded adapter විසිරුම් හිසට සවි කර ගන්න. මෙහි දී ඇඩුල්ටරයෙහි විසිරකය සමග සම්බන්ධ වන ස්ථානයේ වෙළේලෝන් වෙළේ නියමිත පරිදි ඔතා ගන්න.



- දැන් තලයේ අනෙක් කෙළවර හා කනෙක්ටරයේ විවෘත කෙළවර සම්බන්ධ කර PVC ගම් යොදා අලවා ගන්න.



- අවශ්‍ය නම් අනෙක් කෙළවරට සම්බන්ධක යොදා මෙම ඇටුවුම තව දුරටත් පූජල් කර ගන්න.



- ප්‍රධාන ජල සැපයුම් පද්ධතියට මෙය සම්බන්ධ කරන්න.


නිගමනය :

- ස්ට්‍රින්ක්ලර් ජල සම්පාදන පද්ධතිය ස්ථාපිත කර එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න.

විශේෂ කරුණු :

- ස්ට්‍රින්ක්ලර් පද්ධතියක බින්දු ජල සම්පාදන පද්ධතියක් මෙන් නොව අධික පීඩනයක් යටතේ ක්‍රියාත්මක වේ. මේ නිසා ස්ට්‍රින්ක්ලර් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ව එහි සියලු කොටස් PVC ගම් යොදා නොදින් සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණේ.

නිපුණතා මට්ටම	:	10.3
යෝජන කාල්විතේද ගණන	:	01
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • උත්ස්වේදනය සිදු ව සිදු වන්නේ උඩ හා යටි පෘෂ්ඨ දෙකෙන් කවර එකකින් ද යන්න පරීක්ෂා කරයි. • විවිධ ගාක පත්‍රවල උත්ස්වේදනය සිදු වන වේගය වෙනස් විම නිරීක්ෂණය කරයි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> • විදුලි ලිපක් හෝ උදුනක් • විදුරු කදා කිපයක් • තීන්ත උරන කඩුසි • කතුරක් • බැහි අඩුවක්, රබර් වළුලු කිපයක් • කොබෝල්ට්‍රි ක්ලේරයිඩ් (CoCl_2) ප්‍රාවණයක් • ගාක
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • තීන්ත උරන කඩුසි නැතහොත් පෙරහන් කඩුසි කදාවක ප්‍රමාණයට කපන්න. • මෙවැනි කැබලි 10 ක් පමණ සකස් කර එවා CoCl_2 ප්‍රාවණයේ පොගවා උදුන තුළ හෝ විදුලි ලිප ආඩරයෙන් නිල් වර්ණය ඉස්මතු වන තෙක් වියළන්න. • කදා දෙකකට මැදි වන සේ කඩුසි කැබලි දෙකක් අඩුවෙන් අල්ලා තබා ගන්න. • දැන් කඩුසි දෙකට මැදි වන සේ ගාකයක පත්‍රයක් තබා කදාවල දෙකෙළවරට රබර් වළල්ල බැහින් යොදා තද කර ගන්න. එසේ කිරීමේදී වේලාව සටහන් කර ගන්න. • පත්‍රයෙන් නිකත් වන ජල වාෂ්ප CoCl_2 කඩුසියට අවශ්‍ය ප්‍රාවණය වීමත් සමග ම එහි වර්ණය වෙනස් වන අපුරු කදාව තුළින් ඔබට පෙනෙනු ඇත. වඩාත් ඉක්මනීන් රෝස පාටක් ඇති වන්නේ උඩ පෘෂ්ඨය වැසු කඩුසියේ ද නැතහොත් යට පෘෂ්ඨය වැසු කඩුසියේ ද යන්න නිරීක්ෂණය කරන්න. • මෙසේ පාට වෙනස් වීමට ගත වූ කාලය සටහන් කරන්න. පළල් පත්‍ර ගාක කිපයක් හා තැහැ ගාක කිපයක් සමග මෙම ක්‍රියාකාරකම සිදු කරන්න.



නිගමනය


- : CoCl_2 වල වර්ණය වෙනස් වීමට ගත වන කාලය වෙනස් වීම පිළිබඳ ව අදහස් දක්වන්න.

විශේෂ කරුණු

- : • කඩුසි අතින් ඇල්ලීම කළ හොත් අතේ තෙකමනය නිසා පත්‍රයට තැබීමට පෙර දී පවා වර්ණය වෙනස් විය හැකි ය.
- වරක් ප්‍රයෝගනයට ගත් කඩුසි වියලා නැවත ප්‍රයෝගනයට ගත හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 25 : පානමානය හාවිතයෙන් උත්ස්වේදන සීසුනාව මැනීම

නිපුණතා මට්ටම	:	7.3
යෝජිත කාලවිශේද ගණන	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • පානමානය හාවිතයෙන් විවිධ පරිසර තත්ත්වල දී උත්ස්වේදන සීසුනාව මතියි. • විවිධ පරිසර තත්ත්වල දී උත්ස්වේදන සීසුනාව වෙනස් වන බව නිර්ණය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • ගාක අත්තක් • විශාල ජල බෙසමක් (sink) • පානමානයක් • කුඩා පිහියක් හෝ කතුරක් • ආධාරකයක් • මාකර පැනක් • විරාම සට්‍රිකාවක් • බේකරයක් • ප්ලාස්ටික් කේරුදු • කබදාසි පිස්නා • උත්ශන්මනාවක් ($-10\text{--}110^{\circ}\text{C}$ උෂ්. පරාසයක් ඇති) • වර්ණ ගැන්වීමට හාවිත කරන වර්ණක (අත්‍යවශ්‍ය නොවේ.) • වැස්ලින්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • රුපසටහනේ දැක්වෙන ආකාරයට උපකරණය සුදානම් කරන්න.



- ගාකයකින් සුදුසු අත්තක් ජලය කුළ දී කපා ගන්න.

- පානමානයට වර්ණක යෙදු ජලය පුරවා බෙසම තුළට පානමානය ගිල්වා අත්ත සවි කරන්න.
- අත්තන්හි උරු උපකරණයෙන් ජලය පිටවීම වැළැක්වීම සඳහා රබර මූඩිය යෙදු විවෘත කෙළවරේ වැස්ලින් ආලේප කරන්න.
- කේශික නළයේ විවෘත කෙළවරේ සිට ඒලාස්ටික් කෝදුව හා මාකර් පැන හාවිතයෙන් 2 cm ක පරතරය සලකුණු කරන්න.
- කේශික නළයේ විවෘත කෙළවරේ සිට 2 cm ක් මැන සලකුණක් යොදන්න.
- එම සලකුණෙන් සිට ඒලාස්ටික් කෝදුව හා මාකර් පැන හාවිතයෙන් 1 cm පරතරය ඇති ව සලකුණු යොදන්න. (අවම වශයෙන් සලකුණු 6 ක්)
- කේශික නළයේ කෙළවර ජල බිකරයෙන් ඉහළට මසවන්න. එහි දී කේශික නළයට සම්බන්ධ ඇතුළය බුරුල් කිරීමෙන් කේශික නළය තුළ වායු බුඩුලක් සැදීමට සලස්වන්න.
- වායු බුඩුල සැදුණු පසු ඇතුළය තද කර කේෂික නළයේ කෙළවර කඩාසි පිස්නයකින් පිස දමන්න. එවිට කේෂික නළයේ වායු බුඩුල හොඳින් දිස් වේ.
- කේශික නළයේ නිදහස් කෙළවර ජල බිකරයට ඇතුළ කරන්න.
- වායු බුඩුල සලකුණු කළ පළමු සලකුණ අසලට පැමිණී පසු පායාංක ලබා ගන්න.
- මේ සඳහා කුම දෙකක් යොදා ගත හැකි ය.

තුමය - 1

- වායු බුඩුල පළමු සලකුණට ස්පර්ශ වූ විට විරාම සටිකාව ක්‍රියාත්මක කරන්න. වායු බුඩුල නියමිත දුරක් ගමන් කළ විට (උස 2 cm හෝ 3 cm) අදාළ සලකුණට වායු බුඩුල ස්පර්ශ වූ විට විරාම සටිකාවෙන් ගත වූ කාලය මැන ගන්න.

තුමය - 2

- වායු බුඩුල පළමු සලකුණට ස්පර්ශ වූ විට විරාම සටිකාව ක්‍රියාත්මක කරන්න.
- නියමිත කාලයක් තුළ වායු බුඩුල ගමන් කළ දුර මාකර් පැනෙන් ලකුණු කර මැන ගන්න. (උදා. තත්පර 10 හෝ 30 ක දී)
- වායු බුඩුල ගමන් කළ දිස්ට්‍රිකාව මැන ගන්න. එය උත්ස්වේදන දිස්ට්‍රිකාව වේ.
- විවිධ පරිසර තත්ත්ව යටතේ උත්ස්වේදන දිස්ට්‍රිකාව මැන ගන්න.
 - ආලෝක තීව්‍යතාව වෙනස් ස්ථානවල දී
 - සුළගේ වේගය වෙනස් ස්ථානවල දී
 - විවිධ උෂ්ණත්වයන් ඇති ස්ථානවල දී

- ශාක පතුවල ක්ෂේත්‍රීලය වෙනස් වන අවස්ථාවල දී
- පහත සඳහන් වගුවේ අදාළ දත්ත සටහන් කරන්න.

සාධකය/විවලය	අඩු/වැඩි බව	උත්ස්වේදන ශිෂ්ටතාව (cm/s)
ආලෝක තීව්‍යතාව		
සුළුගේ වේගය		
උෂ්ණත්වය		
පතුවල පෘෂ්ඨීය ක්ෂේත්‍රීලය		

නිගමනය

- : • ලැබුණු පායාංක අනුව විවිධ පරිසර තත්ත්ව යටතේ හා පතුවල පෘෂ්ඨීය ක්ෂේත්‍රීලය වෙනස් වන විට උත්ස්වේදන වේගය වෙනස් වන ආකාරය අනුව නිගමනවලට එළුණීන්න.


විශේෂ කරුණු

- : • අත්තේ පතුවල සන ඉටි උච්චමයක් ඇත්තම් මෙම නිරික්ෂණය නොදින් ප්‍රතිචාර නොදක්වයි.
- අත්ත ගාකයෙන් වෙන් කිරීම හා පානමානයට සවි කිරීම ජල බෙසම තුළ දී සිදු කළ යුතු ය. වායු බුබුල අත්තේ සෙසලමය පටකයට ඇතුළු වූ විට, ජලය උරා ගැනීම හා ජලය පරිවහනයට බාධා ඇති වී ඒකාකාර ව උත්ස්වේදනය සිදු නොවේ.
- අත්තේ ඇති පතු කඩාසි පිස්නාවකින් පිස දමන්න. පතු තෙම් ඇති විට තිවැරදි පායාංක ලබා ගත නොහැකි වේ.
- වර්ණක ජලයට එකතු කිරීමෙන් වායු බුබුල කේශීක නළයේ ගමන් කිරීම පහසුවෙන් දිස් වේ.
- විදුරුවලින් තනා ඇති නිසා පානමානය හැසිරවීම ඉතා සැලකිලිමත් අන්දමින් සිදු කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 26 : මුල පීඩනය මගින් ජූලය ඉහළට තල්ල කිරීම පෙන්වීම

නිපුණතා මට්ටම	:	10.4
යෝජිත කාලවිෂේෂ ගණන	:	01
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● ගාකය තුළ ජූලය අවශ්‍යෝගය සඳහා මුල පීඩනයේ බලපැමි පරික්ෂා කරයි. ● අන්තරාපුෂුතිය හා බාහිරාපුෂුතිය කෙරෙහි මුල මණ්ඩලයේ අභ්‍යන්තර සෙල හා බාහිර පාංශ දාවණය අතර ඇති සාන්දුන අනුකූලතායෙහි බලපැමි සෞයා බලයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● බඩු ඉරිගු බීජ 10-12 ක් ● රබර නළ කැබලැලක් (අගල් කේ පමණ දිගැති) ● කුමාංකනය කරන ලද 30cm පමණ දිග කේඩික නළයක් ● ආධාරකයක් ● කට පළද් බෝතලයක්/විකරයක් ● සාන්දු සිනි දාවණයක්

ක්‍රමවේදය



- ක්‍රියාකාරකම කිරීමට සති 2-3 ව පෙර බඩු ඉරිගු බීජ 10-12 පමණ එකිනෙකට ඇතින් (මුල් එකිනෙක පැටුලීමක් සිදු නොවන දුරකින්) සිටුවන්න.
- සති 2-3 ක් වයසැති ඉරිගු පැළ මුලදී සිට 2-3cm ක දුරින් පත්‍ර කොටස් කපා ඉවත් කර ඉත් පසු පරිස්සමින් ගලවා පැළය බෙසමක වතුර යට තබා කුමාංකනය කරන ලද කේඩික නළයට සවි කරන ලද රබර නළයේ අනින් කෙළවර පැළයේ කැපු කොටසට සවි කරන්න. රබර නළය මුළුමනින් ම හා කේඩික නළය අඩක් දුරට ජූලයෙන් පිරි තිබෙය යුතු ය.
- බුබුජ රහිත ව ඉරිගු පැළයේ මුල් ජූලයෙන් යට වන සේ හාර්තයක තබා ආධාරකයක් උපයෝගි කර ගෙන කේඩික නළය හරස් අතට සවි කර ඒකීය කාලයක් (මිනිත්තු 1-3) තුළ දී කේඩික නළය තුළ ජූලය ගමන් කිරීමේ දුර සෙන්ටි මිටරවලින් සටහන් කර ගන්න.

- වික වේලාවකින් ජලය ගමන් කිරීමේ වේගය නියත වනු ඇත. ඉන් පසු සීනි දාවණයක් මූල් ගිල්වා ඇති හාජනයට දීමා යළි වේගය මතින්න.

නිරික්ෂණයට මග පෙන්වීම : පහත වගුව සම්පූර්ණ කරන්න.

	කාලය - මිනිත්තු					
	පළමු මිනි. 2	දෙවන මිනි. 2	තෙවන මිනි. 2	සිව්වන මිනි. 2	ර් ලග මිනි. 2	ර් ලග මිනි. 2
සාමාන්‍ය ජලය යෙදු විට ගමන් කළ දුර						
සීනි දාවණය යෙදු විට ගමන් කළ දුර						

නිගමනය : මූල පිළිනය මගින් ජලය ඉහළට කළේ කරන බව නිගමනය කරන්න.

විශේෂ කරුණු :

- රබර නළය තුළ වායු බුඩුල නොතිබිය යුතු ය.
- කල් ඇති ව ඉරිගු පැල වැවීමෙන් රබර නළයේ ප්‍රගස්ත විෂ්කම්භය තීරණය කළ හැකි ය.
- රබර නළයේ කාන්දු වීම වැළැක්වීමට ප්‍රත්‍යාස්ථ මැටි යොදා ගන්න.
- බිජ වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ රබර නළය සවි කිරීමේ දී පැල කැඳීමට ඉඩ ඇති බැවිති.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 27 : ගාකවල වර්ධන වතු නිර්මාණය කිරීම

- නිපුණතා මට්ටම : 7.6
- යෝජිත කාලවිෂේෂ ගණන : 02
- අපේක්ෂිත කුසලතා :
- ගාකවල වර්ධක පරාමිති නම් කරයි.
 - කාලය අනුව ගාකයේ උස හා වියලි බර වෙනස් වීම මැන ප්‍රස්ථාරගත කරයි.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- මිරිස්/තම්පලා බීජ
 - මැටි/සිමෙන්ති පෝච්චි (45cm පමණ උස පෝච්චි 55 ක්)
 - කොම්පෝස්ට්‍රි
 - මතුපිට පස්
 - වැලි
 - ඇල්බටි දාවණය/දියර පොහොර
 - මිටර රුලක්
 - ක්ෂේත්‍ර සටහන් පොත්
 - ප්‍රස්ථාර කඩාසි
- ක්‍රමවේදය :
- මතුපිට පස්, කොම්පෝස්ට්‍රි හා වැලි 1:1:1/2 අනුපාතයට සකස් කළ මිශ්‍රණයක් (රෝපිත මාධ්‍ය) බදුන්වලට පුරවන්න.
 - එම බදුන්වල මිරිස්/ තම්පලා බීජ සිටුවන්න.
 - බීජ පැළ වූ පසු එම අංක 01 සිට 05 දක්වා අංකණය කරන්න.
 - බදුන් අංක 01 සි 05 දක්වා කාණ්ඩය A ලෙස ද බදුන් අංක 06 සිට 55 දක්වා කාණ්ඩය B ලෙස ද නම් කර එක් එක් කාණ්ඩය වෙන වෙන ම ස්ථාන දෙකක තබන්න.
 - අංක 01 සිට අංක 05 දක්වා පැලුවල උස, සතියකට වතාවක් මැන (cm වලින්) ක්ෂේත්‍ර සටහන් පොතේ සටහන් කරන්න.

A කාණ්ඩයේ සටහන් පත්‍රය



බදුනේ අංකය	ගාකයේ උස									
	අති 1	අති 2	අති 3	අති 4	අති 5	අති 6	අති 7	අති 8	අති 9	අති 10
01										
02										
03										
04										
05										

- මෙසේ හැකි තාක් කාලයක් පාඨාංක ලබා ගන්න. (අවම වශයෙන් මාස 4 ක්)
- බදුන් අංක 06 සිට අංක 55 දක්වා බදුන්වල ඇති පැල ද සතියකට වතාවක් පැල දෙක බැහින් ගළවා වියලි බර ලබා ගන්න. එහි සාමාන්‍ය අගය ලබාගෙන සටහන් කරන්න.

A කාණ්ඩයේ සටහන් පත්‍රය

බදුන් අංකය	ගාකයේ උස									
	සති 1	සති 2	සති 3	සති 4	සති 5	සති 6	සති 7	සති 8	සති 9	සති 10
06										
55										

- මාස 4 දක්වා ගාකයේ උස හා වියලි බර වෙනස් වන ආකාරය වෙන වෙ ම ප්‍රස්ථාරගත කරන්න.




- | | |
|-------------|--|
| නිගමනය | <ul style="list-style-type: none"> • ලබාගත් ප්‍රස්තාරය අනුව ගාකයේ වර්ධක පරාමිති ගතවන කාලය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ව නිගමනය කරන්න. |
| විශේෂ කරුණු | <ul style="list-style-type: none"> • බදුන්වල බීජ සිටුවීමේ දී බදුනකට බීජ දෙකක් බැඟින් දමා බීජ පැළවූ පසු ව හොඳින් වර්ධනය වූ පැළය තබා ඉතිරි පැළය ඉවත් කරන්න. • මෙම බදුන්වල සිටුවූ පැළ සඳහා ප්‍රශ්නත් සාන්තු සිදු කරන්න. • ගාකයේ වියලි බර ලබා ගැනීමේ දී විදුලි උදුන් යොදා භාර්මිතික ක්‍රමය හාවිත කරන්න. |

ප්‍රායෝගික ක්‍රියාකාරකම 28 : ග්‍රීඩ් කුමයෙන් පත්‍ර ක්ෂේත්‍රවල මැණිම

- නිපුණතා මට්ටම : 7.6
- යෝජිත කාලවිෂේද ගණන : 02
- අපේක්ෂිත කුසලතා :
- පත්‍ර ක්ෂේත්‍රවලය සෞඛ්‍යීම සඳහා පත්‍ර සූදානම් කරයි.
 - ග්‍රීඩ් කුමය භාවිතයෙන් පත්‍ර ක්ෂේත්‍රවලය සෞඛ්‍යයි.
- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :
- ග්‍රීඩ් කඩාසි (1 cm^2)
 - විවිධ හැඩියේ පත්‍ර
 - පැන්සලක්
 - පත්තර කඩාසි/චිමයි කඩාසි
 - බර තැබීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- කුමවේදය :
- විවිධ බෝග ගාකවල පත්‍ර කිහිපයක් ලබා ගන්න. ඒවායේ නමු ඉවත් කරන්න.
 - ඒවා තරමක් මැලැවීමට පත්තර පිළුවක් මත අතුරා තබන්න.
 - පත්‍රය හොඳින් දිග හැර ඩිමයි කඩාසියක් මත තබා ඒ මත බරක් තබන්න.
 - හොඳින් තද වූ පසු පත්‍රය ඉවතට ගෙන ග්‍රීඩ් කඩාසිය මත හොඳින් අතුරන්න.




- පහත දැක්වෙන රුපයෙහි අභ්‍යන්තර ප්‍රායෝගික අභ්‍යන්තර පත්‍ර පැන්සලෙන් ලකුණු කරන්න.



- පත්‍රයේ කොටු ගණන් කිරීම මගින් පත්‍ර ක්ෂේත්‍රවලද ගණනය කරන්න.
- කොටු ගණන් කිරීමේ දී පලමුව 1cm^2 ක්ෂේත්‍රවලයක් ඇති කොටු සංඛ්‍යාව ගණනය කරන්න.
- කොටුවෙන් $3/4$ ක් හෝ ඊට වැඩියෙන් ඇති කොටු සංඛ්‍යාව ගණනය කරන්න.
- කොටුවෙන් $1/2$ ඇති කොටු සංඛ්‍යාව ගණනය කරන්න.
- කොටුවෙන් $1/2$ ට වඩා අඩු කොටු සංඛ්‍යාව ගණනය කරන්න.

සැයු. • පත්‍ර ක්ෂේත්‍රවලද ගණනය කිරීමේ දී කොටු $3/4$ හෝ ඊට වැඩි ක්ෂේත්‍රවලයක් ආවරණය වන කොටුවක්, 1cm^2 ක ක්ෂේත්‍රවලයක් ඇති ඒවා කොටුවක් ලෙස ලබා ගනියි.

- පත්‍ර ක්ෂේත්‍රවලද ගණනය කිරීමේ දී කොටු $1/2$ ක් හෝ ඊට අඩු ක්ෂේත්‍රවලයක් ඇති ඒවා කොටු $1/2$ ක් ලෙස ලබා ගනියි.



- ඒ අනුව පහත සඳහන් විග්‍රහී පත්‍ර ක්ෂේත්‍රවලද ලබා ගැනීමට අවශ්‍ය කොටු සංඛ්‍යාව සඳහන් කරන්න.
- ඒ අනුව පත්‍ර ක්ෂේත්‍රවලද ලබා ගන්න.

ලදා: ඔබට ලබා දී ඇති සටහනේ අදාළ කොටු ගණන පහත සඳහන් පරිදි වේ.

$$\begin{array}{ll} \text{වර්ග සේ.ම්. 1 ට අදාළ කොටු ගණන} & = 12 \\ & (\text{අංක } 1-12) \end{array}$$

කොටුවෙන් $3/4$ ක් හෝ ඊට වැඩියෙන්

ආවරණය වන කොටු ගණන (අංක 13-20) = 08

කොටුවෙන් $1/2$ ක් ආවරණය වන

කොටු ගණන (අංක 21-22) = 02

කොටුවෙන් $1/2$ කට අඩුවෙන් ආවරණය වන

කොටු ගණන (අංක 23-26) = 04

$$\begin{aligned} \text{ඒ අනුව පත්‍ර ක්ෂේත්‍රවලද} &= (12 + 8) + \left[(2 + 4) \times \frac{1}{2} \right] \\ &= 20 + 3 \\ &= 23 \text{ cm}^2 \end{aligned}$$

- | | |
|-------------|---|
| නිගමනය | <ul style="list-style-type: none"> ● ග්‍රීඩ් ක්‍රමය හා විතයෙන් විවිධ බෝගවල ගාක පත්‍රවල පත්‍ර ක්ෂේත්‍රාලය සෞයන්න. |
| විශේෂ කරුණු | <ul style="list-style-type: none"> ● මෙහි දී විවිධ ඒකක ක්ෂේත්‍රාල සහිත ග්‍රීඩ් කඩදාසි යොදාගත හැකි නමුත් ග්‍රීඩ් කඩදාසියේ ඒකක ක්ෂේත්‍රාලය අඩු විමත් සමග ලබා ගන්නා පත්‍ර ක්ෂේත්‍රාලයෙහි තිරවද්‍යතාව වැඩි වේ. ● මද පවතෙන් වියලි පත්‍ර තද කිරීමේ දී පත්‍රයට හානි වීම වළක්වා ගන්න. |

ප්‍රායෝගික ක්‍රියාකාරකම 29 : පුෂ්පයක කොටස් හඳුනා ගැනීම


නිපුණතා මට්ටම : 8.2

යෝජිත කාලවේදේ ගණන : 01

අපේක්ෂිත කුසලතා : • පුෂ්පයක කොටස් වෙන් කර හඳුනා ගනිමි.
• රුපසටහනක් ඇද පුෂ්පයක කොටස් වෙන් නම් කරයි.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • වද මල්, වෙනත් ද්වී ලිංගික හා ඒක ලිංගික පුෂ්ප (විවිධ බෝගවල ඡායාගි හා පුම්ගි පුෂ්ප)
ලදා: මැ, කවිපි, මුං, කතුරුමුරුගැ, බටු, මිරිස්, වට්ටක්කා, කරවිල, පොල්, බඩ ඉරිගු, වී
• අත් කාව, කැපුම් තල

ක්‍රමවේදය : • දැරුණිය පුෂ්පයක කොටස් හඳුනා ගන්න. මේ සඳහා වද මලක කොටස් හඳුනාගෙන රුපසටහන් ඇද කොටස් නම් කරන්න. දැක්කඩක් ද නිරික්ෂණය කරන්න. ඉන් පසු අනෙකුත් පුෂ්ප නිරික්ෂණය කර රුප සටහන් ඇද ඒවා දැරුණිය පුෂ්පයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ ව සෞය බලන්න. මෙම පුෂ්පවල ඇති පහත සඳහන් විශේෂ අනුවර්තන පිළිබඳ තොරතුරු රස් කරන්න.
• පරාගධානිවල පිහිටීම
• බීමිල කෝපයේ පිහිටීම
• ඒකලිංගික ද ද්විලිංගික ද යන බව
• ඒකගාහී ද ද්විගාහී ද යන බව
• පරපරාගණයට/ස්වපරාගණයට ඇති අනුවර්තන මෙම තොරතුරු නිර්මාණයිලි ව ඉදිරිපත් කරන්න.



දැරුණිය පුෂ්පයක කොටස්

පුෂ්ප වර්ගය	ලදාහරණ
ඒක ලිංගික ද්වී ලිංගික පරපරාගණය සිදු වන පුෂ්ප ස්වපරාගණය සිදු වන පුෂ්ප ඒක ගෘහී පුෂ්ප ද්වී ගෘහී පුෂ්ප	

නිගමනය : • විවිධ ගාකවල පුෂ්පවල වෙනස්කම් හා ඒවායේ කොටස් වෙන් කර හඳුනා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 30 : බීජයක ව්‍යුහය හා බීජ ප්‍රරෝහණ විධි අධ්‍යාපනය කිරීම

- නිපුණතා මට්ටම : 8.2
- යෝජන කාලවේදී ගණන : 02
- අපේක්ෂිත කුසලතා : • බීජයක කොටස් නම් කරයි.
• බීජ පැළ නිරික්ෂණය කරමින් ඒවායේ ප්‍රරෝහණ විධි දක්වයි.
• ඒක බීජ පත්‍රී බීජ පැළ හා ද්විබීජ පත්‍රී බීජ පැළ වෙන් කර හදුනා ගනියි.
- අවශ්‍ය උපකරණ හා ඉවත් :
කාර්ය පරිග්‍රි I සඳහා
 • බඩ ඉරිගු බීජ ස්වල්පයක්
 • වී බීජ ස්වල්පයක්
 • සුදුසු රෝපණ මාධ්‍ය පිරවු බදුන් දෙකක් (පෙට්‍රි දිසි)
 • ජලය
කාර්ය පරිග්‍රි II සඳහා
 • කුකර්ඩ්වේසියේ කුලයේ බීජ (වට්ටක්කා, කරවිල)
 • ගැබේසියේ කුලයේ බීජ/රනිල කුලයේ බීජ (මැ)
 • සුදුසු රෝපණ මාධ්‍ය පිරවු බදුන් දෙකක් (පෙට්‍රි දිසි)
 • ජලය
- ක්‍රමවේදය :
 • ඔබට නියමිත කාර්ය පරිග්‍රය වෙත යන්න.
 • දී ඇති බීජ නියැදිය බදුන්වල සිටුවා ප්‍රරෝහණය වීමට තබන්න.
 • සිටුවා බීජ ප්‍රරෝහණය වූ පසු බීජ පැළ නිරික්ෂණය කර ප්‍රරෝහණ ආකාරය හදුනා ගන්න.
 • දරුකිය බීජයක ව්‍යුහය ඇදේ කොටස් නම් කරන්න.
 • දී ඇති බීජ නියැදිය ඒක බීජ පත්‍රී ද ද්වි බීජ පත්‍රී ද යන්න හදුනා ගන්න.

නිරික්ෂණයට මග පෙන්වීම : ඉහත ක්‍රියාවලියෙන් ලත් නිරික්ෂණවලින් පහත වගුව පුරවන්න.

බීජ ලබා ගත් බෝග වර්ගය	බීජ වර්ගය ඒක බීජ පත්‍රී ද/ ද්වි බීජ පත්‍රී ද	ප්‍රරෝහණ විධි අපිහොම් / අයෝහොම්	ප්‍රරෝහණ විධි හදුනා ගැනීමට උපයෝගි කර ගත් ලක්ෂණ

නිගමනය : විවිධ බීජ පැළ නිරික්ෂණය කරමින් ඒවායේ ප්‍රරෝහණ විධි දක්වන්න.

විශේෂ කරුණු :
 • සති දෙකක කාලයක් තුළ බීජ ප්‍රරෝහණ ක්‍රියාවලිය නිරික්ෂණය කරන්න.

ප්‍රායෝගික ත්‍රියාකාරකම 31 : බීජ නියැදියක පරිගුද්ධතාව නිරණය කිරීම

නිපුණතා මට්ටම	: 8.4
යෝජිත කාලවේෂේද ගණන	: 01
අප්‍රේක්ෂිත කුසලතා	: • දෙන ලද බීජ නියැදියක හොතික පරිගුද්ධතාව නිර්ණය කරයි.
අවශ්‍ය උපකරණ හා ඉවත්	: • දැඟම දෙකකට ස්කන්දය මැතිය හැකි කුලාවක් • බීජ නියැදි 4 ක් (වී හා වෙනත් බීජ) • වර්ග අඩියක පමණ විදුරු තහඩුවක් • කඩිඳාසි කැබලි කිහිපයක්
ක්‍රමවේදය	: • වී ඇතුළු විවිධ බෝග වර්ගවලින් අහමු ලෙස බීජ නියැදි 4 ක් ලබා ගන්න. • ලබා ගත් බීජ නියැදිවල ස්කන්දය වෙන වෙන ම මැන ගන්න. • විදුරු තහඩුව මත බීජ සම්පූර්ණ විසුරුවා අපද්‍රව්‍ය, වල් බීජ හා වෙනත් බීජ, කැඩුණු බීජ, පලිබෝධ හානි කළ බීජ හා බොල් බීජ වෙන් කර එවායේ ස්කන්ද වෙන වෙන ම ලබා ගන්න. • ලබා ගත් බීජ නියැදියේ පරිගුද්ධතාව පහත සම්කරණය ඇසුරෙන් ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

$$\text{බීජ නියැදියේ පරිගුද්ධතාව} = \frac{\text{පිරිසිදු බීජවල ස්කන්දය}}{\text{මුළු බීජ නියැදියේ ස්කන්දය}} \times 100$$


නිරීක්ෂණයට මග පෙන්වීම :

නියැදි	වි	මිරිස්	බෝංචි	මු.
මුළු බීජ ස්කන්දය අපද්‍රව්‍ය ස්කන්දය (ගල්, වැලි, කාම් කොටස්) වල් බීජ හා වෙනත් බීජ ස්කන්දය කැඩුණු බීජ ස්කන්දය රෝග, පලිබෝධ හානි කළ බීජ ස්කන්දය බොල් බීජ ස්කන්දය අදාළ බීජ නියැදියේ පාරිගුද්ධ බීජ ස්කන්දය				

- නිගමනය** :
- දි අැති විවිධ බීජ නියැදිවල පරිණාධතාව ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
- විශේෂ කරුණු** :
- සැර සූලං පහරක් බීජ අතරින් යැවීමෙන් සැහැල්ල අපද්‍රව්‍ය වෙන් කර ගත හැකි ය.
 - බීජ තොගයක නියැදි ලබා ගන්නා විට සම්මත ක්‍රමය අනුගමනය කිරීමෙන් වඩාත් නිරවද්‍ය ප්‍රතිඵල ලබා ගත හැකි ය.
 - ගුද්ධ බීජ ලෙස යම් බෝග විශේෂයකට අයන් නොකැඩුණු, සම්පූර්ණ බීජ සලකනු ලැබේ. කැඩුණු බීජයක ප්‍රමාණය සම්පූර්ණ බීජයක ප්‍රමාණයෙන් අඩුකට වඩා වැඩි නම් ගුද්ධ බීජ ලෙස සලකන අතර බීජවල තොගකුත් රෝග ලක්ෂණ තිබුණ ද ඒවා ගුද්ධ බීජ ලෙස සලකයි.
 - අපද්‍රව්‍ය ලෙස අපරිණත බීජ, බොල් බීජ සම්පූර්ණ බීජයෙන් අඩුකට වඩා කුඩා බීජ, හිස් ප්‍රූජ්‌ලිකා සහ දුව්ලි සලකයි.


ප්‍රායෝගික ක්‍රියාකාරකම 32 : බේජවල ප්‍රරෝහණ ප්‍රතිගතය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	8.4
යෝජිත කාලවිශේද ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● බේජවල ප්‍රරෝහණ ප්‍රතිගතය සෙවීමේ ක්‍රම නම් කරයි. ● දෙන ලද බේජ සාම්පලයක බේජ ප්‍රරෝහණ ප්‍රතිගතය පරික්ෂා කරයි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ol style="list-style-type: none"> 1. පෙට්‍රි දිසි ක්‍රමය සඳහා <ul style="list-style-type: none"> ● පෙට්‍රි දිසි 4 ක් ● පැය 12 ක් පමණ ජලයෙන් පොගවා ගත් බේජ නියඳී 4 ක් (වී හෝ වෙනත් කුඩා බේජ) ● පෙරහන් කඩාසි 4 ක් 2. තෙත් කළ වේඩු කඩාසි ක්‍රමය සඳහා <ul style="list-style-type: none"> ● වේඩු කඩාසි (paper towels) ● ජ්වාණුහරිත ජලය ● ප්ලාස්ටික් බන්දේසි 4 ක් ● බේජ නියඳියක් (බේජ 400)
ක්‍රමවේදය	:	<ol style="list-style-type: none"> 1. පෙට්‍රි දිසි ක්‍රමය <ul style="list-style-type: none"> ● පොගවා ගත් බේජවලින් අහමු ලෙස බේජ 400 ක නියඳියක් ලබා ගන්න. ● බේජ 100 බැඟින් අඩංගු ප්‍රතිවලික 4 කට අහමු ලෙස වෙන් කර ගන්න. ● පෙට්‍රි දිසි 4 ක් ගෙන ජලයෙන් තෙත් කර ඒ තුළ පෙරහන් කඩාසි දමා ඒවා ද ජලයෙන් තෙත් කරන්න. ● පෙරහන් කඩාසිය මත දිලිර වර්ධනය වැළැක්වීමට $KMnO_4$ හෝ තනුක දිලිර නායකයින් බෝඩ් කිහිපයක් වරින් වර එකතු කරන්න. ● වී හෝ වෙනත් කුඩා බේජ වර්යයින් බේජ 100 බැඟින් පෙරහන් කඩාසිය මත එක මත තොවැවෙන සේ තබන්න. ● පෙට්‍රි දිසියේ පියන මත දිනය හා නියඳී අංකය සටහන් කරන්න. ● ප්‍රරෝහණයට අවශ්‍ය උණ්ණත්වය, තෙතමනය, වාතය වැනි පරිසර සාධක හිතකර මට්ටමේ පවත්වා ගන්න. ● බේජ දමා දින 7 දී ප්‍රරෝහණය වූ බේජ පැල සංඛ්‍යාව ගණනය කරන්න.



2. තෙත් කළ විෂ් කඩාසි කමය

- 25cm x 18 cm විෂ් කඩාසි තට්ටු දෙකක් සිටින සේ සකසා ජ්ලාස්ටික් බන්දේසි මත දිග හැර තබන්න.
- මෙය ජ්වාණුහරිත ජලයෙන් තෙත් කරන්න. මෙවැනි ප්‍රතිව්‍යුත් හතරක් සාදන්න.
- තෙත් කළ විෂ් කඩාසි තට්ටු ලෙකක් (ජ්ලාස්ටික් බන්දේසිය මත තැබු) මත සමාන දුරකින් සිටින සේ බිජ 100 තැන්පත් කරන්න.



- බන්දේසි හතරෙහි ම මෙසේ බිජ තැන්පත් කර විෂ් කඩාසියකින් බිජ ආවරණය කරන්න. (මෙම කඩාසිය ද තෙත් විය යුතු ය.) (A රුපය)
- ඉන්පසු මෙය B රුපයේ ආකාරයට රෝල් කරන්න.
- ඉන්පසු මෙය තෙතමනය රැඳෙන සේ සංඛ්‍යාත බඳුනක තබන්න. (C රුපය)
- මෙය අදුරු ස්ථානයක දින 7 ක් තබන්න.
- බිජ ප්‍රහේදය හා ක්‍රියාකාරකම සිදු කළ දිනය බඳුනේ සටහන් කර තබන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම :

- දින 7 කට පසු ප්‍රරෝධණය වූ 3.75 cm වැඩියෙන් දික් වූ පැල ගණනය කරන්න.
- පහත සම්කරණය හාවිතයෙන් ප්‍රරෝධණ ප්‍රතිශතය ගණනය කරන්න.

$$\text{විජ ප්‍රරෝධණ ප්‍රතිශතය} = \frac{\text{ප්‍රරෝධණය වූ ගක්තිමත් පැල ගණන}}{\text{පරීක්ෂා කළ බිජ සංඛ්‍යාත}} \times 100$$

- ප්‍රරෝධණය වූ පසු හානි වූ බිජ පැල ගණන ද ගණනය කර ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

- දින 7 කට පසු බීජ සංඛ්‍යාව හා ප්‍රරෝගණය වී පසුව මිය ගිය බීජ පැල සංඛ්‍යාව ගණනය කරන්න.
- ප්‍රතිවලිකවල බීජ ප්‍රරෝගණ ප්‍රතිගතයන්ගේ සාමාන්‍ය අගය ලබා ගන්න.

ක්‍රමය	ප්‍රතිවලිකය	ප්‍රරෝගණය වී ඇති බීජ සංඛ්‍යාව		ප්‍රරෝගණ ප්‍රතිගතය
		දින 7	පැල මිය ගිය බීජ	
පෙට්‍රි	R_1			
	R_2			
	R_3			
	R_4			
	\bar{X}			
තෙත් කළ විෂු	R_1			
	R_2			
	R_3			
	R_4			
	\bar{X}			
කඩදාසි	R_1			
	R_2			
	R_3			
	R_4			
	\bar{X}			
ක්‍රමය	R_1			
	R_2			
	R_3			
	R_4			
	\bar{X}			

නිගමනය : ඇ ඇති බීජ නියැදිවල බීජ ප්‍රරෝගණ ප්‍රතිගතය පෙට්‍රි දිසි හා තෙත් කළ විෂු කඩදාසි ක්‍රම අනුව නිගමනය කරන්න.

විශේෂ කරුණු :

- පරීක්ෂණ සඳහා යොදන බීජ නියදිය බීජ තොගය ම නියෝගනය කරමින් අහැශු ලෙස ලබා ගත යුතු වේ.
- ප්‍රායෝගික පොතෙහි රුපසටහන් සහිත ව පරීක්ෂණය ඇතුළත් කළ යුතු වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 33 : බේජ්වල තෙතමන ප්‍රතිගතය නිර්ණය කිරීම

%නිපුණතා මට්ටම	:	8.4
යෝජිත කාලවේදී ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● දෙන ලද බේජ නියැදියක තෙතමන ප්‍රතිගතය නිර්ණය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● දැගම ස්ථාන 4 කට නිවැරදි ව බර කිරාගත හැකි තුලාවක් ● බේජ නියැදි කිහිපයක් (නියැදි 3 ක්) ● කුඩා වින් බදුන් කිහිපයක් (3 ක්) ● උදුනක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● කුඩා වින් බදුන් A, B, C ලෙස නම් කර ඒවායේ ස්කන්ධය කිරා ගන්න. (mA_1, mB_1, mC_1) ● එක් එක් වින් බදුනකට එක් බේජ වර්ගය බැඟීන් යොදා ඒවායේ ස්කන්ධ වෙන වෙන ම ලබා ගන්න.
		mA_2, mB_2, mC_2 <ul style="list-style-type: none"> ● ඉහත වින් බදුන් 105°C උෂ්ණත්වයේ ඇති උදුනක පැය කිහිපයක් (නියත බරක්) ලැබෙන තුරු වියලන්න. ● ඉන්පසු වින් බදුන්වල ස්කන්ධයන් වෙන වෙන ම කිරා ගන්න.
		mA_3, mB_3, mC_3 <ul style="list-style-type: none"> ● පහත සම්කරණය හාවිතයෙන් බේජවල තෙතමන ප්‍රතිගතය ගණනය කරන්න.

$$\frac{\text{බේජයේ තෙතමන}}{\text{ප්‍රතිගතය}} = \frac{\text{බේජයේ තෙත් බර - බේජයේ වියලි බර}}{\text{යොදා ගත් බේජවල තෙත් බර}} \times 100$$

නිගමනය	:	<ul style="list-style-type: none"> ● ලබා ගත් පාඨාංක ඉහත සම්කරණයට ආදේශ කර බේජවල තෙතමන ප්‍රතිගතය ගණනය කර අදහස් දක්වන්න.
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● සාමාන්‍යයෙන් බේජවල තෙතමන ප්‍රතිගතය තෙත් බරට සාපේක්ෂ ව නිර්ණය කරනු ලබයි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 34 : බිජ සුජ්‍යතාව ඉවත් කිරීම

නිපුණතා මට්ටම	:	8.5
යෝජිත කාලවිශේෂ ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • සුජ්‍යතාව දක්වන බිජ තේරයි. • සුජ්‍යතාවට හේතු වන කරුණු අනුව බිජ සුජ්‍යතාව ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර කරයි. • ප්‍රතිකාර කළ හා නොකළ බිජ අතර පුරෝග්‍රැන ප්‍රතිශතය හා පුරෝග්‍රැන යිසුතා සසඳයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • දූඡල, සියඩිලා, වැටකොල්, පැපොල්, තේක්ක, වී වැනි බිජ වර්ග, තක්කාලී බෙවු හෝ තිබුබු, සලාද බිජ • පෙරන උපකරණයක්, අල්, පිරිසිදු ජලය, බොරලු කැට/වැලි කඩුසියක්, උජ්ණත්වමානයක් • බිකර
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • ඉහත සඳහන් බිජ වර්ගයින් 20 බැංගින් ගන්න. මෙම බිජවලින් අඩක් පහත ප්‍රතිකාරවලට හාජනය කරන්න. ඉතිරි බිජ පාලක පරීක්ෂණය ලෙස හාවිත කරන්න. • ප්‍රතිකාර කළ පසු එක් එක් බිජ වර්ගයේ ප්‍රතිකාර කළ හා නොකළ බිජ අතර පුරෝග්‍රැන යිසුතාවන් හඳුනා ගන්න. • එක් එක් ප්‍රතිකාර යටතේ ලැබෙන පුරෝග්‍රැන ප්‍රතිශතය ගණනය කරන්න.
A.	දූඡල, සියඩිලා	<p>විෂාවරණය කුත්‍රි වන සේ වැලි කඩුසියක අතුල්ලන්න. නැතිනම් මූඩිය වැසු බෝතලයකට හෝ වින් එකකට බොරලු හා බිජ දමා වික වේලාවක් සොලවන්න.</p>
B.	කරවිල, වැටකොල්	<p>විෂාවරණය පමණක් පුපුරන පරිදි බිජයේ අභ්‍යන්තර කොටස්වලට හානි නොවන සේ කුඩා මිටියකින් තළන්න.</p>
C.	අඩ, දෙහි හෝ දෙළඩීම් බිජ	<p>අඩ - විෂාවරණයේ දාරය පිහියකින් කපා සම්පූර්ණයෙන් ම විෂාවරණය ඉවත් කරන්න.</p> <p>දෙහි - විෂාවරණය අතින් ඉවත් කරන්න.</p>
D.	තක්කාලී, පැපොල්	<p>හණ ගෝනි කැබැල්ලක හෝ පෙරන උපකරණයේ බිජ අතුරා බිජ වටා ඇති ලිස්සනසුලු ජේල්වීනමය නිශේධක ද්‍රව්‍ය ඉවත් වන කුරු අතුල්ලා බිජ පිරිසිදු ජලයෙන් සෝදන්න. ඉන් පසු කරාම ජලයෙන් සෝදන්න.</p>

- E. තිබුලටු/බටු බීජ ද මේ ආකාරයෙන් ම සබන් මිගු ජලයෙන් කීප වරක් සෝදා පසු ව පිරිසිදු ජලයෙන් සෝදන්න.
- F. වී, ඉපිල් ඉපිල්
බීජ 50°C ක උණු ජලයේ සූඩ වේලාවක් ගිල්වා තබන්න. (සුප්ත අවධියෙහි පවතින බීජ යොදා ගන්න. වී බීජ තෝරන විට අස්වනු කාලය සති 2-3 ට වචා ගත නොවූ බීජ තෝරා ගන්න.)
- G. තේක්ක
තේක්ක බීජ පොලොව මත තුනී කර ඒ මත 2cm ක් පමණ සනකමට වියලි කොළ තවිටවුක් අතුරා බීජාවරණය යන්තම් පිළිස්සී යන සේ පුරුෂ්සන්න.
- H. වී, කුරක්කන්, තක්කාලි
- 0.2% පොටැසියම් නයිලෝටි (KNO₃) දාවණයක හෝ තනුක සල්පියුරික් අම්ලයේ (H₂SO₄) මිනින්තු 5-15 අතර කාලයක් ගිල්වන්න.
 - පසු ව පිරිසිදු ජලයෙන් කීප වරක් සෝදන්න.

ප්‍රතිකාර කළ හා නොකළ බීජ වෙන වෙන ම සිටුවා ප්‍රරෝහණයට අවශ්‍ය තත්ත්ව ලබා දෙන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දින දෙකෙන් දෙකට ප්‍රරෝහණය වී ඇති බීජ සංඛ්‍යාව ගණන් කර අදාළ කොටුවල සඳහන් කරමින් පහත වගුව පුරවන්න.

සිටුවීමෙන් පසු දින ගණන වර්ගය	ප්‍රතිකාර කළ බීජ						ප්‍රතිකාර නොකළ බීජ						
	ප්‍රරෝහණය වී ඇති බීජ සංඛ්‍යාව	2	4	6	8	10	12	ප්‍රරෝහණය වී ඇති බීජ සංඛ්‍යාව	2	4	6	8	10
දිඳු													
සියඹලා													
කරවිල													
වැටකොල්													
අඩි													
දෙති													
තක්කාලි													
පැපොල්													
වී													
තේක්ක													
බටු/වම්බටු													

නිගමනය:


- ප්‍රතිකාර කළ හා නොකළ බීජ අතර ප්‍රරෝහණ දිසුනා පිළිබඳ අදහස් දක්වන්න.
- එක් එක් ප්‍රතිකාර යටතේ ලැබෙන ප්‍රරෝහණ ප්‍රතිගත සංසන්දනය කරන්න.

විශේෂ කරුණු

- :
- මෙම බීජවලට අමතර ව ඔබ ප්‍රදේශයේ ඇති සූප්තතාව පෙන්වන බීජ තෝරා ගන්න. හැකි සැම විට ම ප්‍රතිවලික තුනක් හාවිත කර මධ්‍යනාස අගය ලබා ගන්න.
 - එක් එක් බීජ වර්ගය සඳහා ප්‍රරෝගණ දිසුතාව කාලයත් සමග වෙනස් වන අයුරු ප්‍රස්ථාර ගත කරන්න.
 - උපරිම ප්‍රරෝගණ දිසුතාවට එළඹීමට ගත වන කාලය නිරික්ෂණය කරන්න.

X, Y, Z - විවිධ බීජ වර්ග

ප්‍රරෝගණය වූ
සංඛ්‍යාව



- සූප්තතාව ඉවත් කිරීම කෙරෙහි ප්‍රතිකාරවල සාර්ථක බව හා ඒවායේ අවශ්‍යතාව අවධාරණය කරන්න.
- සියඹලා, අඩු, පැවෙළු, තෝක්ක වැනි බීජ සඳහා අවම වශයෙන් සති තුනක්වක් ගත වන තෙක් පාඨාංක ලබා ගන්න.
- සියලු ම බීජ වර්ග සපයා ගත නොහැකි නම් අවම වශයෙන් බීජ වර්ග 4ක් වත් තෝරා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 35 : බීජ ප්‍රතිකාර ක්‍රම අන්හදා බැලීම

නිපුණතා මට්ටම	:	8.5
යෝජන කාලවිධේද ගණන	:	02
අප්‍රේක්ෂික කුසලතා	:	<ul style="list-style-type: none"> ● බීජ ප්‍රතිකාර කිරීමේ වැදගත්කම හඳුනා ගනියි. ● සූදුසු බීජ ප්‍රතිකාර ක්‍රම අන්හදා බලයි. ● බීජ ප්‍රතිකාර සඳහා සූදුසු රසායන ද්‍රව්‍ය භාවිත කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● ජලය ● කැට ලුණු 500g ● බිත්තරයක් ● වී බීජ ● දිලිර නාශකයක් ● පියන සහිත ටින් 2ක් ● කෘමිනාශක කුඩා වර්ගයක් ● පෙළු දීසි/ කුඩා තව්‍යන් බඳුන් <ul style="list-style-type: none"> ● ජ්‍යෙෂ්ඨ තුළ 100ml ඇතුළු ● බීකර කිහිපයක් ● අඛ බීජ ● බැවු බීජ ● බඩ ඉරිගු/ බණ්ඩකාල නො ● දුම්කොල නො ● මිශ්‍රණ නො ● මිරිස් බීජ ස්වල්පයක්
ක්‍රමවේදය	:	<ol style="list-style-type: none"> 1. බොල් බීජ ඉවත් කිරීම සඳහා <ul style="list-style-type: none"> (අ) වී 250g ක් පමණ ගෙන බීකරයකට දමා එයට ජලය එකතු කරන්න. ජලයේ පා වෙන බොල් බීජ ඉවත් කරන්න. මෙම නියැදියේ ප්‍රතිව්‍ලිත තුනක් (බීජ 100 බැඩින්) තෙත් කළ රිශු කඩිදාසි ක්‍රමය භාවිතයෙන් ප්‍රථේගණය වීමට සලස්වන්න. දින 3, 4, 5දී ප්‍රථේගණය වී ඇති බීජ සටහන් කරන්න. බොල් වී ප්‍රමාණය වියලා බර කිරන්න. එය බර අනුව ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරන්න. (ආ) බීකරයකට 10cm ක් පමණ උසට ජලය දමා එය තුළට බිත්තරයක් දමන්න. ලුණු ඉවණයේ සහනත්වය වැඩි වී බිත්තරය ජලයේ පා වෙන තුරු ජලයේ ලුණු දිය කරන්න. බිත්තරයේ උඩ කොටස 1cm ක් පමණ විෂ්කම්භය ඇති වෘත්තයක විශාලත්වයට පෙනෙන ලෙස ජලයේ පා වේ නම් එහි සාන්දුණය තිබුරු වේ. (ජලය 4.5l ක ලුණු 450g ක්දිය කිරීමෙන් බොහෝ විට මෙම සාන්දුණය ලැබේ.) බිත්තරය ඉවතට ගෙන එය තුළට වී 250g ක් දමන්න. ජලය මත පා වෙන බොල් වී බීජ ඉවත් කරන්න. ලුණු ඉවණයේ ගිලුන බීජ ඉවතට ගෙන දෙවරක් පිරිසිදු ජලයෙන් සෝදා ගන්න.

- ප්‍රතිවලිත 3ක් සහිත ව තෙත් කළ රිශු කඩදාසි ක්‍රමය භාවිතයෙන් ප්‍රරෝගණය කරන්න. (විෂ 100 බැඳීන්)
- මොල් බිජ වියලා බර කිරා ගන්න.
- එය බර අනුව ප්‍රතිගතයක් ලෙස ඉදිරිපත් කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : පහත දැක්වෙන වගව සම්පූර්ණ කරන්න.

ක්‍රමය	ප්‍රතිවලිතය	ප්‍රරෝගණය වී ඇති බිජ සංඛ්‍යාව			ප්‍රරෝගණ ප්‍රතිගතය
		දින 3	දින 4	දින 5	
සාමාන්‍ය ජලය භාවිත වන අවස්ථාව	R ₁ R ₂ R ₃ \overline{X}				
විශිෂ්ට ගුරුත්වය වැඩි ජලය භාවිත වන අවස්ථාව (පුණු දාවනය)	R ₁ R ₂ R ₃ \overline{X}				

R ප්‍රතිවලිත

\overline{X} මධ්‍යනාඡය

- රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා
- බවු හෝ තක්කාලී හෝ මිරිස් හෝ බිජ ස්වල්පයක් ගෙන පිරිසිදු කුඩා වින් එකකට දමා එයට දිලිරනාඡක කුඩා ස්වල්පයක් දමා දිලිරනාඡකය තැවරෙන පරිදි වින් එකේ පියන වසා සොලුවන්න.
- රෝගය සඳහා ප්‍රතිකාර නොකළ බිජ නියැදියක් ද ලබා ගන්න.

කෘමින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා

- පෙර පරිදි ම කුඩා පිරිසිදු වින් එකකට බවු හෝ තක්කාලී හෝ මිරිස් බිජ දමා එයට කෘමිනාඡක කුඩා ස්වල්පයක් දමා පියන වසා බිජ සමඟ කෘමිනාඡකය තැවරෙන සේ වින් එක සොලුවන්න.
- කෘමින් සඳහා ප්‍රතිකාර නොකළ බිජ නියැදියක් ද ලබා ගන්න.
- ප්‍රතිකාරවලින් පසු සම්මත ආකාරයට බිජ ප්‍රරෝගණය කොට දිලිර රෝග හෝ කෘමි භානි පිළිබඳ ව සති 4 ක් දක්වා පායාංක ගන්න.
- රෝග හා කෘමින් සඳහා ප්‍රතිකාර නොකළ බිජ නියැදිය ද ප්‍රරෝගණය කරන්න.

- පුරෝගණය ඉක්මන් කර ගැනීම
- බණ්ඩක්කා, කරවිල, බඩ ඉරිගු, වී වැනි බේජ 100 බැහින් ගෙන පැය 12-24 ක් ජලයේ ගිල්වා තබන්න.
- ජලයේ ගිල්වූ හා ජලයේ නොගිල්වූ බේජ 100 බැහින් ප්‍රතිවලිත දෙකක් පෙට්‍රි දිසි හා ජ්වාණුහරිත වැලි යොදා ගෙන පුරෝගණය කරන්න.

නිගමනය : බේජ ප්‍රතිකාර කළ හා නොකළ නියයැදිවල ප්‍රතිඵල ඇසුරෙන් නිගමනයන්ට එළඹින්න.

විශේෂ කරුණු : ● පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමේ දී පහත වගුව ආධාර කර ගන්න.

බේජ වර්ගය	සිටුවීමට පෙර ප්‍රතිකාර කළ යුතු ආකාරය	බේජ ප්‍රතිකාරයේ අරමුණු

- වෙනත් බේජ ප්‍රතිකාර ක්‍රම ද අත්හදා බලන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 36 : Blotter ක්‍රමය භාවිතයෙන් ආසාදිත වී බිජ හැඳුනා ගැනීම

නිපුණතා මට්ටම	:	8.6
යෝජිත කාලවේෂේද ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● <i>Pyricularia oryzae</i> දිලිරය මගින් වී බිජ ආසාදිත දැයි පරික්ෂා කරයි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> ● වී බිජ 400 ● පෙට්‍රී දිසි 16 ● පෙරහන් කඩ්දාසි 50 (පෙට්‍රී දිසියේ ප්‍රමාණයට සකස් කරගත් පොගවන කඩ්දාසි) ● ජ්වාණුහරිත/ආසුත ජලය ● විවිධේන අන්වික්ෂයක්/Dissecting microscope
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● බිජ 400 ක නියැදියක් ගෙන එහි ප්‍රතිවලිත 16 ක් ගන්න. ● පෙට්‍රී දිසි මත පෙරහන් කඩ්දාසි ස්තර 3 ක් අතුරන්න. ● සැම පෙට්‍රී දිසියකට ජ්වාණුහරිත ජලය යොදා පෙරහන් කඩ්දාසි තෙත්කර අමතර ජලය බෙරා ඉවත් කරන්න. ● පෙට්‍රී දිසියක් මත බිජ 25 ක් වන ලෙස ඒකාකාර ව බිජ අතුරන්න.



- ජ්වාණුහරිත පරිසරයක 22°C උෂ්ණත්වයේ පැය 12 ක් ආලෝකය ලබා දී පැය 12 ක් අදුරු තබන්න.
- පෙට්‍රී දිසි ආවරණය කර බිජෝජණය සඳහා දින 7 ක් තබන්න.
- එම කාලය තුළ පෙරහන් කඩ්දාසි වියලීම වැළැක්වීමට ජ්වාණුහරිත ජලය පෙට්‍රී දිසිවලට ද්‍රමන්න.
- සැම බිජයක්ම $\times 12 - 50$ විශාලනයක් සහිත අන්වික්ෂයෙන් නිරික්ෂණය කරන්න.


- නිරීක්ෂණයට මග පෙන්වීම : • *Pyricularia oryzae* දිලිරවල කොනීචි බේජානු නිරීක්ෂණය කරන්න. මෙම දිලිරයේ බණ්ඩිකා මත කුඩා අඟ කොළ පැහැති හෙන නිරීක්ෂණය කළ හැකි ය.
- *Pyricularia oryzae* බේජානු කොනීචි බේජානු කෙටි, ඉතා සියුම් වන අතර පොකුරු ලෙස දිස් වේ.




- නිගමනය :
- බේජානු පසු දිලිර අන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කර රුපසටහන් ඇදිමටත් ඒවා තහවුරු කිරීම සඳහා පෙර සූදානම් කරගත්, දිලිර රුපසටහන් ප්‍රයෝගනයට ගන්න. රුපසටහනේ කොනීචි බේජානු නම් කරන්න.
- විශේෂ කරුණු :
- නිරීක්ෂණය කළ බේජ අන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කළ විට කොළ පාල්ව රෝගය සඳහා රෝග කාරකය වන *Pyricularia oryzae* දිලිරය මගින් ආසාදනය වී ඇත්තම් ඉහත නිරීක්ෂණ මගින් හඳුනාගත හැකි ය.
 - පෙරේ දිසි මත බේජ ඇතිරිමේ දී ජ්වානුහරිත පරිසරයක එය සිදු කළ යුතු ය.
 - පෙරේ දිසිවලට ජලය යොදන විට බේජ එකිනෙක ගැටීම අවම කිරීමෙන් ආසාදන පැතිරීම වළක්වා ගත හැකි ය.
 - *Pyricularia oryzae* හා *Pyricularia Cladosporium* යන දිලිර විශේෂ දෙක ම වී බේජවලට ආසාදනය විය හැකි ය. තමුන් *Pyricularia oryzae* කොනීචි බේජානු කුඩා පොකුරු ආකාරයෙන් දක්නට ලැබෙන අතර තියුණු කෙළවරවල් සහිත ලා පැහැති කොනීචි බේජානු දකිය හැකි ය.
 - *Pyricularia Cladosporium* වල කොනීචි බුරුසුවක ආකාරයට කාණ්ඩ වී ඇත. ඒවා තද පැහැති කොනීචි බේජානු වේ.
 - මෙම බේජානු වඩාත් හොඳින් දුක ගැනීමට නිරීක්ෂණය කිරීමට x 200 විශාලනයක් යටතේ නිරීක්ෂණය කිරීම අවශ්‍ය වේ. කොනීචි බේජානු පෙයාරස් හැඩැති වන අතර විනිවිද පෙනෙනසුලු වේ. බේජානුවේ ආවරණ දෙකක් ඇති අතර මුදුන තියුණු උල් හැඩැති වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 37 : ගාක කැබලි හා ව්‍යුහ භාවිත කර ගාක ප්‍රවාරණයේ නියැලීම


නිපුණතා මට්ටම	:	8.8, 8.9
යෝජිත කාලවිෂේෂ ගණන	:	03
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● සිටුවීමට සූදුසු ප්‍රවාරණ කොටස් තෝරා ගනියි. ● ස්වාභාවික වර්ධක ප්‍රවාරණ කොටස් භාවිතයෙන් පැල නිපදවීම සිදු කරයි. ● ප්‍රවාරණයට යෝගා ස්වාභාවික වර්ධක කොටස් තෝරයි. ● ගාක කැබලි භාවිත කර වර්ධක ප්‍රවාරණය සිදු කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● ඉගුරු, කහ, හබරල, එෂ්නු, කිරිඳි, අර්තාපල් ආදි භූගත කදන් වර්ග ● අක්කපාන පත්‍ර ● ගොටුකොළ හෝ ස්ටෝරෝබෙරි පැල ● බෙලි, තේක්ක, කරපිංචා වැනි මුල් වර්ග ● බල්බිල ● මොරෙයියන් වර්ග ● පැල සිටුවීමට සූදුසු බදුන් හෝ පාත්ති ● මතුපිට පස්, කොමිපෝෂ්ට්‍රි පොහොර හා දැව අඟ
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● භූගත කදන් එක්රස් කර, ඒවා අතරින්, සිටුවීමට යෝගා කොටස් තෝරා ගන්න. උදා: අංකුර 2-3 ක් තිබෙන ව්‍යුහ තෝරා ගැනීම. ● එම භූගත කදන් සිටුවීමට යෝගා වන පරිදි පිළියෙල කර ගන්න. ● සිටුවීම සඳහා දැඩි කැබලි පිළියෙල කිරීම පහත ආකාරයට සිදු කරන්න. ● සිටුවීමට යෝගා ගාක අතු කැබලේල අත්තෙන් කපා වෙන් කර ගන්න. ● මෙහි දී උපරිම ව පර්ව 3-4 ක් සහිත කැබලි තෝරා ගන්න. ● එම ගාක අතු කැබලි රුපයේ ආකාරයට පිළියෙල කර ගන්න.



- මෙමලෙස කපා ගත් දඩු කැබලි මතුපිට පස් හා කොමිපෝසට් මිගුණයකින් ප්‍රවා ගත් පොලිඩීන් බැග්වල සිටුවා සෙවණ ස්ථානයක හෝ ගාක ප්‍රවාරක ව්‍යුහයක් තුළ තබන්න.
- සිටුවීම සඳහා ගාක පත්‍ර කැබලි පිළියෙල කිරීම පහත ආකාරයට සිදු කරන්න.
- ගාක පත්‍රවල ප්‍රධාන නාරට් මත කුපුම් යොදා කම්බියකින් හෝ ඉරටුවකින් සාදන ලද කොක්කක් මගින් පත්‍රය රෝපණය මාධ්‍යය ස්ථාපිත වන සේ සකසන්න.



- මෙවා ද සූර්ය ප්‍රවාරක ව්‍යුහ තුළ තැබීමෙන් මුල් ඇදීම ඉක්මන් වේ.
- සිටුවීම සඳහා මුල් කැබලි පිළියෙල කිරීම පහත සඳහන් ආකාරයට සිදු කරන්න.
- 15 cm ක් පමණ දිග මුල් කැබලි ප්‍රවාරණය සඳහා යොදා ගන්න.
- එම මුල් කැබලි සකස් කර ගත් බදුන් හෝ පාත්තිවල සිටුවා ඒවායින් පැළ ඇති වීම නිරික්ෂණය කරන්න.



- රෝපණය කරගත් පැළ අලෙවිය සඳහා බදුන්ගත කරන්න. නැතිහොත් වගා ක්ෂේත්‍රයක සිටුවන්න.

නිගමනය


- ස්වාභාවික වර්ධක ප්‍රවාරණ කොටස් හාවිතයෙන් හා ගාක කැබලි හාවිත කර වර්ධක ප්‍රවාරණය සිදු කර ඒවායේ සාර්ථකත්වය පිළිබඳ ව අදහස් දක්වන්න.

විශේෂ කරුණු

- විවිධ භූගත කදන් සහිත ගාක වර්ග ප්‍රවාරණය සඳහා
යොදා ගත හැකි ය.
ලදා: මෙරසෝම - කහ/ ඉගුරු/ අරත්ත
කෝම - ගහල/ හබරල
බල්බ - රතුලීනු
ස්කන්ධ ආකන්ධ - අර්තාපල්
- ගාක කැබලි හා ව්‍යුහ මගින් ප්‍රවාරණය සඳහා යෝගා
ගාක වර්ග තෝරා වෙන් කර ගැනීම වැදගත් ය.
ලදා: පත්‍ර - බිගෝනියා, අක්කපාන, නිල් මානෙල්
දාවක - ගොටුකොල, ස්ටෝබේරි
මුල් - කරපිංචා, බෙලි, තේක්ක
බල්බිල - ගේනිගස්, වැල් අල
දුඩු කැබලි - රෝස, වද්, තොටන්
මොරයියන් - අන්නාසි, කෙසෙල්


ප්‍රායෝගික ක්‍රියාකාරකම 38 : අතු බැඳීම හා බද්ධ කිරීම මගින් නව කාක ප්‍රවාරණය කිරීම

නිපුණතා මට්ටම	:	8.10, 8.11
යෝජිත කාලවේදී ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ලේයර කිරීමේ ක්‍රම අත්හදා බලයි. • ප්‍රධාන බද්ධ කිරීමේ ආකාර අත්හදා බලයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • බද්ධ පිහි 2 ක් • පොලිතින් පරි, පොලිතින් කතුරක් • හලා ගත් මතුපිට පස් • කොමිපෝස්ට්‍රි හෝ කොහුබත් ස්වල්පයක් ජලය • සිහින් කම්බි හෝ විවිධ නුල් • විවිධ ගාකවල අනුෂ හා ග්‍රාහක • ලේයර කිරීමට අවශ්‍ය ගාක • සෙකවියරයක් • කුඩා පිහියක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • ඉහත ද්‍රව්‍ය බද්ධ කිරීම හා ලේයර කිරීම සඳහා වෙන වෙන ම කාර්ය පරිග්‍රවලට වෙන් කර ගන්න. i. ලේයර කිරීම - වායව ලේයර කිරීමේ ක්‍රමය <ul style="list-style-type: none"> • වද, කුරුවන්, දෙහි, රේර, කතුරු මුරුගා වැනි ලේයර කිරීමට සුදුසු ගාකයක, නිරෝගී, පැන්සලක් තරමේ විෂේකම්හයක් සහිත අත්තක් තෝරා ගන්න. • එම අත්තේ කොල පාටට භුරු, දුමුරු පාටට හැරුණු කොටසේ 1cm (1cm) ක් පමණ පළලට පොතු වටයක් ඉවත් කරන්න. • එම ස්ථානයට තෙත් කළ කොහුබත්/ කොමිපෝස්ට්‍රි/ මතුපිට පස් තබා (එක් වර්ගයක් හෝ මිශ්‍රණයක්) ගුරියක් ලෙස පොලිතිනයකින් තද කර දෙකෙළවර ගැට ගසන්න.



ii. බද්ධ කිරීම - අංකුර බද්ධය - පැලැස්තර බද්ධය (patch budding)


- ග්‍රාහක වශයෙන් හාවිත කළ හැකි පැන්සලක තරමේ විෂ්කම්භය ඇති අඩු / තෙවුට්ත් පැළයක් තොරා ගන්න.
- රේට සුදුසු අනුරූපක් සකස් කර ගන්න.
- ග්‍රාහක ගාකයේ පොලොවේ සිට 15mm පමණ උස මට්ටමේ දී බද්ධය සඳහා, 8 x 16mm පමණ පොත්තේ කොටසක් බද්ධ පිහිය ආධාරයෙන් ඉවත් කරන්න.
- අනුරූප එම ස්ථානයට තබා පහළ සිට ඉහළට පොලිතින් පටිවලින් වෙළන්න.



iii.

රිකිල් බද්ධය (ලඛ: පැලුම් බද්ධය)

- කලින් සකසා ගත් ග්‍රාහක ගාකය පොලොව මට්ටමේ සිට 20cm-25cm පමණ ඉහළින් තිරස් ව කපන්න. තියුණු පිහියක ආධාරයෙන් ග්‍රාහකයේ තිරස් කැපුම් තුළින් 5cm පමණ පහළට හරි මැදින් පැළීමක් යොදන්න.
- අනුරූප සැකසීම්:- බද්ධ කිරීම සඳහා සුදුසු රිකිල් (15cm පමණ දිග) මව් ගාකයෙන් වෙන් කර එහි පහළ කෙළවරේ 4cm ප්‍රමාණයක් කුක්ද්‍යා හැඩයට දෙපැත්ත ඇලෙයට කපන්න.
- ග්‍රාහකයේ කැපුම් තුළට අනුරූප ඇතුළු කර කැපුම් තල තදින් සම්බන්ධ වන සේ බද්ධ පටිවලින් පහළ සිට ඉහළට වෙළන්න.



- පසු ව පොලිතින් උරයකින් වසන්න.


- නිරීක්ෂණයට මග පෙන්වීම : • සති 3-4 ක දි මුල් ඇද ඇති බව නිරීක්ෂණය කරන්න.
- නිගමනය : • විවිධ ක්‍රමවලට ගාක අතුවලට සිදු කරන ලද ලේඛර් හා බද්ධ කිරීම්වල සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වන්න.
- විශේෂ කරුණු : • සති 2 කට පසු බද්ධ පරි ඉවත් කර බද්ධ සන්ධිය නිරීක්ෂණය කර, අංකුරය නිරාවරණය වන සේ තැවත වෙළන්න. (සාර්ථක වී ඇත්තම් අනුපාය සවි වී කොම පාටට දිස් වේ.)
- වායව අතු බැඳීම සිදු කළ ගාක අත්තේ, මුල් හට ගත් ස්ථානයට 4cm පමණ (මධ්‍ය ගාකය දෙසට) පහතින් කපා පොලිතින් ආවරණය ඉවත් කර ක්ෂේත්‍රයේ හෝ පොලිතින් බඳුනක සිටුවන්න.
 - වායව අතු බැඳීම ආදර්ශනය කිරීම සඳහා කතුරුමුරුගා ගාකය යෝගා වන අතර එහි ඉක්මනින් මුල් ඇද.
 - අංකුර බද්ධයේදී අංකුරය වර්ධනය වී අත්තක් බවට පත් වූ පසු, ග්‍රාහක කඩ, විරැද්ධ දිගාවට ආනත වන සේ ඉහළින් කපා ඉවත් කරන්න.
 - ඉන් පසු ගාකය ක්ෂේත්‍රයේ සිටු වන තෙක් රක බලා ගන්න.
 - ඉන් පසු ක්ෂේත්‍රයේ සිටුවන්න.
 - මේ අන්දමට වෙනත් අංකුර බද්ධ ක්‍රම ද රිකිලි බද්ධ ක්‍රම ද අත්හදා බලන්න.

ප්‍රායෝගික ත්‍රියාකාරකම 39 : සූර්ය ප්‍රවාරක ව්‍යුහයක් නිර්මාණය කිරීම

නිපුණතා මට්ටම	:	10.2
යෝජිත කාලවේදී ගණන	:	03
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● සූර්ය ප්‍රවාරක ව්‍යුහයක් නිර්මාණය කරයි.

(i) ඒකීය සූර්ය ප්‍රවාරක ව්‍යුහ නිර්මාණය කිරීම

අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> ● අඩ දැල දැඩු කැබැල්ලක් ● 20cm පමණ පළල ගේ 150-200 විවෘත පොලිතින් කැබැල්ලක් ● මතුපිට පස් ● කොම්පෝස්ට්‍රි හෝ දිරු ගොම පොහොර
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● පොලිතින් කැබැල්ලන් 45cm පමණ දිග කැබැල්ලක් කපා, එක් කෙළවරක් සිල් කර ගන්න. ● මතුපිට පස් හා කොම්පෝස්ට්‍රි පොහොර හෝ හොඳින් දිරු ගොම පොහොර 1:1 අනුපාතයට මිශ්‍ර කර ජලයෙන් තෙන් කර ගන්න. ● 15cm පමණ උසට ඉහත පස් මිශ්‍රණයෙන් කොටසක් පොලිතින් බැගය තුළට දමන්න. ● අඩ දැල දැඩු කැබැල්ල නියමිත ආකාරයට කපා සිටුවීමට පිළියෙළ කරන්න.




- බැගය තුළ පිළියෙළ කරන් දැඩු කැබැල්ල සිටුවන්න.
- 60cm පමණ දිග කොටු කැබැල්ලක් රුපයේ ආකාරය බැගය තුළ සිටුවීම කරන්න.
- බැගයේ උඩ කොටස වානය ඇතුළු නොවන සේ කොටුවට ගැට ගසා තබන්න.

- නිරීක්ෂණයට මග පෙන්වීම :**
- මුල් ඇදීම සිදු වන තෙක් මද සෙවන ඇති ස්ථානයක තබන්න.
 - මුල් ඇදුණු පැළ වෙන් කර බඳුන්ගත කිරීම හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සිදු කරන්න.
- නිගමනය :**
- විවිධ ගාක වර්ගවල අතු කැබලි මෙම ආකාරයට මුල් ඇද්දවීම සිදු කරන්න. එම එක් එක් අතු කැබලිවල මුල් ඇද්දවීමෙහි දිසුතාව පිළිබඳ අදහස් දක්වන්න.
 - බැගය හොඳින් සංඛ්‍යාත නිසා වරින් වර ජලය යෙදීමට අවශ්‍ය නොවේ.

(ii) සරල සුරුය ප්‍රවාරක ව්‍යුහ නිර්මාණය කිරීම

- අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය :**
- උණ බම්බු හෝ කන්චියුට් බට
 - අවර්ණ පොලිතින්
 - සිහින් කම්බි
 - සිහියක්
 - සිටුවීමට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය (අතු, පතු)
 - තවාන් මිශ්‍රණය
 - පොලිතින් බදුන්
- ක්‍රමවේදය :**
- ජලවහනය හොඳින් සිදු වන එළිමහන් ස්ථානයක් තෝරා ගන්න.
 - 1m පළල 3m දිග භූමි ප්‍රවාණයක් වෙන් කර ගන්න.
 - අර්ධ කවාකාර ව නැමිය හැකි උණ පතුරු හෝ කන්චියුට් බට තෝරා ගන්න.
 - රුපයේ පෙනෙන ආකාරයට උණ පතුරු හෝ කන්චියුට් නළ යොදාගෙන අර්ධ වෘත්තාකාර රාමුව සකස් කරන්න.




- ඉහත රාමුව සම්පූර්ණයෙන් ම මුදා වන ආකාරයට පොලිතින්වලින් ආවරණය කරන්න.
- පොලිතින් බැග් තුළට තවාන් මිශ්‍රණය දමා අවශ්‍ය දූෂි කැබැලි, පතු ආදිය සිටුවන්න.
- පැළ සිටුවන ලද පොලිතින් බැග් මෙම ප්‍රවාරක ව්‍යුහය තුළ තබා ජල සම්පාදනය කරමින් රැක බලා ගන්න.
- පැළ හොඳින් මුල් ඇදුණු පසු ක්ෂේත්‍රයේ සිටුවීමට ගන්න.


- නිගමනය**
- : ● විවිධ ගාක වර්ගවල අතු කැබලි මෙම ආකාරයට මුල් ඇද්දවීම සිදු කරන්න. එම එක් එක් අතු කැබලිවල මුල් ඇද්දවීමෙහි දිසුතාව පිළිබඳ අදහස් දක්වන්න.
- විශේෂ කරුණු**
- : ● ප්‍රධාරක ව්‍යුහය තුළ උප්සන්වය අධික වීමෙන් පැළවලට සිදුවන හානි වළක්වා ගැනීමට ක්‍රමවත් ව ජලය ඉසිම සිදු කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 40 : සංසරණය නොවන දුව මාධ්‍ය තුළ නිර්පාංශ වගාව

නිපුණතා මට්ටම	:	11.2
යෝජිත කාලවේදී ගණන	:	04
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● නිර්පාංශ වගාවට යොදා ගන්නා පෝෂක මාධ්‍ය හා වගා මාධ්‍ය පිළියෙළ කරයි. ● සංසරණය නොවන මාධ්‍ය තුළ නිර්පාංශ වගාව සිදු කිරීමේදී අවශ්‍ය තත්ත්ව පාලනය කරයි.
i) මුල් ගිල්බු වගාව		
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● 25-30cm ක් පමණ ගැහුර සන ස්ටයිරගොඩුම් පෙවිච්‍යක් ● යකඩ කපන කියන් තලයක් හෝ තුනී පිහියක් ● තරමක් උස තුනී ඒලාස්ටික් කොර්ප 6 ක් පමණ ● කඩ පොලිතින් මිටර 1.5 ක් පමණ ● සෙලෝටේඩ් ● ඇල්බට පොහොර මිශ්‍රණය ● කොහුබත් ස්වල්පයක් ● කන්කුන්, ගොටුකොල, මිරිස් සලාද පැල වැනි පහසු රෝපණ ද්‍රව්‍ය ● සිහින් කොටු සහිත 15 x 15cm ප්‍රමාණයේ ඒලාස්ටික් දැල් කැබැල්ලක් ● pH මිටරයක්
කමවේදය	:	<ul style="list-style-type: none"> ● පළමුව ස්ටයිරගොඩුම් පෙවිච්‍යේ පියන ඉවත් කර පෙවිච්‍යේ ඇතුළු පැත්තට හේත්තු වන සේ කඩ පොලිතින් කොලය එලා රුඩු ඉවත් කර මුළු නවා සකස් කර ගන්න. ඉන් පසු එහි වැඩිපුර කොටස පෙවිච්‍යේ කට වටා පිටතට නවා සෙලෝටේඩ් මගින් (ඡලය කාන්දු නොවන සේ) අලවින්න. ● පෙවිච්‍යේ පියන මත පරතරය ඇති ව කොර්ප තැබිය හැකි ප්‍රමාණය අනුව සිදුරු කපන්න. මෙම සිදුරු කොර්පයේ කර වළැල්ලට හේත්තු වන ප්‍රමාණයට කපා ගත යුතුයි. මෙයට අමතර ව වාතනය සඳහා ද සිදුරක් කපා ගන්න. ● කොහුබත් සිදුරු සහිත බදුනක දමා පුමාලයෙන් තම්බා ජ්වාණුහරණය කරගන්න. එසේ තැන්නම් (සතියකට පමණ පෙර කොහුබත්වලට දිලිරනායකයක් මිශ්‍ර කර තැබීම ද කළ හැකි ය.)




කළ පොලිතින් යොදා සැකසු
ස්වයිරෝගෝම් පෙට්ටිය



සිදුරු කැපු පියන



වාතන සිදුර



ස්වයිරෝග්ම් පෙට්ටියක සැකසු
සංසරණය නොවන වගා පද්ධතිය

- කේප්පවල සිදුරු කිහිපයක් විද ඒ තුළ දැල් කැබැල්ලක් දමා ජීවාණුහරණය කර ගත් කොහුබත් පුරවා ජීවායේ රෝපණ ද්‍රව්‍ය සිටුවන්න. එම කේප්ප ස්වයිරෝග්ම් පෙට්ටි පියනේ ඇති සිදුරු තුළ රඳවන්න. වාතන සිදුර ද සිහින් දැල් කැබැල්ලකින් වැසීම කරයි.
- ස්වයිරෝග්ම් පෙට්ටිය මත පියන සහිත භාජන තැබු විට එය 1-2cm ක් පමණ ගිලෙන මට්ටම තෙක් අවශ්‍ය ජල ප්‍රමාණය මැන ගන්න. එම ලිටර ප්‍රමාණයට අවශ්‍ය පොහොර ප්‍රමාණය කිරා බාල්දියකට දමා එයට අවශ්‍ය ජල ප්‍රමාණය දිය කර ගන්න.
- සමතලා බිමක ස්වයිරෝග්ම් පෙට්ටිය තබා පොහොර අඩංගු දියරය ඒ තුළට දමා පියන සවි කරන්න. මෙහි දී පොෂක දියරයෙන් පැළ අඩංගු බඳුන් ද තෙන් කළ යුතුයි.

නිරික්ෂණයට මග පෙන්වීම : දිනපතා පියන ඔසවා මූල්වල වර්ධනය නිරික්ෂණය කරන්න. ඒ සමග පැළ නිරික්ෂණය කිරීමෙන් අංකුර වර්ධනය නිරික්ෂණය කරන්න. pH මිටරය භාවිතයෙන් දාවණයේ pH අගය නිරික්ෂණය කරන්න. මෙය 6-7 අතර නිවීම සුදුසු වේ. විද්‍යුත් සන්නායකතා මිටරයක් මගින් දාවණයේ විද්‍යුත් සන්නායකතාව ද වරින් වර මතින්න. එය 1.5-2.5 ds/m (මිටරයට බෙසි සීමන්) අතර විය යුතු ය. බෙශගයේ උගනතා ලක්ෂණ පවතී ද යන්න නිරික්ෂණය කරන්න.

විශේෂ කරුණු

- දියර පොහොර පිරවූ පසු පෙට්ටිය ප්‍රවාහනය කළ නොහැකි නිසා අවශ්‍ය ස්ථානයේ ම සමතලා පොලෝව මත ස්වයිජරගෝම් පෙට්ටිය තබා දියර පොහොර පුරවන්න.
- දාච්‍යා සැදීමේ දී පොහොර නොදින් දිය කර ගන්න.
- පෙට්ටිය තුළ දියර මට්ටම නිතර නිරික්ෂණය කළ යුතුයි.



- උගනතා ලක්ෂණ මතු වේ නම් එම අවස්ථාවේ දී ද දාච්‍යා මාරු කළ යුතුයි.
- pH අගය හා EC අගය තියෙන්ත අගයට නොමැති නම් ඒවා යොශ්‍ය තත්ත්වයට ගෙන එන්න.
- වැස්සේසන් ආවරණය වන ආලෝකය ලැබෙන ස්ථානයක මෙම ස්වයිජරගෝම් පෙට්ටි තැබිය යුතුයි.

ii) පා වෙන වගාව

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය

- 15cm පමණ ගැහුර සාපුෂ්‍රගෝම් පෙට්ටිය
- රෝපණය මාධ්‍යය පිරවූ කුඩා දුල් බදුන්
- සැහැල්පු සාපුෂ්‍රගෝම් තහවුවක්
- පෙශ්ඡක මාධ්‍යය
- කළ පොලිතින්


ක්‍රමවේදය

- සාපුෂ්‍රගෝම් පෙට්ටිය ඇතුළත කළ පොලිතින්වලින් ආවරණය කරන්න.
- කුඩා දුල් බදුන් තුළට රෝපණ මාධ්‍යය පුරවා පැළ සිටුවා ගන්න.
- සාපුෂ්‍රගෝම් පෙට්ටිය පෝෂක මාධ්‍යයෙන් පුරවන්න.
- පැළ සිටුවාගත් කුඩා බදුන් සාපුෂ්‍රගෝම් තහවුවේ සංඝ කරන්න.
- සාපුෂ්‍රගෝම් තහවුව පා විය හැකි පරිදි පෝෂක මාධ්‍යය තුළ අඩංගු බදුන් තුළ තබන්න.
- වර්ෂාවට නොතෙමෙන ආලෝකය වැටෙන තැනෙක සාපුෂ්‍රගෝම් පෙට්ටිය තබන්න.
- පෝෂක මාධ්‍යය තුළ පෝෂක හිගවන විට නැවත පෝෂක මාධ්‍යය පිරවීම කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 41 : සිරස් වගා මලු සැකසීම හා උච්චත බෝග වගා කිරීම

නිපුණතා මට්ටම	:	11.3
යෝජිත කාලවේժේද ගණන	:	04
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● සිරස් වගා මලු හා නිර්පාංග වගාව සඳහා බදුන් සකස් කරයි. ● සිරස් වගා මලු හා බදුන් තුළට මාධ්‍යය පුරවා පැල සංස්ථාපනය කරයි. ● සිරස් වගා මලු තුළ හා බදුන් තුළ බෝග වගාව නඩත්තු කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● 1.3m ක් පමණ දිග පිටත සූයා ඇතුළත කළ පාර්ශමීයුල කිරණ ප්‍රතිරෝධී පොලිතින් මලු ● ඒලාජ්‍යික්/මැටි බදුන් ● ජ්වාණුහරණය කරගත් කොහු කෙදි සහ කොහු බත් ● දැල් බදුන් තුළ සිට වූ තවාන්වලින් ලබා ගත් පැල ● ඇල්බට දාවණය ● ජල රෝපිත වගා ව්‍යුහය
කමලේදය	:	<ul style="list-style-type: none"> ● පොලිතින් මලුවල සිදුරු සකසන්න. ● පොලිතින් මලුවලට ජ්වාණුහරණය කරගත් කොහු කෙදි පුරවා දෙපස ගැට ගසා මලු සකස් කරන්න. ● මලුවල ඉහළ කෙළවර කුඩා PVC තළයකට සවි කර කුමානුකුල පරතර සිටින සේ සිරස් ව වගා ව්‍යුහයට සවි කරන්න. ● මලුවල සිදුරුවලට දැල් බදුන්වල සිටුවාගත් පැල සවි කරන්න. ● සැම මල්ලක ම ඉහළ කෙළවර පෝෂක දාවණ සැපයුම් තාලවලට සවි කරන්න. ● වැඩි පුර ඇති පෝෂක දාවණය පහළට ගමන්කර බදුනේන් පත්‍රලෙන් ඉවත් කර නැවත පෝෂක වැංකියට එකතු වීමට හැකි වන සේ වගා ව්‍යුහය සකසන්න. ● වගා මලු නඩත්තු කටයුතු සිදු කරන්න.
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● කොළ එළවලු, ස්ටෝරො, කුඩා මල් පැල වගා කිරීමට සිරස් වගා මලු වඩා සුදුසු ය. ● කොහු කෙදි හාවිතයට පෙර ජ්වාණුහරණය කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 42 : කාමී සතුන් එකතු කිරීම සහ සංරක්ෂණය කිරීම

නිපුණතා මට්ටම	:	12.3
යෝජිත කාලවේදී ගණන	:	02
ඉගෙනුම් එල	:	<ul style="list-style-type: none"> ● කාමීකර්මයේ දී වැදගත් වන කාමීන් වෙසෙන පරිසරය හඳුනා ගනියි. ● කාමීන් එකතු කිරීමට විවිධ ක්‍රමවේද අත්හදා බලයි. ● එකතු කරන කාමීන් නිසි පරිදි සංරක්ෂණය කර ඇසුරා තබයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● කාමීන් එකතු කිරීම සඳහා අතංගුවක් (insect sweep net) ● කට පළල් බෝතලයක් ● කපු ප්‍රාථමික ස්වල්පයක් ● පොලිතින් කටර (polythene bags) ● රබර් පටි ● ක්ලෝරොයෝම හෝ ර්තයිල් ඇසීටොට් ● අඩු, ඉදිකටු, කතුරු ● ඇස්පිරේටරය (Aspirator) ● කාමී ඇල්පෙනෙති/ ලේබල්/ කාඩ්බොඩ් ● සටයිරෝයෝම කැබල්ලක් ● කාමීන් සවි කර ගැන්මට ගන්නා කටු හෝ තො. 10 ඉදිකටු ● බ්‍රිස්ටල් බෝඩ්/ කාඩ්බොඩ් කැබලි ● රුධිමේ ප්‍රවරු (spreading boards) ● කාමී පෙට්ටියක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● ඔබ අධ්‍යායනය කළ කාමී ගෝනුවලට අනුකූල ව බෝග වගාවන්හි බහුල ව දක්නට ලැබෙන කාමීන් එකතු කරන්න. ● කාමීන් එකතු කිරීම සඳහා හාවිත කරන ක්‍රම <p>I. අතින් ඇල්ලීම</p> <p>කුරුමිශීයන්, ගුල්ලන් වැනි සෙමීන් වලනය වන කාමීන් එකතු කිරීමට සුදුසු ය. එකතු කර ගන්නා ලද කාමීන් මැරිමට හාවිත කරන බෝතලයකට මාරු කරන්න. (killing bottle)</p> <p>II. කාමී අතංගුව (Insect sweep net) හාවිතය</p>  <p>සමනාලයන්, කුරන්, මැස්සන්, මදුරුවන් වැනි පියා ගින කාමීන් ඇල්ලීමට සුදුසු ය.</p> <p>අල්ලා ගත් කාමීන් පිටතට යාම වැළැක්වීමට දැල අඩරා ගත යුතු අතර විවරය වැසෙන පරිදි අතංගුව හැරවිය යුතු ය.</p>

සමන්ලයින් හා සලබයින් ගේ පියාපත්වලට හානි පැමිණීම වැළැක්වීමට පියාපත් සිරස් ව සිටින සේ මහපටුගිල්ල හා දාරගිල්ල හාවිතයෙන් දැඟලීමට නොහැකි වනසේ උරහිසින් අල්ලා අකර්මණා කරන්න.

III. ඇස්ථිරේටරය හාවිතය


කුඩා මෘදු කාමින් නොමරා එකතු කර ගැනීමට මෙය හාවිත කරන්න. රබර නළයකට මූව තබා උරමින් අනෙක් රබර නළය කාමියා වෙතට යොමු කර විදුරු නළය තුළට කාමියා ඇද ගන්න. කාමියා මූව තුළට ඒම වැළැක්වීමට මූව තබන රබර නළයේ අග දැල් රෙද්දකින් වසන්න.

IV. වෙනත් ක්‍රම

ආලෝක උගුල්, ජල උගුල්, ඇලෙන සුළු උව්‍ය හාවිතය.

කාමින් මැරීම

- මේ සඳහා Killing bottle හාවිත කරයි.
- මෙහිදී පොටැසියම් සයනයිඩ් යොදා ගැනීම වඩාත් සුදුසු වන අතර කාබන් වෙතා ක්ලෝරයිඩ්, ක්ලෝරගොම්, රතයිල් ඇසිවේට් ද හාවිත කළ හැකි ය.



- සුදුසු රසායනයකින් පෙළගවු පුළුන් කැබැල්ලක් බෝතලය තුළට ඇතුළු කරන්න. බෝතලයකට ලි කුඩා දමා ඒ මතට 1cm උසට ජ්ලාස්ටර් ඔන් පැරිස් ද ඒ මත තෙතමනය උරා ගැනීමට පත්තර කැබලි කිපයක් දමා සාදා ගත හැකි නම් වඩා සුදුසු ය.

(ර්කයිල් ඇසිවේට - කාමින් ක්ෂණීක ව නොමැරයි. සයනයිඩ් අනතුරුදායක ය.)

සතුන් දුර්වරණ වීම වැළැක්වීමට පැයක පමණ කාලයකින් පසු කාමින් ඉවතට ගන්න. බෝතලය පිරෙන පරිදි කාමින් නොදුමන්න.


කාමි පෙවිය සැකසීම

කාඩ්බෝච් හෝ ලිවලින් තැනු කුඩා පෙවියක වැළි යොදා ඒ මත තෙත උරන කඩදාසි දමා සකසා ගත් විට කාමි පෙවිය පිළියෙල කරන තුරු එහි තබා ගත හැකි ය. කාමින් සවි කිරීම සඳහා කුඩා ලි පෙවියක් සකස් කර ගෙන ඒ තුළ ස්වයිජරාගොම් කැබැල්ලක් කැන්පත් කර කාමින් ක්මානුකුල ව සවි කරන්න.

කාමින් සංරක්ෂණය හා සවි කිරීම

මේ සඳහා විශේෂිත කටු වර්ගයක් (insect pins) යොදා ගන්න.

කාමින්ට සිරස් අතට සිරුරු කුලින් අල්පෙනෙති ගසන්න. කාමියාගේ දේහයට උඩින් $1/4$ පමණ (1cm) අල්පෙනෙත්ත තිබිය යුතු අතර $3/4$ පමණ පහළින් තිබිය යුතු ය. උදරය නැමී නොසිටිය යුතු ය.




අල්පෙනෙත්ත ගැසීමේ දී ඒකාකාරිත්වය රෙක ගැනීමට Pining block භාවිත කරන්න. මෙය භාවිත කිරීමේ දී කාමියාට අල්පෙනෙත්ත ගසා ගැමුරු ම සිදුරේ ප්‍රමාණයේ කාමියා තබන්න. මැද සිදුරේ ලේඛලය රඳවන අතර පහළ ම සිදුර අමතර ලේඛලයක් සඳහා තබා ගන්න.

Pining block - ස්ටෝරොෂ්ම්වලින් සාදා ගත හැකි ය.

සවි කිරීමේ දී සැලකිය යුතු කරුණු:


(1) Lepidoptera හා Odonata ගෝනු

සමන්ලයන් සලබයන්ගේ, කුරාගේ උරස හරහා කුවු ගසන්න. සමන්ලයෙකුගේ පියාපත් දිග හැරීමට රිජේනෝම් කැබැල්ලක් මත අතුරා කුවු ගසා අවශ්‍ය පරිදි සමන්ලාකාර පත්තර තීරු ඒ මත දමා ඒවාට කුවු ගසා දින 8-7 පමණ තැබිය හැකි ය.



(2) Orthoptera ගෝනුය - පළුගැටියා

පුර්ව පෘෂ්ඨකයේ දකුණට වන්නට කුවු ගසන්න.



(3) Hemiptera හා Homoptera ගෝනු

කාමින්ගේ වර්ලිකාව (Scutellum) හි දකුණු පසට වන්නට කුවු ගසන්න. කුඩින්න (aphids) කොරපොතු කාමින් වැනි කාමින් 70% ඇල්කොහොල් සහිත කුඩා බේතල්වල දමා කාමි පෙවිටයේ සවි කරන්න. (නැතහොත් Card mounting අනුගමනය කරන්න.)



(4) Coleoptera ගේතුය

(කරුම්ණීයන්) දකුණු එලිටාවෙන් (elytra) කටු ගැසිය යුතු ය. (දකුණු පෙර පියාපතේ පක්ෂාවරණය) දෙවන හා තුන්වන පාද අතරින් පිටතට පැමිණෙන සේ කටු ගසන්න.




(5) Diptera ගේතුය

කෘමින්ගේ ගරීරයේ මධ්‍ය රේඛාවෙන් දකුණුව වන්නට උරස හරහා කටු ගසන්න.



Card mounting

ඉතා ම කුඩා කෘමින් ඇලවීමට යොදා ගනී. පළල 34mm සහ දිග 8-10 mm ලෙස ත්‍රිකෝණාකාර සුදු පැහැති කාඩ්බූට් කැබලි මත ගම් වර්ගකින් කෘමියා අලවන්න. දකුණු පැත්ත කාඩ්බූට් කැබල්ලේ අග්‍රස්ථය දෙසට විය යුතු ය. අල්පෙනෙන්ත් ත්‍රිකෝණාකාර කොටසේ පාදක අසලින් ගසන්න. (එචින් බැඳු විට කෘමියා එක තලයක තිබිය යුතු ය.)




රඳවීම හා පියාපත් විසුරුවීම

හඳුනා ගැනීමට පහසු වන පරිදි සහ සම්පූර්ණ වර්ණ පුද්රුණය වීම සඳහා සමන්ලධින් හා සලබධින්ගේ පියාපත් රඳවුම් පුවරුවල සවි කරයි. මේ රඳවුම් පුවරු රිජ්ගෝම් හාවිත කර සාදා ගත හැකි ය. කාමියාගේ දේහය හා පාදය ඇතුළු කිරීමට ඇලියක් කපා තැබිය යුතු ය. රඳවීම කරන විට පෙර පියාපතේ අපර සීමාව (Anal margin) අපර පියාපතේ පෙර සීමාව (Coastal margin) එක ම රේඛාවකට පැමිණිය යුතු අතර දේහයට ලම්බක ව තිබිය යුතු ය. සහියක් පමණ නිදරුණකය වේලීමට තැබිය යුතු අතර පසුව කාම් පෙට්ටියට මාරු කළ යුතු ය.

Staging

කුඩා කාමින් ක්ෂේර
අල්පෙනෙන්ති හාවිතයෙන්
කුඩා පොරාප්ප කැබලිවලට
සවි කරන්න. ඉන් පසු ලොකු
අල්පෙනෙන්ති මගින්
පොරාප්ප කැබලි කාම්
පෙට්ටිවලට සවි කරන්න.

Staging



කාමින් නම් කිරීම (Labelling)

නම් කිරීම සඳහා සූදු යාට කඩියාසි හාවිත කළ යුතු අතර $15 \times 8\text{mm}$ ට විභා විගාල නොවිය යුතු ය. මෙම පුවරුව අල්පෙනෙන්ති තුබේ සිට 15mm ක් උඩින් තබන්න. ගේතුය, කුලය, සත්ත්ව විද්‍යාත්මක නම, සාමාන්‍ය නම සඳහන් කරන්න.

නිදරුණක පුද්රුණය කිරීම (Display)

අල්පෙනෙතිවලින්
සවි කර ගන්නා ලද
කාමින් වායු
රෝධනය කරන ලද
පෙට්ටියක තැබිය
යුතු ය. මේ සඳහා
 $45 \times 30 \times 5\text{cm}$
ප්‍ර ම ච න් ය ය^o
රිජ්ගෝම් අලවන
ලද ඇතුළු පැති සූදු
කඩියාසි ඇලවු
ක ඡ ඩ බ ඡ ඩ ඩ
පෙට්ටියක් සුදානම්
කර ගන්න.



කාමි පෙට්ටිය ආරක්ෂා කිරීම

නැප්තලින් (කපුරු බෝල) සහ පැරා බිසික්ලොරෝ-බෙන්ඩීන් භාවිත කළ හැකි ය. රන් කරන ලද අල්පෙනෙනත්ති හිසක් නැප්තලින් බෝලය තුළට ඇතුළු කළ විට අල්පෙනෙනත්ති හිස එයට සවි වේ. ඉන් පසු මේවා කෙලින් ම කාමි පෙට්ටියේ සවි කළ හැකි ය.

විශේෂ කරුණු

- කාමින්ගේ ජ්වන වතුවල විවිධ අවස්ථා අධ්‍යයනය කරන්න.
- ක්මේත්තුයේ භමු වන කාමින් හඳුනා ගැනීමට මෙම කාමි එකතුව භාවිත කළ හැකි ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 43 : බෝග වගාවට හානි කරන කැමි ගේතු සහ කැමි නොවන වෙනත් සත්ත්ව පළිබෝධ වර්ගීකරණය සහ බාහිර ලක්ෂණ හඳුනා ගැනීම

නිපුණතා මට්ටම	:	12.2
යෝජිත කාලවිශේද ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● බෝග වගාවට හානි කරන කැමි ගේතු සහ කැමි නොවන වෙනත් සත්ත්ව පළිබෝධ වර්ගීකරණය කරයි. ● මෙම පළිබෝධවල මූල උපාංග ඇතුළු බාහිර ලක්ෂණ (හානි කරන ආකාරය) හඳුනා ගනියි.
අවශ්‍ය උපකරණ හා ඉවත්	:	<ul style="list-style-type: none"> ● විවිධ කැමි/ කැමි නොවන සත්ත්ව පළිබෝධ එකතුවක් (පරිහරණය කිරීමට පෙර කැමි හා කැමි නොවන සත්ත්ව පළිබෝධවල සත්‍ය නිදර්ශක සංරක්ෂණය කර (කැමි පෙටියක හෝ ස්ටයිරගොම්වල සවි කර) සපයා ගන්න. ● අත් කාව කීපයක් ● අන්වීක්ෂණයක් ● සත්‍ය නිදර්ශක සපයා ගත නොහැකි නම් රුපසටහන්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● සපයා ගෙන ඇති නිදර්ශක වර්ගීකරණය කරන්න. ● කැමි ● කැමි නොවන පළිබෝධ ● ඒ අනුව කැමි ගේතු හඳුනා ගෙන, ඒවාට නිදර්ශක තෝරන්න. ● විවිධ ගේතුවලට සුවිශේෂී ලක්ෂණ හඳුනා ගන්න. ● කැමි නොවන පළිබෝධ තෝරා ඔවුන් විද්‍යාත්මක ව වර්ගීකරණය කර ගන්න. ● ඒ අනුව නිදර්ශකවල ලක්ෂණ හඳුනා ගන්න. ● හානි කරන ආකාර/මොඩ උපාංග නිරීක්ෂණය කරන්න.
නිරීක්ෂණයට මග පෙන්වීම	:	නිරීක්ෂණය කර ගත් තොරතුරු වගු ගත කරන්න. එක් එක් ගේතුයට එක් නිදර්ශකය බැහිත් රුප සටහන් ඇද කොටස් නම් කරන්න. මොඩ උපාංග හා ගේතු ලක්ෂණ ඇසුරින් හානි කරන ආකාරය වගු ගත කරන්න.
නිගමනය	:	බාහිර ලක්ෂණ අනුව බෝග වගාවට හානි කරන කැමින් හඳුනාගෙන ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණ ඇසුරින් ගේතුය නිර්ණය කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 44 : කඩම් හා කඩම් නොවන පලිබෝධ හානි කරන ලද නිදර්ශක හඳුනා ගනීම

නිපුණතා මට්ටම	:	12.3
යෝජිත කාලවිෂේෂ ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● බෙංග වගාචට බහුල ව හානි කරන පලිබෝධ මගින් සිදු වන හානි හඳුනා ගනියි. ● හානියේ ස්වභාවය මගින් පලිබෝධය පිළිබඳ වැටහිමක් ලබා ගනියි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● කඩම් හා කඩම් නොවන පලිබෝධ හානි කරන ලද සංඛ්‍යා තුළ නිදර්ශක ● සංරක්ෂණය කර තබා ගත් නිදර්ශක හෝ රුපසටහන් හෝ එකතුව හෝ පිළිබඳ වැටහිමක් ලබා ගනියි.
කුමවේදය	:	<ul style="list-style-type: none"> ● මෙහි දී කාම් හා කාම් නොවන පලිබෝධ හානි සහිත ගාක නිදර්ශක සාම්පල ලබා ගෙන ඒවා නිරික්ෂණය කරන්න. ● විකා කන මූඛ උපාංග සහිත පලිබෝධ හානි, විද යුෂ උරා බොන මූඛ උපාංග සහිත පලිබෝධ හානි, සුරා යුෂ උරා බොන මූඛ උපාංග සහිත පලිබෝධ හානිවල ස්වභාවය නිරික්ෂණය කරන්න. ● ගුල්ලන්, කුරුමිශීයන්, දළඹුවන් පත්‍ර කනින්නන් වැනි සතුන් හානි කළ නිදර්ශක ද නිරික්ෂණය කරන්න. ● එයට අමතර ව මයිටාවන්, ගොලුබල්ලන් වැනි පලිබෝධයන්ගෙන් හානි සිදු වූ නිදර්ශක ද නිරික්ෂණය කරන්න.
නිරික්ෂණයට මග පෙන්වීම	:	මූඛ උපාංගවල ස්වභාවය අනුව හානියේ ස්වභාවය නිරික්ෂණය කර අදාළ වාර්තා සකසන්න.
නිගමනය	:	සත්ත්ව පලිබෝධවල මූඛ උපාංගවල ස්වභාවය අනුව හානියේ ස්වභාවය නිර්ණය කරන්න.
විශේෂ කරුණු	:	පලිබෝධ හානියේ ස්වභාවය අනුව හානි කළ පලිබෝධකයා තීරණය කළ හැකි වන අතර ඒ අනුව පාලන කටයුතු සැලසුම් කළ හැකි වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 45 : වල් පැලැටී පොතක් සඳහා

නිපුණතා මට්ටම	:	12.4
යෝජිත කාලවිෂේෂ ගණන	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • වල් පැලැටී හඳුනා ගනියි. • විවිධ නිර්ණායක ඔස්සේ වල් පැලැටී වර්ගිකරණය කරයි. • වල් පැලැටී නිදර්ශක සංරක්ෂණය කර කළු තබා ගන්නා ආකාරය ප්‍රායෝගික ව අත්හඳා බලයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • වල් පැලැටී ඇල්වීමට පොතක් (20 x 28cm) • අන් මූල්‍යවක් • පත්තර කඩාසි • ගැලුවූ පැළ අංකනය කිරීමට කුඩා කාඩ්බෙෂ්චි කැබැලි හා තුල් • පැන්සලක් • ක්ෂේත්‍ර සටහන් පොතක් • (20 x 28cm) ප්‍රමාණයේ කාඩ්බෙෂ්චි කැබැලි කිහිපයක් • ලැලි කැබැලි (30 x 35cm) දෙකක් • ගබාල්/ ගල් කිහිපයක් • විනු අදින පින්සලක් • සර්පිකල් ස්ප්‍රීට් • කපුරු බෝල කිහිපයක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • පාසල් වගා බිමෙන් හා අවටින් බහුල ව වැවෙන වල් පැලැටී වර්ග 30 ක් (අවම වශයෙන්) එකතු කර ගන්න. • මෙම පැලැටිවල මල්, මූල්, පත්‍ර ආදි සියලු කොටස් අධ්‍යාපිත වීම වඩා සුදුසු ය. • ගාක නිදර්ශකය පොතෙහි ඇල්වීමට සුදුසු ප්‍රමාණයේ විය යුතු ය. • ක්ෂේත්‍රයේ දී තද කිරීම සිදු නොකරනවා නම් එය අංකණය කරන ලද කාඩ්බෙෂ්චි කැබැල්ලක් එල්ලා පොලිතින් මල්ලකට දමා ගන්න. • ගාකය පිළිබඳ විස්තර ක්ෂේත්‍ර පොතෙහි සටහන් කර ගන්න.
ක්ෂේත්‍රයේ දී සටහන් කරගත යුතු කරගැනීම්		
		<ul style="list-style-type: none"> • පත්‍ර, ප්‍රාථ්‍මික, එල හා මූල් සහිත ගාකය පොඩි නොවන සේ ගලවා මූල්වල ඇති පස් කොටස් සේයැන්නා. • වල් පැලැටීය තරමක් මැල්වීමට පත්තර පිටුවක් මත අතුරා තබන්න. • ගාකයේ අනවශ්‍ය ප්‍රමාණයට පවතින අතු, පත්‍ර ආදිය ඉවත් කරන්න.

- ගාක කොටස් සියල්ල ම පැහැදිලි ව දරුණනය වන පරිදි තද කිරීම සිදු කරන්න.
- පත්‍ර කඩාසිය මැදින් ගාකය තිසි පරිදි තබා එය උච්චන් කාඩ්බෝඩ් කැබැල්ල තබා ඒ මත බරක් තබන්න.
- ගැලුවූ පැල සියල්ල ම මෙසේ පත්කර පිටු අතර අසුරා ලැලි කැබැලි අතර තබා බර තැබීම සිදු කරන්න.
- දින කිහිපයක් ගත වූ පසු බර ඉවත් කර වියල්ලු ගාක ඉවතට ගන්න.
- වල් පැල මත දිලිර ඇති විම වැළැක්වීම සඳහා පින්සලකින් සර්ජිකල් ස්ථීර පැලැටිය මත තවරන්න.
- වියලා ගත් වල් පැල නියයි පහත ආකාරයට වරශීකරණය කරන්න.
- ගොඩැන්ම වැළෙන වාර්ෂික තාණ
ගොඩැන්ම වැළෙන වාර්ෂික පන්
ගොඩැන්ම වැළෙන වාර්ෂික පළල් පත්

මධේහි වැළෙන වාර්ෂික තාණ

මධේහි වැළෙන වාර්ෂික පන්

මධේහි වැළෙන වාර්ෂික පළල් පත්

ගොඩැන්ම වැළෙන බහුවාර්ෂික තාණ

ගොඩැන්ම වැළෙන බහුවාර්ෂික පන්

ගොඩැන්ම වැළෙන බහුවාර්ෂික පළල් පත්

මධේහි වැළෙන බහුවාර්ෂික තාණ

මධේහි වැළෙන බහුවාර්ෂික පන්

මධේහි වැළෙන බහුවාර්ෂික පළල් පත්

- ඉහත ආකාරයට වරශීකරණය කර ගත් පැලැටි පොකක අලවා එයට මූහුණුකා ඇති අනෙක් පිටුවේ පැලැටිය පිළිබඳ විස්තර සටහන් කරන්න.
- පැලැටිය පිළිබඳ සටහන් කළ යුතු විස්තර
 1. පොදු නම හා විද්‍යාත්මක නම (ද්වීපද නාමකරණය සහිත ව)
 2. කුලය
 3. වල් පැලැටිය එකතු කරගත් ස්ථානය හා දිනය
 4. • උක්කීජ පත්‍ර/ද්වීපිජ පත්‍ර
 - පත්‍ර හා කදෙහි ස්වභාවය
 - මල් හා එළවුල වර්ණය
 5. වල් පැලැටිය පැතිරීම පිළිබඳ තොරතුරු
 6. ප්‍රවාරණය වන ආකාරය
 7. ප්‍රයෝගන
 8. හානි
 9. පාලන ක්‍රම

විශේෂ කරුණු

- : ● වල් පැලැටිවල හානිකර මෙන් ම ප්‍රයෝගනවත් ගණාංග ද පවතී. වල් පැලැටි පාලනයේ දී ඒවා ප්‍රයෝගනවත් ව හාවිතය සඳහා ජනතාව යොමු කිරීම වඩා සුදුසු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 46 : ගාක රෝග හඳුනා ගැනීම

- | | | |
|--------------------------|---|--|
| නිපුණතා මට්ටම | : | 12.5 |
| යෝජිත කාලවේදේ ගණන | : | 02 |
| අපේක්ෂිත කුසලතා | : | <ul style="list-style-type: none"> ● බෝග ගාකවලට බහුල ව වැළඳෙන රෝග හඳුනා ගනියි. ● එම රෝගවල ලක්ෂණ විස්තර කරයි. ● ප්‍රදේශයේ බහුල ව පවතින රෝග හඳුනා ගනියි. ● රෝග ඇති කිරීමට හේතු වන රෝග කාරක නම් කරයි. |
| අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය | : | <ul style="list-style-type: none"> ● රෝගී ගාක හෝ ගාක කොටස් ● අන්වීක්ෂණ ● කදා සහ වැසුම් පෙති ● අත් කාවයක් |
| ක්‍රමවේදය | : | <ul style="list-style-type: none"> ● රෝග වැළදුණු ගාක කොටස් සහිත සත්‍ය නිදරණක හැකි පමණ එකතු කරන්න. ● මෙහි දි දියමලන් කැම, හිටු මැරීම, කොල කොඩ වීම, විවිත වෙළරස් රෝගය, කෙසෙල් වද පිදීම, පතු පුල්ලි රෝග, වට පත්‍ර හානි සහිත නිදරණක එක් රස් කර ගන්න. (මේ සඳහා සංරක්ෂණය කර ඇති නිදරණක ද යොදා ගත හැකි ය.) ● මෙහි දි රෝග නිදරණක නිරීක්ෂණය කර ඒවායේ ලක්ෂණ සටහන් කර ගන්න. ● දිලිර රෝගවල කොටස්, වට පත්‍ර හානි වූ කොටස් අන්වීක්ෂණයෙන් නිරීක්ෂණය කරන්න. ● පතු පුල්ලි අදිය අත් කාවයෙන් නිරීක්ෂණය කරන්න. පවතින රෝග ලක්ෂණවලට අදාළ ව රෝග කාරකයන් තීරණය කිරීමට උත්සාහ කරන්න. ● එම දත්ත අනුසාරයෙන් රෝගය නිගමනය කරන්න. ● ඔබ නිරීක්ෂණය කළ තොරතුරු පහත ආකාරයේ වගුවක සටහන් කරන්න. |

බෝගය	රෝග ලක්ෂණ	රෝග කාරකය	රෝගය

- නිගමනය** : නිරීක්ෂණ ඇසුරෙන් රෝග කාරකයන් පිළිබඳ නිගමනයන් සිදු කරන්න.
- විශේෂ කරුණු** :
- රෝග සහ රෝග කාරකයන් පිළිබඳ නිගමනයන් සිදු කිරීමේ දී ගුරුවරයාගේ සහාය ලබා ගන්න.
 - කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කර නිගමනයන් සිදු කරන්න.
 - අවකාශ අවස්ථාවල දී ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරී හෝ පර්යේෂණ ආයතනවල සහාය ලබා ගන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 47 : ශාක පර්පේෂී නෙමවේචාවන් හඳුනා ගනීම

නිපුණතා මට්ටම	:	12.5
යෝජිත කාල්විතේද ගණන	:	02
අප්පේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● බෝගවලට හානි කරන තෙත්ව සාධකයක් ලෙස නෙමවේචාවන්ගේ හානිය හඳුනා ගනියි. ● බෝග වගාචාවන්ට හානි කර නෙමවේචාවන් රුපාකාරයෙන් වෙන් කර හඳුනා ගනියි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● බර්මාන් පුනිලය ● රබර පටියක් (විනිවිද් පෙනෙන) ● අඩුවක් (clamp) ● ආධාරකයක් ● වගා බිමකින් ගත් පස් සාම්පල ● පෙරහන් කඩාසි ● ජලය ● අන්වීක්ෂය ● බිකර ● විදුරු කදා හා වැසුම් පෙති
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● නෙමවේචා හානිය ඇතැයි අනුමානය කළ හැකි ක්ෂේත්‍රයකින් පස් සාම්පල ලබා ගන්න. (මුකුණුවන්න, නිවිති, බණ්ඩක්කා, පේර, ගොටුකොල වැනි බෝගවල නෙමවේචා හානි දැකිය හැකි ක්ෂේත්‍රයකින් පස් සාම්පල ලබා ගන්න.) ● බර්මාන් පුනිලය ආධාරකයට සම් කරන්න. ● පුනිලයට ජලය පුරවන්න. ● පෙරහන් කඩාසිය පුනිලයේ තැන්පත් කරන්න. ● පුනිලය තුළට පස් සාම්පලය යොදන්න. ● පස් නියැදිය මතුපිට ජල ස්තරයක් රැඳෙන පරිදි පුනිලයට ජලය එකතු කරන්න. ● මෙම ඇටවුම පැය 24 ක කාලයක් තබන්න. ● පුනිලයට පහළින් වූ ජල කොටස (රබර බටයේ ඇති) තොගැනුරු විදුරු බුදුනකට (watch glass) ගන්න. ● එම ජලය ස්වල්පයක් විදුරු කදාව මතට දමා අන්වීක්ෂයෙන් පරික්ෂා කරන්න. ● හානිකර නෙමවේචාවන් හඳුනා ගන්න.

i. බරමාන් පුනීලය




ii. බරමාන් පුනීල කුමය



iii.



iv.



A - කොමා හැඩැති වට පණුවන්
B - අරුද කවාකාර වට පණුවන්

නිරික්ෂණයට මග පෙන්වීම :

- විදුරු කදාලේ ඇති නෙමෙට්බාවන් නිරික්ෂණය කර සටහන් තබා ගන්න. (පරපෝෂී ආකාර වලනය අඩු අතර නිදැලී ආකාරවල වලනය වැඩි ය. පරපෝෂී නෙමෙට්බාවන්ට ගුන්චාව (stylet) නැමති මූඛ උපාංගය පිහිටා ඇත. එය නිරික්ෂණය කරන්න.)

නිගමනය :

- ගුන්චාව සහිත වට පණුවන් සිටී දැයි නිරික්ෂණය කර නිගමනය කරන්න.
ගුන්චාව සහිත වට පණුවන් සිටී නම් පරපෝෂී වට පණුවන් ඇති බව තහවුරු වේ.


විශේෂ කරුණු :

- නෙමෙට්බාවන්,
 - අන්වික්ෂීය ජීවීඩු වෙති.
 - රුම් පණුවෙකි.
 - පාරදායු සිරුරක් ඇත.
- වර්තමානයේ මිනිසා වග කරන බොහෝමයක් බෝගවලට හානි කරන පළිබේධකයෙකු ලෙසට නෙමෙට්බාවන් හැඳින්විය හැකි ය.

උදා: ගොටුකොළ, බණ්ඩක්කා, මුකුණුවැන්න, පේර, නිවිති වැනි ගාක

ප්‍රායෝගික ක්‍රියාකාරකම 48 : ක්ෂේත්‍රයේ සිටින කළම් හා කළම් නොවන සන්ත්ව පලිබෝධ ගහන සහනත්වය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම	:	12.6
යෝජිත කාලවිෂේෂ ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● සිවිරසක් නිර්මාණය කරයි. ● සිවිරස ආධාරයෙන් පලිබෝධ ගහණය නිර්ණය කරයි. ● ක්ෂේත්‍රාලෝදාන්නා භූමියක සිටින කාම් හා නොවන සන්ත්ව පලිබෝධ සංඛ්‍යාව නිර්ණය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● 2.5cm සනකම 1m ක් දිග ලී පටි 4 ක් ● වයර් ● ඇශෑ ● මිටිය ● කාම් පලිබෝධ ● එකතු කිරීම සඳහා පියන සහිත බොතල්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● ලී පටි කෙළවරට ඇශෑ ගසා සමවතුරසුයක් සැදෙන පරිදි සිවිරස සකස් කර ගන්න.



- අහමු ලෙස ක්ෂේත්‍රයේ ස්ථාන 6 කට සිවිරස පතිත වීමට සලස්වා සිවිරස තුළ ඇති කාම් පලිබෝධ හා වෙනත් සන්ත්ව පලිබෝධ වර්ග නිරික්ෂණය කර පලිබෝධ බොතල් තුළට එකතු කරන්න.

- | | | |
|-----------------------|---|--|
| නිරික්ෂණයට මග පෙන්වීම | : | <ul style="list-style-type: none"> ● මෙම පලිබෝධ සංඛ්‍යාව ගණනය කර පහත දැක්වෙන පරිදි වගුවක සටහන් කරන්න. |
|-----------------------|---|--|


කාමි හෝ කාමි නොවන සත්ත්ව පළිබේද වර්ගය	පළිබේද සංඛ්‍යාව						එකතුව $R_1 + R_2 + R_3 + R_4 + R_5 + R_6$	ගහන සනත්වය $R_1 + R_2 + R_3 + R_4 + R_5 + R_6 / 6$
	R_1	R_2	R_3	R_4	R_5	R_6		

ප්‍රායෝගික ක්‍රියාකාරකම 49 : නැංසේක් දියර ඉසින යන්ත්‍රයක කොටස් හඳුනා ගැනීම හා ක්‍රියාකාරන්වය අධ්‍යායනය කිරීම

නිපුණතා මට්ටම	:	12.10
යෝජිත කාලවේදී ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පිස්ටන් ආකාරයේ නැංසේක් දියර ඉසින යන්ත්‍රයක කොටස් හඳුනා ගනියි. ● දියර ඉසින යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිපුණතාව ලබා ගනියි.
පිස්ටන් ආකාරයේ නැංසේක් දියර ඉසින යන්ත්‍රය		
අවශ්‍ය උපකරණ හා ඉවත්	:	<ul style="list-style-type: none"> ● පිරිසිදු කරන ලද පිස්ටන් වර්ගයේ නැංසේක් දියර ඉසින යන්ත්‍රයක් ● ජල බාල්දියක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● දියර ඉසින යන්ත්‍රයේ බාහිර පෙනුම, කොටස් හඳුනා ගන්න. ● එහි සම්පූර්ණ රුපසටහනක් අදින්න. ● එය කොටස්වලට ගලවා, කොටස්වල නම, කාර්යයන් හඳුනා ගන්න. ● නැවත උපකරණය සවි කරන්න. ● උපකරණය ජලය යොදා ක්‍රියාත්මක කර, මූලධර්මය අධ්‍යායනය කරන්න. ● උපකරණයේ ක්‍රියාකාරන්වය අධ්‍යායනය කරන්න.
නිරීක්ෂණයට මග පෙන්වීම	:	<ul style="list-style-type: none"> ● උපකරණය භාවිතයෙන් හෙක්ටාරයකට යෙදිය යුතු දියර ප්‍රමාණය ගණනය කරන්න.

ප්‍රායෝගික ත්‍රියාකාරකම ۵۰ : එළවල් වර්ග සූල්‍යිකරණය සහ වියලුම

නිපුණතා මට්ටම	:	13.4
යෝජිත කාල්වැසේද ගණන	:	02
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • විජලනය කිරීම සඳහා සුදුසු එළවල් තොරා ගනියි. • නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් එළවල් සූල්‍යිකරණය හා විජලනය කරයි. • විජලිත එළවල් වෙළෙදපොලට ඉදිරිපත් කිරීම සඳහා අසුරුම් කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • එළවල් (කැරවි, කරවිල, අලු කෙසෙල් වැනි) 100 g • මල නොබැඳෙන වානේ පිහි • කපන ලැල්ලක් • ප්ලාස්ටික් බේසම් • ඩුමාල ජනකයක් (ස්ටීමරය) • ගැස් ලිපක් • වියලි වාත උදුනක් • පානීය ජලය 2 l • සිටික් අම්ලය 1g • මැග්නීසියම් ඔක්සයිඩ් 6.5 දාවණයක් • සේය්ඩිම් මෙටාබයිසල්ගැට් (SMS) 0.1% දාවණයක් • පිරිසිදු කර ගත හැකි මල නොබැඳෙන වානේ පාශ්චියක් සහිත මෙසයක් • ඉලෙක්ට්‍රොනික තරුදියක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • නියමිත ප්‍රමාණයට මෝරා ඇති එළවල් තොරන්න. • පහත ගැලීම් සටහනට අනුව පියවර පිළිවෙළ අනුගමනය කරන්න. <p style="text-align: center;">අලුත් එළවලු ↓ සේදීම ↓ 200 ppm ක්ලෝරීන් දාවණයක විනාඩියක් පමණ ගිල්වා තැබීම ↓ පිරිසිදු පානීය ජලයෙන් සේදීම ↓ පොතු හැරීම/ඇට ඉවත් කිරීම (අවශ්‍ය නම්) ↓ කැබලි කිරීම (2-3 mm ප්‍රමාණයේ පෙති හෝ කුඩා සන) ↓</p>



විශේෂ කරුණු

- එළවලු කැබලි සුඩුකරණයට පෙර බොහෝ වේලාවක් වාතයට නිරාවරණය කර තැබීම මගින් කහට පිළීම සිදුවිය හැකි ය. එවිට විජලිත එළවලු අව පැහැ ගැන්වීම සිදු විය හැකි ය.
- වාෂ්පයිලි දව්‍ය අඩංගු එළවල විජලනයේ දී වාෂ්පයිලි සංයෝග ඉවත් වේ.ඒ - උදා: ලික්ස්, සුදු එැණු, එැණු
- සුඩුකරණයේ දී සිටික් අම්ලය, සේව්ධියම් මෙටාබයිසල්ංයිට් ($\text{Na}_2\text{S}_2\text{O}_5$), මැග්නීසියම් ඔක්සයිඩ් හාවිතයෙන් එළවලු වල අව පැහැ ගැන්වීම අවම කළ හැකි ය.
- පිරිසිදු කරන ලද එළවල් අවශ්‍ය ප්‍රමාණයට කැබලි කිරීමේ දී මළ නොබැඳෙන වානේ පිහි හාවිත කරන්න.
- කැසු එළවල් සුඩුකරණය සඳහා හුමාල ජනකයට ඇතුළ කිරීමේ දී මස්ලන් රෙදි කැබලිවල ඔතා හුමාල ජනකය තුළ තැබීම වැදගත් වේ.
- ක්‍රමානුකූල ව සුඩුකරණය සහ විජලනය නොකිරීමෙන් විජලිත එළවලවල අහසන්තර හැකිලිම් සහ ඉරිතැලීම් මගින් ගුණාත්මක බව අඩු වේ.
- විජලනය ආරම්භයේ දී වැඩි උෂ්ණත්වයක් යොදා ගැනීමෙන් විජලනය කරන දව්‍යයේ පිටත පාෂ්පය සන වී ඇතුළත විජලනය නොදින් සිදු නොවේ. (Case hardening)
- විජලනය කරන අතරතුර එළවල කැබලි විජලන තැවියට ඇලීමට හැකි බැවින් පැති මාරු කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 51 : පැස්ට්‍රිකරණය මතින් පලතුරු යුතු පරිජීව්‍ය සිරිම

නිපුණතා මට්ටම	:	13.4
යෝජිත කාලවිෂේෂ ගණන	:	04
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පලතුරු යුතු සකස් කරයි. ● පලතුරු යුතු පැස්ට්‍රිකරණය සිදු කරයි. ● පලතුරු යුතු බෝතල්වලට ඇසිරීම සිදු කරයි.
අවශ්‍ය උපකරණ හා ඉවත්	:	<ul style="list-style-type: none"> ● අමු/අන්නාසි/ගස්ලෙඩ් ● සීනි ● සිට්‍රික් අම්ලය ● පානීය ජලය ● පිරිසිදු කළ හැකි මල නොබැඳෙන වානේ පෘත්‍රයක් සහිත මෙසයක් ● මිනුම් සරාවක්, උෂ්ණත්වමානයක් ● බර කිරන තරාදියක් ● ඒලාස්ට්‍රික් හා ඒලාස්ට්‍රික් බෙසම් ● ගෙහස්පි ඇඹරුම් යන්ත්‍රයක් (blender) ● පල්පයේ තන්තු ඉවත් කිරීම සඳහා සුදුසු දැල් සහිත රෙදි කඩක් (not cloth) ● මල නොබැඳෙන වානේ පිහි හා කපන ලැඳී ● පලතුරු පල්පය දැමීමට සුදුසු ඒල්ස්ට්‍රික් හාජන ● ගැස් ලිපක් ● මල නොබැඳෙන වානේ බුදුනක් හා ලි හැන්දක්, පෙරනයක් ● පලතුරු බීම ඇසිරීම සඳහා සුදුසු විදුරු බෝතල් හා පියන් ● පියනක් සහිත හාජනයක් (බෝතල ත්වානුහරණයට හා පලතුරු බීම පැස්ට්‍රිකරණයට)
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● ප්‍රමාණයට ඉදුණු අලුත් පලතුරු ලබා ගන්න. ● පලතුරු සේද්දන්න. ● පොතු ඉවත් කර ඇඹරුම් යන්ත්‍රය ආධාරයෙන් පලතුරු පල්ප කරන්න. ● පල්පයේ තන්තු ඉවත් කිරීමට දැල් සහිත රෙදි කඩකින් පෙරා යුතුය ඉවත් කර ගන්න. ● පලතුරු යුතු/පල්පය 100 ml ක් මැන ගන්න. ● සීනි ජලය 700 ml ක දියකර ගන්න. ● එය උණු කරන්න. (100°C) ● ඉන්පසු පෙරනයකින් පෙරන්න.

- සාදාගත් සීනි දාවණය පලතුරු තන්තු රහිත පල්පය/යුෂය සමග මිශ්‍ර කර සමඟාතිකරණය කරන්න.
- එයට සිල්වික් අම්ලය 1g ක් එකතු කරන්න.
- මිශ්‍ර කරන්න.
- විදුරු බෝතල් හා පියන් 100°C උෂ්ණත්වයේ ඇති ජලයේ තබන්න.
- එම බෝතල්වලට සාදාගත් පලතුරු යුෂ පුරවා මූඩ් වසන්න.
- එම පලතුරු යුෂ සහිත බෝතල 80°C ඇති ජලයේ ගිල්වා විනාඩි 15 ක් තබන්න. (පැස්වරීකරණය සඳහා)

විශේෂ කරුණු

- : ● මෙහි දී සීනි දාවණය හා පලතුරු දාවණය නොදින් සමඟාතිකරණය කළ යුතු ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 52 : එළවුල් අවම සැකසීම

නිපුණතා මට්ටම	:	13.5
යෝජිත කාල්වේදී ගණන	:	02
අප්ප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● අවම සැකසීම සඳහා යෝගා එළවුල් වර්ග තොරා ගනියි. ● අවම සැකසීම සිදු කළ එළවුල් වෙළෙඳපොලට ඉදිරිපත් කිරීම සඳහා අසුරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● කැරටි අල කිහිපයක් ● මුවහන් පිහියක් ● ජලය ● 100 ppm ක්ලෝරීන් දාවණයක්, විදුලි පංකාවක් ● ප්ලාස්ටික් බේසමක් ● බර කිරීමට තරාදියක් ● ගේං 200 පොලිතින් ● මුදා තැබීමේ යන්ත්‍රයක්, ගිතකරණයක්
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● නියමිත පරිණත අවදියේ ඇති කැරටි අල අවශ්‍ය පමණ තොරා ගන්න. ● කැරටි මත ඇති මඩ බුරුසුවකින් අතුල්ලා ඉවත් කර ගලා යන ජලයෙන් සේද්දන්න. ● මුවහන් පිහිය ආධාරයෙන් පොතු ඉවත් කරන්න. ● තැවත පිරිසිදු ජලයෙන් සේද්දන්න. ● 100ppm ක්ලෝරීන් දාවණයක විනාඩියක් පමණ ගිල්ච්චන්න. ● අවශ්‍ය ප්‍රමාණයට කැබලි ක්‍රියා ගන්න. ● පැනලි බදුනාකට අසුරා පිරිසිදු තුන් රෙදී කඩිකින් වසා පංකාවක් ආධාරයෙන් වියලන්න. ● අවශ්‍ය ප්‍රමාණවලට අනුව බර කිරා ගේං 200 පොලිතින් බැඟ්වල අසුරන්න. ● 3-6°C උෂ්ණත්වයක ගබඩා කරන්න.
විශේෂ කරුණු	:	<ul style="list-style-type: none"> ● පංකාව ආධාරයෙන් වියලීමේ දී දුවලි ආහාරයට ඇතුළු වීම වැළැක්වීමට කටයුතු කරන්න.



ප්‍රායෝගික ක්‍රියාකාරකම ۵۳ : බෝගවල පරිණත ද්‍රේශකය නිර්ණය කිරීම

නිපුණතා මට්ටම : 14.1


යෝජිත කාල්වීමේද ගණන : 04

- | | |
|------------------------|--|
| අපේක්ෂිත කුසලතා : | <ul style="list-style-type: none"> ● පියවි ඇසින් තිරික්ෂණය කිරීම මගින් බෝගවල පරිණත ද්‍රේශකය නිර්ණය කරයි. ● කැලැන්චිර දින ගණන අනුව බෝගවල පරිණත ද්‍රේශකය නිර්ණය කරයි. ● ආම්ලිකතාව මැනීම මගින් පරිණත ද්‍රේශකය නිර්ණය කරයි. |
| අවශ්‍ය උපකරණ හා ඉවත් : | <ul style="list-style-type: none"> ● පියවි ඇසින් තිරික්ෂණය කිරීම මගින් <ul style="list-style-type: none"> ● පොත්තේ හා මාසුලයේ පැහැය බහින් ● බෝගයේ (අඩු/කෙසෙල්/ගස්ලඛු) ● පරිණතියේ විවිධ අවස්ථා ඇති එල 6 ක් ● ස්ථීර සටහන් පැනක් ● මාසුල් වර්ණ සටහනක් ● කැලැන්චිර දින ගණන මගින් <ul style="list-style-type: none"> ● ගෝවා/රාඛු/ලැණු/වේට්,සලාද/කෙසෙල් බීජ හා එල ● ක්ෂේත්‍ර සටහන් පොතක් හා පැනක් ● ආම්ලිකතාව නිර්ණය කිරීම මගින් <ul style="list-style-type: none"> ● අඩු/කෙසෙල්/ගස්ලඛු පලතුරු නියැදි ● pH මීටරයක් ● 0.1M NaOH 2-3 l ● 1% පිනොප්තලින් ● ආසුත ජලය ● 50ml බියුරෝටිටුවක් ● විෂ් කඩාසි ● කුමාංකිත පිපෙටිටුවක් (10ml හෝ 5ml) ● බියුරෝටිටු ආධාරකයක් ● බිකර හෝ ඒලාස්කු (10ml) ● විදුරු පුනීල 2 ● පලතුරු කැපීමට ලැඳ්ලක් ● පිහියක් ● බිංදු දමන දෙකක් ● රසායනික තුලාවක් ● මිනුම් සරාවක් (10ml) ● සුදුපාට සිගන් ගබ්‍යාලක් හා සුදු කඩාසියක් ● මස්ලින් රෙදි කඩික් හෝ සියුම් සිදුරු සහිත පෙරනායක් ● ස්ථීර සටහන් පැනක් ● සම්මත ඉවත් (pH 4, 7 හා 10) |

ක්‍රමවේදය

: (a) පියවී ඇසින් නිරික්ෂණය කිරීම මගින්

- දී ඇති පලුතුරු වර්ගයේ විවිධ පරිණත අවස්ථාවේ පවතින එල 6 ක් ලබා ගන්න.
- පොත්තේ වර්ණය තද කොළ පැහැදෙයේ සිට කහ පැහැද දැක්වා ක්‍රමයෙන් වෙනස්වන ආකාරයට මේසය මත එල පිළිවෙළට තබන්න.
- ඒවා (1), (2), (3), (4), (5), (6) ලෙස ස්ථීර සටහන් පැනෙන් අංකය කරන්න.



නිරික්ෂණයට මග පෙන්වීම

: පහත සඳහන් වගුව සටහන් කර ගන්න.

පරිණත අවදිය	පොත්තේ වර්ණය	මංසලයේ වර්ණය	පියවී ඇසින් දැකින නිරික්ෂණය
1			
2			
3			
4			
5			
6			

- නිදර්ශක 6 හි පොත්තේ වර්ණ මංසල් වර්ණ සටහන ඇසුරෙන් සටහන් කරන්න.
- ගෙඩි අනුවලිවෙළින් තබා ජායාරූපගත කරන්න.
- පොත්ත පියවී ඇසින් නිරික්ෂණය කර අදාළ නිරික්ෂණ සටහන් කරන්න.
- ලදා: තද කොළ පැහැදි, නටුව ආසන්නයේ පමණක් කහ පැහැදි/ ගෙඩියෙන් අර්ධයක් කහ පැහැදි ආදි වශයෙන්
- එල 6 හි ම පළුව බැහිත් කපා මාංසලයේ වර්ණ ද මංසල් වර්ණ සටහන ඇසුරින් සෞයා සටහන් කරන්න.
- මංසලයේ වර්ණ ද පිළිවෙළින් තබා ජායාරූපගත කරන්න.
- ඒ ඇසුරින් පරිණත ද්රැශක ගොඩ නගන්න.

(b) කැලැන්චර දින ගණන අනුව

- ගෝවා, රාඛු, ඩීල්සු, රතුලැංසු, බේට්, සලාද බීජ/පැල ක්ෂේත්‍රයේ සිටුවන්න.
- ඒවා ක්ෂේත්‍රයේ සිටුව දිනය සටහන් කරගෙන පශ්චාත් සාත්ත්‍ර සිදු කරන්න.
- එක් එක් බෝගය පරිණත වීමට ගත වන කාලය නිරීක්ෂණය කරන්න.
- ක්ෂේත්‍රයේ සිටුවා ඇති කෙසෙල් පදුරක හට ගත් පූජ්ප මංඡරයේ පළමු ඇවරිය දුටු දිනය සටහන් කරන්න.
- එදින සිට කෙසෙල් කැන පරිණත වීමට ගත වන කාලය නිරීක්ෂණය කරන්න.

(c) ආම්ලිකතාව මැනීම මගින්

නියැදි සකසා ගැනීම (අඩංගු ආම්ල ප්‍රමාණය පරීක්ෂා කිරීම)

- අඩ, පැපොල්, අන්තාසි නම් පළුවක් ගෙන දික් අක්ෂය අතර මැදින් කැබල්ලක් කපා ගන්න.
- කෙසෙල් නම් ගෙඩියේ මැදින් කැබල්ලක් කපා ගන්න.
- නියැදිවල පොතු ඉවත් කර කුඩා කැබලිවලට කපා ඉන් 10g ක් මැනා ගෙන එයට ආසුන ජලය 40 ml ක් එක් කර වංගේඩියක හා මෝල් ගසක හෝ බිලෙන්චරය ආධාරයෙන් පල්පයක් සකස් කරන්න.
- සකස් කරගත් පල්පය මස්ලින් රෙදි කඩකින් හෝ සිදුම් සිදුරු සහිත පෙරනයකින් පෙරා දුෂ්‍ර වෙන් කර ගන්න.
- ඉහත සකස් කළ නියැදියෙන් 5 ml ක් පිපෙටිටුවක ආධාරයෙන් අනුමාපන ජ්ලාස්කුවකට ගෙන පිනොල්තලින් බිංදු 2-3 ක් පමණ එක් කර කළතන්න.
- 0.1 M NaOH දුවණයෙන් බියුරේටුව පුරවා වායු බුඩු ඇත්තම් ඉවත් කර අනුමාපනය කරන්න.
- විවිධ පරිණත අවස්ථාවල පවතින එල සඳහා අනුමාපන වෙන වෙන ම සිදු කර වැය වන NaOH පරිමාව සටහන් කර ගන්න.
- පහත සඳහන් සමිකරණය ඇසුරෙන් ආම්ල ප්‍රමාණය ගණනය කර පරිණත දරුණකය ගොඩ නගන්න.

$$\text{මුළු ආම්ල ප්‍රමාණය} = \frac{\text{අනුමාපන } X \text{ NaOHවල } X \text{ අවසාන සකස් } X \text{ සිටික් අම්ලයේ } X 100}{\frac{\text{අගය } X \text{ මුළුලිකතාව } X \text{ කරන ලද පරිමාව } X \text{ අණුකභාරය } X 1000}{\frac{\text{අනුමාපනය සඳහා ලබාගත් } X \text{ ලබාගත් } X 1000}{\frac{\text{නියැදියේ පරිමාව } X \text{ නියැදියේ බර}}}}$$

පරිණත අවස්ථාව	අමුල ප්‍රමාණය
1	
2	
3	
4	
5	
6	

නිගමනය


- : • විවිධ නිර්ණායක අනුව පලතුරුවල පරිණත දැරුණක නිර්ණය කරන්න.


විශේෂ කරුණු

- : • පොත්තේ වර්ණය නිරීක්ෂණය අපහසු වන බැවින් විලාඩ් වැනි අඩු වර්ග තෝරා ගැනීමට සුදුසු නැත.
- මංසිල් වර්ණ සමග සැසදීම කළ යුත්තේ ජායාරූප ලැබුණු පසුව ය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 54 : පලනුරු ඉදිවීමේ විවිධ ක්‍රම අත්හඳු බලුම

නිපුණතා මට්ටම	:	14.2
යෝජිත කාලවිශේද ගණන	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● පලනුරු ඉදිවීම සඳහා අවශ්‍ය ඇටවුම සකස් කරයි. ● පලනුරු ඉදිවීම සඳහා උච්ච ක්‍රම ප්‍රායෝගික ව අත්හඳු බලයි.
අවශ්‍ය උපකරණ හා ඉව්‍ය	:	<ul style="list-style-type: none"> ● 1% ඒනුල් දාවනයක් ● සේයියම් හයිබුෂක්සයිඩ් පෙන් 2mg ● තොදින් පරිණත වූ අඟ, පැපොල්, කෙසෙල් ● ජලය 5l ● කඩුසි ● පොලිතින් ● ලි රාමු සහිත රාක්කයක් ● පියන සහිත බැරලයක් ● දර කැබලි හා වියලු පිදුරු ● ගිනි පෙටිටියක් ● ලෝහ පුනීලයක් (කුඩා වානේ බටයේ කටට සමාන විෂ්කම්භයක් ඇති) ● 2.5cm විෂ්කම්භය සහිත 7.5cm පමණ දිග ලෝහ බට කැබැල්ලක් ● ලෝහමය වොෂර දෙකක් ● නට් දෙකක් ● වායු වෙළ්ඩින් ටෝට් එකක් ● ලිප් දෙකක් සහිත මැටි ලිපක් ● ලිපෙහි බදුන් තබන සිදුර වැසීම සඳහා ප්‍රමාණවත් ලෝහ තහඩුවක් ● කට පළල් බදුනක්
ක්‍රමය 1	:	<p>ශ්‍රී ගැස්සවීම මගින් පලනුරු ඉදිවීම පියවර I - ඇටවුම සකස් කිරීම</p> <ul style="list-style-type: none"> ● පියන සහිත බැරලය පහළ කෙළවරට ආසන්නයේ රුප සටහනේ දැක්වෙන ආකාරයට 2.5cm විෂ්කම්භය සහිත සිදුරක් වායු වෙළ්ඩින් ටෝට් එක උපයෝගි කරගෙන සාදන්න. ● වානේ බටය කෙළවරේ පුනීලය සවි කරන්න.





පියවර II

- කෙසෙල් ඇටරි වෙන් කර ගන්න.
- බැරලය තුළට වියලි පිදුරු/වියලි බිලිං කොළ තව්වූ වශයෙන් යොදා කෙසෙල් ඇටරි ඒ මත අතුරන්න.
- බැරලයේ පියන වසන්න.
- ලිපට දර ඇතුළු කර වියලි පිදුරු ද එක්කර ගිනි මොලවා දුම ඇති වීමට සලස්වන්න.
- දුම ඇති වන විට ලොකු ලිපෙහි කට තහඩුවකින් වසා තබන්න.
- ලිපෙහි කුඩා කට පුන්ගිලය සමග සම්පාත වන සේ තබා දුම ඇතුළු වීමට සලස්වන්න.
- දිනකට උදය හා සවස ලෙස දිනකට දෙවරක් වන පරිදි දින 3 ක් දුම ගැසීම සිදු කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම :

- දින තුනෙන් පසු ව කෙසෙල් ගෙඩි ඉදී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය.
- ඉන්පසු එම කෙසෙල් ගෙඩි සේදා පුදුපු ඇසුරුම්වල අසුරා තබන්න.

ක්‍රමය 2 :

එතුල් මගින් පලතුරු ඉදිවීම :

- ලි රාමුවක් සාදා පොලින්වලින් ආවරණය කරන ලද වාත රෝධක කුටිරයක් සාදා ගන්න.
- පලතුරු සිදුරු සහිත ජ්ලාස්ටික් කුඩාවල/පෙවිච්චල අසුරා වායුරෝධක කුටිරය තුළ තබන්න.
- කුටිරය තුළ කට පළල් බදුනක් තබා එයට ජලය 5l ක් යොදා එයට 1% එතුල් 10ml ක් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙනි 2mg ක් තබන්න.
- කුටිරය වසා පැය 18-24 ක් තබන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම :

- එතිලින්වලට නිරාවරණය වී පැය 18-24 න් පසු කාමර උෂ්ණත්වයේ දී ම කුටිරය තුළ පලතුරු ඉදිම නිරීක්ෂණය කළ හැකි ය.

විශේෂ කරුණු

- එතුල්වලට මද හාෂ්මික තත්ත්ව ලබා දුන් විට එතිලින් නිෂ්පාදනය වේගවත් වීම සිදු වේ. ඒ සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරයි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම ۵۵ : සත්ත්ව ආහාර හඳුනා ගැනීම, වර්ගිකරණය, වියලු තැනු (හේ) සහ සයිලේප් නිපදවීම

නිපුණතා මට්ටම	:	15.6
යෝජිත කාලවිෂේෂ ගණන	:	04
අප්‍රේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● සත්ත්ව ආහාර හඳුනාගෙන වර්ගිකරණය කරයි. ● සූඩ් පරිමාණයෙන් 'හේ' සහ 'සයිලේප්' පිළියෙල කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● තෘණ වර්ග (බඩුරිගු, සෝගම්, තෘණ) ● රතිල ගාක පතු ● පුන්නක්තු ● ධානා වර්ග ● මොලැසස් ● පලතුරු කොටස් ● වෙළඳපාලේ ඇති සකස් කළ සත්ත්ව ආහාර මිශ්‍රණ
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● ඉහත ආහාර වර්ග එවායේ පවතින පෝෂක ද්‍රව්‍ය අනුව සහ දැඟ තන්තු ප්‍රමාණය අනුව වර්ග කරන්න. ● දැඟ ආහාර සංරක්ෂණය කළ හැකි ආකාර සාකච්ඡා කරන්න. ● වියලු තෘණ (හේ) නිපදවීම අන්හදා බලන්න. ● උදේ පිණි ඉවත් වූ පසු මල් පිළිමට ආසන්න අවධිය පවතින තෘණ කපා ගන්න. ● මද පවතේ දින 2-3 ක් තෘණ වියලා ගන්න. ● වියලා ගත් තෘණ කුඩා ප්‍රමාණයේ මිටි බැඳ ගන්න. ● විවෘත මුළුවක නොතෙමෙන පරිදි වියලු තෘණ අසුරා තබන්න. ● අව්‍යාලයක් මත හේ රාක්ක තවිටු මත 'හේ' අසුරා තබන්න.
සයිලේප් නිපදවීම	:	<ul style="list-style-type: none"> ● මල් පිළිමට ආසන්න අවධියේ පවතින තෘණ කපා ගන්න. ● මද පවතේ සූඩ් වේලාවක් වියලුමට හැරීමෙන් වැශ්‍යාපු පවතින ජලය ඉවත් කර ගන්න. (ජල ප්‍රතිශතය 45% ක් පමණ තිබිය යුතුයි.) ● තෘණ 10-15cm ප්‍රමාණයේ කැබලිවලට කපා ගන්න. ● කළින් සාදාගත් සයිලේප්වක (silo) තවිටු ආකාරයට තෘණ දැඩි ඇසිරීම කරන්න. ● සයිලේප්වක් නොමැති අවස්ථාවේ දී ගේං 200 පමණ ප්‍රමාණයේ පොලිතින් බැගයක සයිලේප් සැදීම කරන්න.

- තාණ දඩු ඇසිරීමේ දී එක් එක් තටුව අතරට පලතුරු කැබලි, මොලැසස් ආදිය එකතු කරන්න.
- මෙසේ අපුරා ගත් තාණ දඩු වාකාගුය නොලැබෙන පරිදි සකසා මාස 3 ක පමණ කාලයක් තබන්න.
- සයිලෝච්ක් තුළ ඇසුරුවේ නම් පොලිතිනයකින් වසා පස් දමා වායු රෝධක කරන්න.
- මාස 3 ක කාලය අවසානයේ දී සයිලෝච්චල තත්ත්වය පරීක්ෂා කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : ● ගුණාත්මයෙන් ඉහළ සයිලෝච්ච pH 3.8-4.2 අතර පවතින අතර, ඉතා ප්‍රසන්න සුවදිකින් යුත්ත වේ.

නිගමනය : ● හේ සහ සයිලෝච්චල ගුණාග සසඳන්න.

විශේෂ කරුණු : ● හේ සැදීමේ දී නියමිත ජල ප්‍රමාණය පවතින ලෙස වියලීම සිදු නොවුණහොත් දිලිර ආසාදන ඇති විය හැකි ය.
● සයිලෝච්ච නිපදවීමේ දී නිශ්චිත කාලය තුළ එය පැසවීම සිදු නොකළහොත් අධික ලෙස පැසවීම හේතුවෙන් රසය වෙනස් වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 56 : ගවයාගේ හා කුකුලාගේ ආහාර මාර්ග පද්ධති අඛණ්ඩනය හා සංසන්දහය කිරීම

තිපුණුණ මට්ටම	:	15.6
යෝජිත කාලවිණේද ගණන	:	02
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධති නිරීක්ෂණය කර, ව්‍යුහ හා ක්‍රියාකාරිත්වයන් අධ්‍යයනය කරයි. • ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල රැපසටහන් ඇඟිල කොටස් නම් කරයි. • කුකුලාගේ හා ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ව්‍යුහ හා ක්‍රියාවලි සන්සන්දහය කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<p>කාර්ය පරිග්‍රි I</p> <ul style="list-style-type: none"> • සාතනාගාරයකින් ලබා ගත් රෝමාන්තිකයකුගේ (ගවයාගේ) ආහාර මාර්ගයේ විවිධ කොටස් හෝ ආකෘති • තැටි (trays) • කතුරක් • සැතක් (scalpel) • බැහි අඩුවක් (forcep) • රබර අත් වැසුම් <p>කාර්ය පරිග්‍රි II</p> <ul style="list-style-type: none"> • සාතනාගාරයකින් ලබා ගත් කුකුලෙකුගේ ආහාර මාර්ග පද්ධතියේ කොටස් • කාර්ය පරිග්‍රි I හි ඇතුළත් අනෙකුත් ද්‍රව්‍ය
ක්‍රමවේදය	:	<p>පෙළු උපදෙස්</p> <ul style="list-style-type: none"> • සකස් කර ඇති කාර්යය පරිග්‍රි වෙත යන්න. • සපයා ඇති, සතුන්ගේ, ආහාර ජීර්ණ පද්ධතිවල/ ආකෘතිවල ව්‍යුහය නිරීක්ෂණය කර රැප සටහන් අදින්න. • කුකුලාගේ හා ගවයාගේ ආහාර මාර්ග පද්ධතිවල ව්‍යුහ සංසන්දහය කරන්න. <p>කාර්ය පරිග්‍රි I - විශේෂ උපදෙස්</p> <ul style="list-style-type: none"> • ආහාර මාර්ගයෙන් ලබා ගත් කොටස්/ආකෘති පැහැදිලි ව පෙනෙන සේ තැටිය මත තබා රඳවා ගන්න. • පළමුව මුඩියේ, දිව, දත් පරීක්ෂා කර, දත් සංඛ්‍යාව හා පිහිටා ඇති අයුරු නිරීක්ෂණය කරන්න. • දිවේ හා දත්වල ඇති විශේෂ ලක්ෂණ පරීක්ෂා කර සටහන් කර ගන්න. • ඉතිරි කොටස්වල බාහිර පෙනුම පිළිවෙළින් නිරීක්ෂණය කරන්න.

- සංකීරණ ආමායය, එහි කොටස්, ඇතුළු බිත්ති නිරික්ෂණය කරන්න.
- දිගු කුඩා අන්ත්‍රය, කෙටි මහාන්ත්‍රය නිරික්ෂණය කරන්න.
- අක්මාව බණ්ඩිකාවලට බෙදීම, පිත්තාගයේ පිහිටීම ලකුණු කරන්න.
- අග්‍ර්‍යාසය ගුහ්‍යීයට සම්බන්ධ වීම නිරික්ෂණය කරන්න.
- සියලු ම අවයව විවෘත කර පරික්ෂා කරන්න.
- එක් එක් පිරිණ අවස්ථාවේ ඇති ආහාර කොටස් පරික්ෂා කරන්න.

කාර්ය පරිග්‍රි II - විශේෂ උපදෙස්

- ලබා ගත් ආහාර මාර්ගය පැහැදිලි ව පෙනෙන සේ තැබේය මත තබා රඳවා ගන්න.
- මූලයේ බේව ගුන්ලී පවතින බව, මොටක් ඇති අතර දත් තොපිහිටින බව, ත්‍රිකෝණකාරදිව නිරික්ෂණය කරන්න.
- අන්තර්ග්‍රෑය විකරණය වී මඩියක් ලෙස ගොපුර සැදී ඇති බව, එහි ආහාර තාවකාලික ව ගබඩා කළ හැකි බව නිරික්ෂණය කරන්න.
- වටනය, ආමායය, කුඩා අන්ත්‍රය, මහාන්ත්‍රය නිරික්ෂණය කරන්න.
- ජම්බාලියට, ආහාර මාර්ගය, ප්‍රත්නන මාර්ගය, මූත්‍ර මාර්ගය විවෘත වන බව නිරික්ෂණය කරන්න.

නිගමනය

- : (රෝමාන්තික / සරල ආමායයික ස්තූන්ගේ ආහාර මාර්ග පද්ධති සංසන්ද්‍යය කරන්න).

විශේෂ කරුණු

- : ක්‍රියාකාරකම් අතරතුර සැම විට ම වුදුහය හා කෘත්‍ය අතර සම්බන්ධතාව හා එහි වැදගත්කම අවධාරණය වන සේ අධ්‍යායනයේ යෙදෙන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 57 : ගුණන්මක කිරී හැඳුනා ගැනීම I

නිපුණතා මට්ටම	:	15.14
යෝජිත කාලවිශේද ගණන	:	04
අපේක්ෂිත කුසලතා	:	<ul style="list-style-type: none"> • කිරීවල මෙද ප්‍රමාණය පරීක්ෂා කරයි. • කිරීවල විශිෂ්ට ගුරුත්වය නිර්ණය කරයි. • කිරීවල මෙද තොවන සහ ද්‍රව්‍යවල ප්‍රතිශතය නිර්ණය කරයි. • කිරීවල සංයුතිය ඉදිරිපත් කරයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> • එළකිරී නියයි <p>I මෙද ප්‍රතිශතය සෙවීම සඳහා</p> <ul style="list-style-type: none"> • කිරී පිපෙට්ටු • කේන්ද්‍රාපසාරකයක් • ලොක් කී (Lock key) • අයිසො ඒමයිල් ඇල්කොහොල් • බියුටෝමීටර් • රබර ඇඟයක් • ගරබර H_2SO_4 <p>II විශිෂ්ට ගුරුත්වය සෙවීම සඳහා</p> <ul style="list-style-type: none"> • ලැක්ටොමීටරය • මිනුම් සරාව • උප්පන්වමානය
ක්‍රමවේදය	:	<p>I - කිරීවල මෙද ප්‍රතිශතය සෙවීම</p> <ul style="list-style-type: none"> • කිරී බදුනේ කිරී සොල්වා කිරී පිපෙට්ටුව හාවිත කරමින් කුමාංකිත ලකුණ දක්වා කිරී රගෙන කටේ තොගැවෙන ලෙස බියුටෝමීටරයට ඇතුළු කරන්න. • ඉන් පසු සල්භියුරික් 10ml හා ඒමයිල් ඇල්කොහොල් 1ml දමා ලොක් කී ආධාරයෙන් රබර මූඩිය ගසන්න. • කිරී, ගරබර සල්භියුරික් සහ ඒමයිල් ඇල්කොහොල් සමග මිශ්‍ර වන පරිදි ඉහළ පහළ හරවන්න. • ඉන් පසු එය කේන්ද්‍රාපසාරකයකට ඇතුළු කර විනාඩි 4 ක් කරකවන්න. (මෙහි දී මෙද ස්තරය වෙන් වේ.) • ඉන් පසු එය ඉවත්ත ගෙන 65°C උප්පන්වයේ පවතින ජල බදුනක විනාඩි 2-3 ක් තබා මතුපිට රස් වී ඇති මෙද ප්‍රතිශතය ලබා ගන්න. <p>I - කිරීවල විශිෂ්ට ගුරුත්වය සෙවීම</p> <ul style="list-style-type: none"> • කිරී 500ml ක් මිනුම් සරාවකට දමන්න. • ලැක්ටොමීටරය එය තුළින් සෙමින් ගිල්වන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : I - සාපුළම විශිෂ්ට ගුරුත්ව අගය ලබා දෙන ලැක්ටොමීටරයක් ඇති විට

- ලැක්ටොමීටරයේ කුමාංකිත කොටස කිරී පාශ්චිය හා ගැටෙන ස්ථානයේ පාඨාංකය ඇස් මට්ටමට නිරීක්ෂණය කරන්න.
- එය කිරීවල විශිෂ්ට ගුරුත්වයයි.

II - සාමාන්‍ය ලැක්ටොමීටරයක් ඇති විට

- ලැක්ටොමීටරයේ පාඨාංකය ලබා ගෙන උෂ්ණත්වය අගය අනුව නිවැරදි කරන්න.
- ඒ සඳහා නිවැරදි කිරීමේ සාධක ඇතුළත් වගුව හාවිත කර නිවැරදි කරන ලද ලැක්ටොමීටර පාඨාංකය ලබා ගන්න.

නිගමනය

- : • පහත දැක්වෙන ලැක්ටොමීටරය අගයන් අනුව කිරීවල ගුණාත්මක බව තීරණය වේ.
- 1.028 - 1.033 - සාමාන්‍ය කිරී
- 1.028 ට අඩු - ජලය එකතු කළ කිරී
- 1.033 - 1.037 - යොදය ඉවත් කළ කිරී

III - කිරීවල මේද නොවන සන ඉව්‍ය ප්‍රතිශතය සෙවීම (Solid Non Fat - SNF)

- I හා II හි කරන ලද පරික්ෂණ ආගුශෙන් SNF ප්‍රතිශතය ගණනය කළ හැකි ය.
- පහත සඳහන් සම්කරණයට ආදේශ කර SNF ප්‍රතිශතය ගණනය කරන්න.

$$\text{SNF} = \frac{\text{ලැක්ටොමීටර පාඨාංකය} + \text{මේද ප්‍රතිශතය}}{4}$$

දදා: ලැක්ටොමීටර පාඨාංකය = 30 හා මේද ප්‍රතිශතය 4% නම්

$$\text{SNF} = \frac{30 + 4}{4} \times 100 = 8.5\%$$

නිගමනය

- : • ලබා ගත් දත්ත ඇසුරින් දෙන ලද කිරී නියැදිවල මේද ප්‍රතිශතය, විශිෂ්ට ගුරුත්වය හා SNF අගයයන් හා කිරීවල ගුණාත්මක බව නිර්ණය කරන්න.

විශේෂ කරුණු

- : • මෙම පරික්ෂණ කිරීම පාසලේ පහසුකම් නොමැති විට, ආසන්න ගොවිපොලක කිරී එකතු කිරීමේ මධ්‍යස්ථානයක හෝ ප්‍රදේශයේ සත්ත්ව පාලන උපදේශක මහතාගේ සහාය ලබා ගන්න.

- ගරුබර පරීක්ෂාව සිදු කිරීමේ දී පහත දැක්වෙන කරුණු පිළිබඳ ව සැලකිලිමත් වන්න.
- කිරී බඳුනේ කිරී බියුටෝමිටරයට දැමීමට ප්‍රථම ව යොදය තොසුදෙන පරිදි කිරී සොලවන්න.
- බියුටෝමිටරයේ කට්ටෙ තොගැවෙන පරිදි කිරී, ගරුබර හා සල්ගියුරික් හා ඒමයිල් ඇල්කොහොල් ඇතුළේ කරන්න.
- මෙද ප්‍රතිශතය ලබා ගැනීමේ දී මෙද ස්තරයේ පහළ කෙළවර පායාංකය 0 ලෙස සකස් කර ඉහළ කෙළවර පායාංකය ලබා ගන්න.
- කේන්ද්‍රාපසාරකයට බියුටෝමිටරය ඇතුළි කිරීමේ දී සමතුලිත වන ලෙස ස්ථාන ගත කරන්න.

ප්‍රායෝගික ක්‍රියාකාරකම ۵۸ : ගුණන්මක කිරී හඳුනා ගැනීම II

නිපුණතා මට්ටම : 15.14

යෝජිත කාලවේදේ ගණන : 06

අප්‍රේක්ෂිත කුසලතා : • කිරී අපමිගුණය කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය තම කරයි.
• අපමිගුණය කළ හා නොකළ කිරී වෙන් කර හඳුනා ගනියි.

අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය : • ලැක්ටොමීටරයක්
• උෂ්ණත්වමානයක්
• මිනුම් සරාවක්
• පිරිසිදු කිරී හා අපමිගුණය කිරී (ඡලය එකතු කරන ලද, පූඩු එකතු කරන ලද, පාන් පිටි එකතු කරන ලද, සිනි හෝ පොල් කිරී එකතු කරන ලද හා ගෝමලින් / සැලිසිලික් අම්ලය / මේදය නොමැති කිරීමිට එකතු කරන ලද කිරී)
• වසිල් කැටයක්
• 10% පොටැසියම් බයිකෝමේට් ද්‍රාවණය
• සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණය
• අයුබින් ද්‍රාවණය
• ග්ලිසරින්
• සාන්ද හයිබුක්ලෝරික් අම්ලය 15 ml
• ගෙරික් ක්ලෝරයිඩ්
• තනුක සල්භියුරික් අම්ලය 5 ml
• රිනෝප්තලින්
• ර්තර් 20 ml
• 2% සිල්‍රීක් අම්ල ද්‍රාවණය
• බොලිකා මොලිබොපොස්පරික් අම්ලය 1 ml

ක්‍රමවේදය :

a) කිරිවලට ඡලය එකතු කර ඇති බව පරීක්ෂා කිරීම

ක්‍රමය 1

- පළමුව වසිල් කැටයක් උච්ච කිරී නියැදී දෙකෙන් බිංදුව බැගින් දමා එහි ගලා යාම නිරීක්ෂණය කරන්න.

නිරීක්ෂණය: පිරිසිදු නැවුම් කිරී බිංදුව වටේ සීමාවක් සාදා තැන්පත් වන අතර ඡලය යෙදු කිරී බිංදුව සීමාවක් නොසාදා ගලා යයි.

ක්‍රමය 2

කිරිවලට විශිෂ්ට ගුරුත්වය සෙවීමෙන් (I කොටසේ සඳහන්ව ඇතේ.)

b) කිරිවලට ප්‍රෘත්‍යු එකතු කර ඇත්දයි සෙවීම

- ක්‍රමවේදය :
- කිරි 1 ml ක් පරීක්ෂණ තළයකට ගන්න.
 - එයට 1% පොටැසියම් බිඩිනොෂමෝටි ($K_2Cr_2O_4$) බිංදු 2-3 ක් දමන්න.
 - ඉන්පසු 0.8% සිල්වර නයිටෝටි 5 ml ක් දමන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය : කිරි දාවණය කහ පැහැති නම් ප්‍රෘත්‍යුවලින් අපමිගුණය වී ඇති අතර තද දුම්බුරු පැහැති නම් ප්‍රෘත්‍යු අඩංගු නැතු.

c) කිරිවලට පාන් පිටි එකතු කර ඇත්දයි සෙවීම

- ක්‍රමවේදය :
- කිරි 10 ml ක් පරීක්ෂණ තළයකට ගන්න.
 - එයට 1% අයඩින් බිංදු දෙකක් දමන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය : දාවණය නිල් දම් වර්ණයක් ගනී නම් කිරිවලට පාන් පිටි යොදා ඇතේ.

d) කිරිවලට සීනි එකතු කර ඇත්දයි පරීක්ෂා කිරීම

- ක්‍රමවේදය :
- කිරි 1 ml ක් පරීක්ෂණ තළයකට ගන්න.
 - කිරිවලට රෙසොසිනොල් දාවණයෙන් 1 ml ක් එයට එනතු කර ජල තාපකයක ($100^{\circ}C$) මිනිත්තු 5ක් තබන්න.

රෙසොසිනොල් දාවණය සාදා ගන්නා ආකාරය :

රෙසොසිනොල් ක්‍රිඩි 0.5 g ක් ගෙන එයට ආසුත ජලය 40 ml ක් එකතු කර මිශ්‍ර කරන්න. එයට 12 N HCL 35 ml ක් ද එකතු කරන්න. මෙම දාවණයට 100 ml දක්වා ආසුත ජලය එක් කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය : කිරි රතු පැහැයක් ගනී නම් සීනි එකතු කර ඇත. එසේ නොමැතිනම් ලා කහ පැහැයට තුළු වර්ණයක් ගනියි.

e) කිරිවලට ගොමුලින් එකතු කර ඇත්දයි පරීක්ෂා කිරීම

- ක්‍රමය:
- පිගන් මැටි භාජනයකට කිරි 10 ml ක් දමන්න.
 - එයට Gerber H_2SO_4 අම්ලය 15 ml ක් එකතු කරන්න.
 - ගෙරික් ක්ලෝරයිඩ් බිංදු 1-2 ක් දමා රත් කරන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය : දාවණය දම් පැහැ වේ නම් කිරිවල ගෝමලින් අඩංගු ය.

f) කිරිවලට සැලිසිලික් අම්ලය එකතු කිරීම පරික්ෂා කිරීම.

කුමවේදය :

- බේකරයකට කිර 20 ml ක් ගන්න.
- එයට ත. H_2SO_4 5 ml ක් දමා සොල්වන්න.
- එයට ර්තර මිශ්‍රණය 20 ml ක් දමා රත් කරන්න.
- පසු ව පිනොප්තලින් අම්ල බිංදු 2-3 ක් දමන්න.

නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ පැහැය නිරීක්ෂණය කරන්න.

නිගමනය : දාවණයේ පැහැය දම්පාට නම් සැලිසිලික් අම්ලයෙන් අපමිගුණය වී ඇත.

g) කිරිවල මෙදය නොමැති කිරිපිටි ඇත්දිය පරික්ෂා කිරීම

කුමවේදය :

- කිර 10 ml ක් භාජනයකට ගන්න.
- 2% සිට්‍රික් අම්ලය බිංදු 2 ක් දමා කැටි ගැනීමට තබන්න.
- පරික්ෂණ නළයේ උඩ එකතු වී ඇති ද්‍රව්‍ය ඉවත් කර කැටි ගැසුණු කිරිවලට බොලිකා මොලිබො පොස්පරික් අම්ලය 1ml ක් දමා රත් කරන්න.


නිරීක්ෂණයට මග පෙන්වීම : දාවණයේ වර්ණය නිරීක්ෂණය කරන්න.

නිගමනය : කිරිපිටි එකතු කර ඇති කිර මිශ්‍රණය නිල් පැහැ වේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 59 : බිත්තරවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම

නිපුණතා මට්ටම	:	15.5																																			
යෝජිත කාලවිෂේෂ ගණන	:	02																																			
අප්පේක්සිත කුසලතා	:	<ul style="list-style-type: none"> • බර අනුව බිත්තර වර්ගිකරණය කරයි. • බිත්තරවල හැඩ දරුණකය ගණනය කරයි. • නැවුම් බිත්තර තෝරීම සිදු කරයි. • බිත්තරයක සූදු මද, කහ මද හා කටුවෙන් ප්‍රතිශත ගණනය කරයි. • බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ මගින් ගුණාත්මක බිත්තර තෝරයි. • හෝ එකකය (Haugh unit) මගින් බිත්තරවල ගුණාත්මක බව නිර්ණය කරයි. 																																			
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය:	:	<ul style="list-style-type: none"> • බිත්තර 10 ක් පමණ • කැන්බිලර් (Candler) උපකරණයක් • පෙල්‍රි දිසි 09 ක් • බර කිරන උපකරණයක් (Analytical balance) • වතුර හාජනයක් • පැනසලක් • සූදු පැහැති කඩාසියක් • වර්තියර පරිමාණයක් • වීදුරු තහඩුවක් • මයිකු මිටරයක් 																																			
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> • විවිධ බර හා ප්‍රමාණවලින් යුත් බිත්තර 4 ක් තෝරා ගන්න. • එම බිත්තර A, B, C, D ලෙස නම් කරන්න. <p>I. පළමුව එම බිත්තරවල බර වෙන වෙනම කිරා ගෙන සටහන් කර ගන්න.</p> <p>II. බාහිර ලක්ෂණ පරීක්ෂා කිරීම</p> <ul style="list-style-type: none"> • නම් කළ බිත්තරවල පිරිසිදු බව, වයනය, බැඳීම් හා පළදු වීම් යන බාහිර ලක්ෂණ පරීක්ෂා කර පහත සඳහන් ආකාරයට වගුගත කරන්න. <table border="1"> <thead> <tr> <th>ලක්ෂණ</th> <th>A</th> <th>B</th> <th>C</th> <th>D</th> </tr> </thead> <tbody> <tr> <td>පිරිසිදු බව</td> <td></td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td>වයනය</td> <td></td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td>බැඳීම් හා පළදු වීම්</td> <td></td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td>හැඩ දරුණකය (%)</td> <td></td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td>සූදු මදයේ ස්වභාවය</td> <td></td> <td></td> <td></td> <td></td> </tr> <tr> <td>කහ මදයේ ස්වභාවය</td> <td></td> <td></td> <td></td> <td></td> </tr> </tbody> </table>	ලක්ෂණ	A	B	C	D	පිරිසිදු බව					වයනය					බැඳීම් හා පළදු වීම්					හැඩ දරුණකය (%)					සූදු මදයේ ස්වභාවය					කහ මදයේ ස්වභාවය				
ලක්ෂණ	A	B	C	D																																	
පිරිසිදු බව																																					
වයනය																																					
බැඳීම් හා පළදු වීම්																																					
හැඩ දරුණකය (%)																																					
සූදු මදයේ ස්වභාවය																																					
කහ මදයේ ස්වභාවය																																					

- හැඩ ද්රුගකය ගණනය කිරීම
 - A, B, C හා D බිත්තරවල බිත්තරයක හැඩ ද්රුගකය ඉහත සඳහන් සමිකරණය ඇසුරින් ගණනය කරන්න.



$$\text{බිත්තරයක හැඩ ද්රුගකය} = \frac{\text{බිත්තරයේ පළල}}{\text{බිත්තරයේ දිග}} \times 100$$

- එම හැඩ ද්රුගක ඉහත වගුවේ සටහන් කරන්න.

III. අභ්‍යන්තර ලක්ෂණ පරීක්ෂා කිරීම

• කැන්චිලර් උපකරණය මගින්

- ඉහත A, B, C, D ලෙස නම් කළ බිත්තර කැන්චිලර් උපකරණය මත තබා පරීක්ෂා කරන්න.
- කවුවේ හා බිත්තරයේ අභ්‍යන්තරයේ දැකිය හැකි නිරික්ෂණ වෙන වෙනම සටහන් කර ගන්න.
- ඉහත A, B, C, D යන බිත්තර කඩා වෙන වෙන ම පෙට්‍රී දිසි 4 කට දමන්න.
- බිත්තරවල සූදු මදයේ හා කහ මදයේ ස්වභාවය පරීක්ෂා කර නිරික්ෂණ ඉහත පිටුවේ ඇති වගුවේ සටහන් කර ගන්න.

IV. පරණ බිත්තර හා අලුත් බිත්තර හඳුනා ගැනීම

- බිත්තර 4 ක් ගන්න. ඒවායේ බර කිරා ගන්න.
- ජල බඳුනක් ගෙන බිත්තර දමා නිරික්ෂණය කරන්න. ජලය තුළ ගිලෙන බිත්තර හා ජලය මත පාවත්ත බිත්තර වෙන් කරන්න.
- ඒ ඇසුරින් පරණ සහ අලුත් බිත්තර හඳුනා ගන්න.

V. බිත්තරයේ කොටස්වල අනුපාත තිරණය කිරීම

- බිත්තරයක් ගෙන එහි බර කිරා සටහන් කර ගන්න.
- එහි එක් ස්ථානයක් පමණක් සිදුරු කර කහ මදය හා සූදු මදය වෙන වෙන ම පෙට්‍රී දිසි දෙකකට දමන්න.
- බිත්තර කවුව තවත් පෙට්‍රී දිසියකට දමන්න. මෙහි දී බිත්තරයේ එක් ස්ථානයක් සිදුරු කරන විට ඉවත් කරන බිත්තර කවු කැබැල්ල ද පෙට්‍රී දිසියට දැමීය යුතු ය.
- ඉන් පසුව කහ මදය, සූදු මදය, බිත්තර කවුව වෙන වෙන ම කිරා සටහන් කර ගන්න.
- අවසානයේ කහ මදය, සූදු මදය, බිත්තර කවුව මූල බිත්තරයේ බරට සාපේක්ෂ ව ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න.

- ගණනය කිරීම

$$\text{කහ මදයේ ප්‍රතිශතය} = \frac{\text{කහ මදයේ බර}}{\text{විත්තරයේ බර}} \times 100$$

$$\text{සුදු මදයේ ප්‍රතිශතය} = \frac{\text{සුදු මදයේ බර}}{\text{විත්තරයේ බර}} \times 100$$

$$\text{විත්තර කුටුවේ ප්‍රතිශතය} = \frac{\text{විත්තර කුටුවේ බර}}{\text{විත්තරයේ බර}} \times 100$$

- ඉහත අගයන් සාමාන්‍ය බිත්තරයක කොටස්වල අනුපාත අගයන් සමග සංස්නේදනය කරන්න.
- බර කිරා ගන්නා ලද බිත්තර පහත වර්ගීකරණයට අදාළ ව වර්ග කරන්න.

ග්‍රෑනිය	බිත්තරයේ බර (g)
අති විශාල	60
විශාල	53-59
මධ්‍යස්ථා	45-52
කුඩා	38-44

මූලාශ්‍ර : SLS 959: 1992

- ඒ ඇසුරින් ගුණාත්මක බිත්තර තොරා වෙන් කරන්න.

VI. "හෝ" ඒකකය ඇසුරින් බිත්තරවල ගුණාත්මක බව නිර්ණය කිරීම

- බිත්තරයක බර කිරා ගන්න. (wg)
- පැතලි විදුරුවකට බිත්තරය කුඩා දමන්න.
- මයිකුව මිටරය ආධාරයෙන් කහ මදයට ආසන්න ව ඇති සුදු මදයේ උස මැන ගන්න.
- පහත දැක්වෙන සමිකරණය ඇසුරින් "හෝ" අගය ගණනය කරන්න.

$$HU = 100 \times 10g_{10}(h - 1.7w^{0.37} + 7.6)$$

h - සුදු මදයේ උස w - බිත්තරයේ බර

නිගමනය : බිත්තරවල ගුණාත්මක බව නිර්ණය කරන්න.

ගුණාත්මක බව	හෝ අගය		
72 ට වැඩි	AA	≥ 72 - AA	59-31-B
71-60	A	71-60-A	≤ 30 - C
59-60	B		

විශේෂ කරුණු

- අදුරු කාමරයක් තුළ කැන්ඩිලර් පරීක්ෂාව කළ යුතු ය. අදුරු කාමරයක් නොමැති නම් කාචිබෝසි පෙට්ටියක් අදුරු කර සාදා ගන්න.



- පරණ හා අපුන් බිත්තර ජල බදුනකට දැමීමේ දී, පරණ බිත්තරවල වාත අවකාශය විශාල නිසා බිත්තර ජලය මතු පිට පා වෙන අතර අපුන් බිත්තරවල වාත අවකාශය කුඩා නිසා සාපේක්ෂ ව ජලය තුළ ගිලේ.
- සාමාන්‍යයෙන් බිත්තරයක බර 56ෝ ක් වේ. ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවල දී බර අනුව වර්ග කිරීමටත් වඩා බිත්තරයේ ප්‍රමාණය අනුව (size) වර්ග කරයි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම 60 : පාසල් ගෙවතු ආදර්ශයක් සඡලපුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම

නිපුණතා මට්ටම	:	17.2
යෝජන කාලවිධේද ගණන	:	04
අප්ක්මිත කුසලතා	:	<ul style="list-style-type: none"> ● ගෙවතු ආදර්ශය සඳහා සුදුසු ස්ථානයක් තෝරයි. ● එලදායිතාව කාර්යක්ෂම වන සේ ගෙවත්තට සුදුසු බේරා තෝරයි. ● සම්පත් තිරසාර ව කළමනාකරණය කරමින් විවිධ වගා ක්‍රම අත්හදා බලයි. ● වගා ව්‍යුහ නිර්මාණය, ජල සම්පාදන ක්‍රම, පොහොර යෙදීම හා පැවැත්‍ර සාන්තු අත්හදා බලයි.
අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය	:	<ul style="list-style-type: none"> ● 5x5m ක හෝ පාසල් ඉඩකඩ අනුව තෝරාගත් භුමි කොටසක් ● උදුලු/උදුලුමුල්ලු/අත්මුල්ලු/අත් ඉස්කේප්ප ● සනකම් පොලිතින් ● තබාන් බදුන් සැදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (පොලිතින්) ● ගොම්/කොම්පේස්ට්/කාබනික දියර පොහොර/ඇල්බට් ද්‍රාවණය හෝ වෙනත් පෝෂක සපයන ද්‍රව්‍ය හෝ ගා මාධ්‍යය (කොඩුබත්, පිළිස්සු දහයියා) ● වගා ව්‍යුහ - වගා රාක්ක, පෝවිචි, වයර් ස්ට්‍රිඩරොගෝම් පෙවිචි, වගා මලු ● බීජ වර්ග හා රෝපණ ද්‍රව්‍ය ● අවශ්‍යතාව පරිදි ලැණු, ආධාරක, කම්බි
ක්‍රමවේදය	:	<ul style="list-style-type: none"> ● පාසල් ඉඩකඩ අනුව 5 x 5m හෝ ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගන්න. ● ඉඩකඩ සීමිත නම් පාසල් මිදුල්, පාරවල් දෙපස ඇති ඉඩ ප්‍රයෝගනයට ගන්න. ● ගෙවත්ත සඳහා තෝරා ගත හැකි විවිධ බේරා කාණ්ඩ <ul style="list-style-type: none"> ● පලතුරු බේරා ● කෙටිකාලීන එළවලු බේරා <ul style="list-style-type: none"> දදා: කරවිල, වට්ටක්කා, පතොර්ල, මාඟමිරිස් ● ඔංශධ බේරා <ul style="list-style-type: none"> (අවම වශයෙන් ඔංශධ පැලැටී 10 ක්වත් බදුන් කුල හෝ ක්ෂේත්‍රයේ සිටුවන්න.) ● දුර්ලභ හෝ වල වී යාමේ තර්ජනයට මූහුණ පා ඇති දේශීය බේරා <ul style="list-style-type: none"> දදා: සෝගම්, මෙනෙරි, තණහාල්, බිං කොහොඟ, ආලංග, අවර, කොවිචි මිරිස්
●		<p>සුදුසු බහුවාර්ශික ගාක</p> <p>දදා: තිබුබටු, මිටි ඇඹරල්ලා</p>

- සූදුසු පාත්ති හෝ වගා ව්‍යුහ නිරමාණයිල් ව සැලසුම් කර බේර්ග සංස්ථාපනයට හාවිත කරන්න.
- රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දැනමත් ඔබ අධ්‍යයනය කර ඇති තවාන් වරශයක් හාවිත කිරීම හෝ අවශ්‍යතාව අනුව අනුමත පැළ තවානකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගත හැක.
- ගොවිතැන් කුම (පෙළවගතික ගොවිතැන, කාබනික ගොවිතැන) දේශගුණික සාධක පිළිබඳ දැනමත් හාවිතයෙන් නියමිත කාලයට බේර්ග සංස්ථාපනය කරන්න.
- හැකිනාක් දුරට වස්විසෙන් තොර වන පරිදි වගා කටයුතුවල නිරත වන්න.
- බේර්ග සංස්ථාපනයෙන් අනතුරු ව අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන්න.
- වාර්තාවක් ඉදිරිපත් කරන්න.
 - ගෙවත්තේ සැලසුම
 - යොදාගත් බේර්ගවල ආර්ථික වැදගත්කම
 - බේර්ග නාමාවලිය
 - යොදාගත් වගා ව්‍යුහ
 - හාවිත කළ පොහොර හා පොහොර යෙදීමේ කුමය
 - ඔබ අත්දුටු සුවිශේෂී අවස්ථා උදා: බේර්ග සිට්බූ දිනය, මල් පිපුණු දිනය කාබනික හා පෙළවගතික ගොවිතැනෙහි සාර්ථකභාවය

- නිරික්ෂණයට මග පෙන්වීම :**
- ගෙවත්ත නිරන්තර පරීක්ෂාවට ලක් කරමින් ගෙවතු දින පොතක් සකසන්න.
 - ගෙවත්තේ වල් පැළ, කාම් හා කාම් නොවන පළිබේද හානි හඳුනා ගන්න.
 - ලබා ගන්නා ප්‍රතිලාභ (අස්වනු) මැන ඒවා පවතින වෙළෙඳපොල වට්නාකම අනුව මිල කරන්න.
 - අස්වනු ප්‍රමාණ වාර්තා කරන්න.
- විශේෂ කරුණු**
- ගෙවතු ආදර්ශය සඳහා තුමිය තෝරා ගැනීමේ දී පහත කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන්න.
 - හිරු එළිය හොඳින් වැවෙන ස්ථානයක් වීම
 - ජල ප්‍රහවයකට ආසන්න ස්ථානයක් වීම
 - පහසුවෙන් ලැඟා විය හැකි ස්ථානයක් වීම
 - සිසුන් වැඩිපුර නොගැවෙසන ස්ථානයක් වීම
 - වගා ව්‍යුහ
 - 2X1m පාත්ති ආදර්ශන
 - එස්බූ පාත්ති (ගෛඩාල්/ලුප්/කළුගල්/ලේ වැනි ද්‍රව්‍යවලින් ආවරිත)
 - වගා රාක්ක (වැහි පිළි, වගා බඳුන්, වයර්)
 - ජල රෝපිත වගා ව්‍යුහ / නිරපාංශ වගා ව්‍යුහ)

- රෝපණ ද්‍රව්‍ය
 - 2x1m ක පමණ කුඩා බිම් කොටසක කුඩා තවානක් තබන්තු කරන්න. වසරේ සිනැඳ කාලයක රෝපණ ද්‍රව්‍ය ලබා ගත හැකි වන පරිදි තමන්ට හමුවන බීජ, දූෂි කැබලි මෙහි රෝපණය කරන්න.
- බිම් සැකසීම හා බෝග සිටුවීම
 - උපරිම බිම් සැකසීම පාත්ති කීපයකට පමණක් සිදු කරන්න.
 - ජේවගතික ගොවිතැන හා කාබනික ගොවිතැන මූලධර්ම ද අත්හදා බලන්න.
 - මූලික බිම් සැකසීම/ ද්‍රව්‍යියික බිම් සැකසීම/ පාත්ති සැදීම
 - අවම/ශුනා බිම් සැකසීම
- ** තෝරාගත් බිම් කොටසක සිටුවන ස්ථානයේ පමණක් වල සාදා කාබනික පොහොර යොදා බෝග සිටුවන්න. ඉන්පසු පසට හානි නොකර කාබනික ද්‍රව්‍ය වරින් වර එකතු කිරීම පමණක් සිදු කරන්න. (වරින් වර බිම් සැකසීමෙන් පාංශු ජ්‍යෙෂ්ඨ ක්‍රියාවලියට බාධා සිදු වේ.)
- බෝග සිටුවීමේ දී දේශීය හා සම්ප්‍රදායික දැනුම ද භාවිත කරන්න.
 - බෝග සිටුවන දින - පසලාස්වක පෝද ව දින දෙකකට පෙර දී බීජ සිටුවීම
 - බෝග සිටුවන වේලාව - අල බෝග සවස් වරුවේ සිටුවීම
 - වල් පැල පාලනය - අතින් ඉදිරීම, විවිධ වසුන් හාවිතය (කඩ්පාසි/පොලිතින්)
 - පොහොර යෙදීම - කාබනික/රසායනික/දියර පොහොර
 - ජල සම්පාදනය - කළ ජල සම්පාදනය / ඩිංජිල් ජල සම්පාදනය / විසිර ජල සම්පාදනය රඛර් නළ මගින්
 - කාම් පළිබේද පාලනය - එල ආවරණය / කාම් උගුල්/ සබන් වතුර/ සැකසු කාබනික පළිබේදනාගක (දුම් කොළ නැරී වැනි)
 - රෝග - සැකසු දිලිරනාගක (බෝබේෂ මිශ්‍රණය/ පොටැසියම් පර්මැන්ගනෙන් , අඟ දියර)
 - පරාගණය අත්හදා බැලීම
 - බද්ධ කිරීම